

ජාතික නිෂ්පාදිතය සහ වියදම

2.1 සමස්ත නිරීක්ෂණ

ශ්‍රී ලංකා ආර්ථිකය සිය වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් 2013 වසරේ දී වාර්තා කළ සියයට 7.2 ක මූර්ත වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 7.4 ක වර්ධනයක් වාර්තා කළේය. දේශීය වෙළඳ පොළ ප්‍රවණතා සම්බන්ධයෙන් සලකන විට, උද්ධමන අනුපාතිකය අඩු හා ස්ථාවර මට්ටමක පැවැතීමත් සමගම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ඇති වූ හිතකර සාර්ව ආර්ථික වාතාවරණය ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට දායක විය. විදේශීය අංශය සැලකීමේ දී, එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය යහපත් තත්ත්වයකට පත්වීම සහ යුරෝපා කලාපයේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම දේශීය අපනයන වර්ධනය වීම කෙරෙහි හිතකර ලෙස දායක වුවද, ලෝක වෙළඳ පොළ භාණ්ඩ මිල ගණන් පහළ යෑමත් සමග ආනයන ඉහළ යෑම ශුද්ධ විදේශීය ඉල්ලුම කෙරෙහි අහිතකර ලෙස බලපාන ලදී. නිෂ්පාදන ප්‍රවේශයේ ඇස්තමේන්තුවලට අනුව ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් සේවා අංශයේ වර්ධනය මෙන්ම කාර්මික අංශයේ ඉහළ වර්ධනය ද දායකත්වය සපයා ඇති අතර පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කෘෂිකාර්මික අංශයෙහි දායකත්වය අඩු මට්ටමක පැවැතිණි. වියදම් ප්‍රවේශයේ ඇස්තමේන්තුවලට අනුව නාමික මෙන්ම මූර්ත වශයෙන් ද පරිභෝජනය මෙන්ම ආයෝජනය සඳහා ද වූ ඉල්ලුම ඉහළ යෑම දේශීය වියදම ඉහළ යෑමට

දායක වූ අතර ශුද්ධ විදේශීය ඉල්ලුමෙහි පහත වැටීමක් දක්නට ලැබිණි. පැවැති අඩු පොලී අනුපාතික සහ වැය කළ හැකි ආදායම වර්ධනය වීම පෞද්ගලික පරිභෝජන වියදම ඉහළ යෑමට ඉවහල් වූ අතර, වැටුප් හා වේතන සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සම්බන්ධ වියදම් ඉහළ යෑම හේතුවෙන් රාජ්‍ය පරිභෝජන වියදම ද ඉහළ ගියේය. ආයෝජන සඳහා වූ වියදම ඉහළ යෑම සඳහා, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතුවල වර්ධනය ප්‍රධාන වශයෙන් දායක විය. ඒ අනුව, දළ දේශීය නිෂ්පාදිතයෙහි (ද.දේ.නි.) ප්‍රතිශතයක් ලෙස ආයෝජන සියයට 29.7 ක් දක්වා 2014 වසර තුළ දී වර්ධනය විය. මේ අතර, ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස දේශීය ඉතුරුම් සියයට 21.1 ක් දක්වා ද ජාතික ඉතුරුම් සියයට 27.0 ක් දක්වා ද වසර තුළ දී වර්ධනය විය. දේශීය ඉතුරුම් වර්ධනය වීම සඳහා රජයේ නිර්-ඉතුරුම් ඉහළ යෑම හමුවේ වුවද පෞද්ගලික ඉතුරුම් අඛණ්ඩව වර්ධනය වීම දායක විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම හේතුවෙන් ශුද්ධ ජංගම සංක්‍රාමවල ඇති වූ සැලකිය යුතු වර්ධනය සහ වසර තුළ දී විදේශීය ශුද්ධ සාධක ආදායම (වි.ශු.සා.ආ.) යම් යහපත් ප්‍රවණතාවක් පෙන්වීම ජාතික ඉතුරුම් වර්ධනය සඳහා සැලකිය යුතු ලෙස දායක විය. ඒ අනුව, විදේශීය මූලාශ්‍ර මත ඇති රැඳියාව පහත හෙළමින්, ජාතික ඉතුරුම් හා ආයෝජන අතර පරතරය වන සම්පත් පරතරය ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස සියයට 2.7 ක් දක්වා 2014 වසර තුළ දී අඩු විය.

2.1 සංඛ්‍යා සටහන

කර්මාන්ත මූල්‍ය අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික සංයුතිය (2002 ස්ථාවර මිල අනුව)

අංශය	වෙනස්වීමේ අනුපාතය (%)		ද.දේ.නි. හි වෙනස්වීමේ දායකත්වය (%)		ද.දේ.නි. ට දායකත්වය (%)	
	2013 (අ)	2014 (ආ)	2013 (අ)	2014 (ආ)	2013 (අ)	2014 (ආ)
කෘෂිකාර්මික	4.7	0.3	7.1	0.5	10.8	10.1
1 කෘෂිකර්මය, පශු සම්පත් සහ දැව ආදී වන ද්‍රව්‍ය	4.5	-0.2	6.0	-0.3	9.5	8.8
1.1 තේ	3.4	1.2	0.4	0.2	0.9	0.9
1.2 රබර්	-9.1	-32.3	-0.3	-0.8	0.2	0.1
1.3 පොල්	-16.1	7.9	-2.3	0.9	0.8	0.8
1.4 සුළු අපනයන හෝග	8.5	-15.0	0.4	-0.8	0.4	0.3
1.5 වී	19.5	-16.7	3.8	-3.6	1.6	1.2
1.6 පශු සම්පත්	6.3	3.1	0.7	0.3	0.8	0.8
1.7 අනෙකුත් ආහාර හෝග	4.3	7.0	2.2	3.4	3.6	3.6
1.8 වතු සංවර්ධනය	3.3	0.3	0.1	0.0	0.3	0.2
1.9 දැව සහ වන සම්පත්	5.0	3.1	0.4	0.2	0.6	0.5
1.10 වෙනත් කෘෂිකාර්මික හෝග	7.6	-2.5	0.4	-0.1	0.4	0.3
2 ධීවර කර්මාන්තය	6.2	4.5	1.2	0.8	1.3	1.3
කාර්මික	9.9	11.4	41.6	48.2	31.1	32.3
3 පතල් සහ කැණීම්	11.5	11.0	4.4	4.3	2.9	3.0
4 නිෂ්පාදන කර්මාන්ත	7.5	8.0	17.6	18.6	17.1	17.2
4.1 සැකසුම් (තේ, රබර් සහ පොල්)	0.6	4.8	0.0	0.3	0.5	0.5
4.2 කර්මාන්තශාලා නිෂ්පාදන	7.9	8.5	16.9	17.9	15.6	15.8
4.3 ගෘහ කර්මාන්ත	5.1	2.5	0.7	0.3	1.0	1.0
5 විදුලිය, ගෑස් සහ ජලය	10.3	4.5	3.4	1.5	2.4	2.4
5.1 විදුලිය	11.3	4.2	3.3	1.2	2.2	2.1
5.2 ගෑස්	1.6	9.3	0.0	0.2	0.2	0.2
5.3 ජලය	3.8	5.1	0.1	0.1	0.1	0.1
6 ඉදිකිරීම්	14.4	20.2	16.1	23.8	8.7	9.7
සේවා	6.4	6.5	51.3	51.3	58.1	57.6
7 නොග සහ සිල්ලර වෙළඳාම	5.5	8.0	17.4	24.5	22.7	22.8
7.1 ආනයන වෙළඳාම	2.9	9.4	3.2	9.9	7.8	7.9
7.2 අපනයන වෙළඳාම	6.7	4.6	3.6	2.4	3.9	3.8
7.3 දේශීය වෙළඳාම	6.9	8.1	10.6	12.2	11.0	11.1
8 හෝටල් සහ ආපනශාලා	22.3	11.5	2.1	1.2	0.8	0.8
9 ප්‍රවාහනය සහ සන්නිවේදනය	9.4	7.3	18.5	14.4	14.6	14.6
9.1 ප්‍රවාහනය	9.4	7.3	15.2	11.9	12.0	12.0
9.2 භාණ්ඩ මෙහෙයවීම - වරාය සහ සිවිල් ගුවන් සේවා	3.1	4.0	0.3	0.4	0.7	0.6
9.3 තැපැල් සහ විදුලි සංදේශ	11.4	8.0	3.0	2.1	2.0	2.0
10 බැංකු, රක්ෂණ සහ දේපළ වෙළඳාම් යනාදිය	5.9	6.6	7.3	7.8	8.7	8.7
11 නිවාස අයිතිය	2.9	1.3	1.0	0.4	2.4	2.3
12 රාජ්‍ය සේවා	2.8	1.4	2.7	1.3	6.5	6.2
13 පෞද්ගලික සේවා	7.3	5.4	2.3	1.7	2.3	2.3
දළ දේශීය නිෂ්පාදිතය	7.2	7.4	100.0	100.0	100.0	100.0
විදේශීය ඉද්ධ සාධක ආදායම	-36.8	-1.1				
දළ ජාතික නිෂ්පාදිතය	6.6	7.5				

(අ) සංශෝධිත
(ආ) නාවකාලින

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2.2 ද.දේ.නි., ඒක පුද්ගල ද.දේ.නි. සහ දළ ජාතික නිෂ්පාදිතය (ද.ජා.නි.)

පවත්නා වෙළඳ පොළ මිල අනුව සලකන විට ද.දේ.නි., 2013 වසරේ දී වාර්තා කළ රුපියල් බිලියන 8,674 ක (එ.ජ.ඩොලර් බිලියන 67) සිට 2014 වසරේ දී රුපියල් බිලියන 9,785 ක් (එ.ජ.ඩොලර් බිලියන 75) දක්වා වර්ධනය විය. මේ අනුව, ද.දේ.නි. 2014 වසර

තුළ දී සියයට 12.8 කින් වර්ධනය වූ අතර, එය 2013 වසර තුළ දී වාර්තා කළ සියයට 14.5 ක වර්ධනය හා සාපේක්ෂව අඩු වර්ධනයකි. ආර්ථිකයේ මූර්ත වර්ධනය පසුගිය වසරට වඩා ඉහළ අගයක පැවැතිය දී වුවද, ද.දේ.නි. ගම්‍ය අවධිමතකය මගින් නිරූපිත සමස්ත මිල මට්ටම 2013 වසරේ දී වාර්තා කළ සියයට 6.7 ක සිට 2014 වසරේ දී සියයට 5.1 ක් දක්වා පහත වැටීම මේ සඳහා හේතු විය.

ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු සැකසීම නව්‍යකරණය¹

කිසියම් රටක ජාතික ගිණුම් මගින් යම් කාලපරිච්ඡේදයක් තුළ එම රටෙහි සිදු වූ ආර්ථික ප්‍රගමනය තක්සේරු කරන අතර මෙම ගිණුම් ජාත්‍යන්තරව පිළිගන්නා ලද ක්‍රමවේදයන් අනුව සකස් කිරීම වැදගත් වේ. එසේම ජාතික ගිණුම්කරන ක්‍රියාවලියේ දී රටක ආර්ථික සංවර්ධනය පිළිබිඹු කෙරෙන අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක රාශියක් ද ජනනය වේ. වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 1993 සහ 1968 ජාතික ගිණුම් ක්‍රමවේදයන්ට (ජා.ගි.ක්‍ර. - System of National Accounts) අනුකූලව සකසනු ලබයි. කෙසේ වුවද, ජාතික ගිණුම් පිළිබඳ මෑතකාලීනව ඇති වූ න්‍යායාත්මක සංවර්ධනයන් සමග ජාතික ගිණුම් ක්‍රමවේදය මේ වන විට වඩාත් නවීකරණය වී ඇත. එම නව ප්‍රවණතාව සමග ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සැකසීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවක් වේ. ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අනෙකුත් බොහෝ රටවල් දැනට භාවිතා කරන නවතම ජාත්‍යන්තර ගිණුම්කරණ සම්මුතීන් අන්තර්ගතවන 2008 ජාත්‍යන්තර ගිණුම් ක්‍රමවේදයට (ජා.ගි.ක්‍ර. 2008) අනුගතවෙමින් නව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සකස් කිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇත.

ජාතික ගිණුම් සැකසීමේ ක්‍රමවේදයෙහි නිර්දේශිත සුවිශේෂී වෙනස්වීම්

ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සකස් කිරීමේ ක්‍රමවේදය නව්‍යකරණය කිරීමේ වැඩසටහනට අනුව මූලික වශයෙන් ජා.ගි.ක්‍ර. 2008 ට අනුගතව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දැනටමත් සුවිශේෂී වෙනස්කම් රාශියක් සිදුකර ඇති අතර ඒවා 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ජාතික ගිණුම්කරණයේ වැදගත්ම සාර්ව ආර්ථික දර්ශකයක් වන දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) ඇස්තමේන්තු කිරීම සම්බන්ධව සිදුකිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන වෙනස්වීම් කිහිපයක් පහත පරිදි පෙළගැස්විය හැක.

- පාද වර්ෂය 2010 වසරට වෙනස් කිරීම
- ජාත්‍යන්තර ප්‍රමිත කර්මාන්ත වර්ගීකරණයේ 4 වන සංස්කරණය (International Standard Industrial Classification Revision 4 - ISIC Rev.4) අනුව ශ්‍රී ලංකාවේ සියලුම ආර්ථික කටයුතු පාහේ ආවරණය කරමින් ද.දේ.නි. යෙහි ආවරණ පරාසය පුළුල් කිරීම

¹ මෙහි අඩංගු තොරතුරු සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට සිය කෘතඥතාවය පළ කරයි.

- නව ආංශික වර්ගීකරණයක් යටතේ ද.දේ.නි. ඉදිරිපත් කිරීම
- වියදම් ප්‍රවේශය අනුව ද කාර්තු ගත ගිණුම් ඇස්තමේන්තු කිරීම
- නිෂ්පාදන හා වියදම් ප්‍රවේශයන්ට සමගාමීව ආදායම් ප්‍රවේශය යටතේ ද වාර්ෂිකව ද.දේ.නි. ඉදිරිපත් කිරීම
- නිෂ්පාදන ප්‍රවේශය යටතේ ඇස්තමේන්තු “මූලික මිල” (Basic Price) අනුව සැකසීම

පාද වර්ෂය 2010 වසරට වෙනස් කිරීම

ආර්ථිකයක මූර්ත වර්ධනය මනිනු ලබන්නේ ස්ථාවර මිල ගණන් අනුව ද.දේ.නි. ගණනය කිරීමෙනි. මෙහි දී සුදුසු පාද වර්ෂයක් තෝරාගෙන ප්‍රතිඥාගී, අවධමනය හෝ ප්‍රතිප්‍රමාණය යන ක්‍රමවේදයන් ආර්ථික කටයුතු අනුව සුදුසු පරිදි භාවිතා කර වර්තන මිල යටතේ ඇස්තමේන්තුගත ද.දේ.නි. හි අන්තර්ගත මිල ගණන් වෙනස්වීම මත ඇති වූ බලපෑම ඉවත් කර ස්ථාවර මිල යටතේ ද.දේ.නි. ගණනය කෙරේ. මෙහි දී අදාළ පාද වර්ෂයෙහි මිල ගණන් ස්ථාවර ලෙස සලකා එම වසරේ සිට සෑම වසරකම ස්ථාවර මිල ගණන් යටතේ ද.දේ.නි. එම පාද වර්ෂයෙහි මිල අනුව ඇස්තමේන්තු කරන බැවින් ආර්ථික උච්ඡාවචනයන් අඩු වසරක් පාද වර්ෂය ලෙස තෝරාගැනීම වැදගත් වේ. තවද, පරිභෝජන රටාවන් වෙනස්වීම, නව භාණ්ඩ හා සේවාවන් වෙළඳ පොළට පැමිණීම වැනි ආර්ථිකයන්ගේ සිදුවන ව්‍යුහාත්මක වෙනස්කම් නිසි ලෙස අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා අවම වශයෙන් වසර පහකට වරක්වත් පාද වර්ෂය වෙනස් කළයුතු බව ජා.ගි.ක්‍ර. නිර්දේශ මගින් අවධාරණය කෙරේ. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ දැනට ස්ථාවර මිල ගණන් සඳහා පාද වර්ෂය වනුයේ 2002 වසරයි. මෙම වසරෙන් පසු කාලීනව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් රාශියකට බඳුන් වී ඇති බව ප්‍රත්‍යක්ෂ කරුණකි. විශේෂයෙන්ම, රටෙහි පැවැති යුදමය වාතාවරණය නිමාවීමත් සමග උතුරු හා නැගෙනහිර පළාත් රටෙහි සෙසු ආර්ථිකයට සම්බන්ධ වීම සහ සාමකාමී පරිසරයක් නිර්මාණය වීම හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම මෙසේ පාද වර්ෂය වෙනස් කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බව පසක් කර දෙයි. ඒ අනුව, නව ක්‍රමය යටතේ 2010 පාද වර්ෂය ලෙස සලකා මූර්ත ද.දේ.නි. ඇස්තමේන්තු කරන අතර එම ඇස්තමේන්තු අගයන්හි ප්‍රතිශතාත්මක වෙනස ආර්ථික වර්ධන වේගය ලෙස 2015 වසරේ සිට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙහි දී, මෙම නව පාද වර්ෂයට අනුව ස්ථාවර මිල ගණන් යටතේ ද.දේ.නි. 2010 වසරේ සිටම ප්‍රතිඇස්තමේන්තු කෙරේ.



ද.දේ.නි. හි ආවරණ පරාසය පුළුල් කිරීම

ද.දේ.නි. ඇස්තමේන්තු කිරීම සම්බන්ධව පවතින ප්‍රධාන විවේචනයක් වනුයේ දැනට පවත්නා ක්‍රමය යටතේ ආර්ථිකයේ නව ප්‍රවණතා සහ ව්‍යුහාත්මක වෙනස්කම් විස්තර කෙරෙන ඇතැම් වැදගත් ආර්ථික කටයුතු නිසි ලෙස ආවරණය නොවන බවයි. මෙම නව්‍යකරණ වැඩසටහන යටතේ ද.දේ.නි. ඇස්තමේන්තු කිරීමේ දී ISIC Rev.4 අනුව යමින් සැකසූ ශ්‍රී ලංකා කර්මාන්ත වර්ගීකරණය යටතේ මෙතෙක් ආවරණය නොවූ ආර්ථික කටයුතු රැසක් ආවරණය වේ. මෙහි දී, විශේෂයෙන් මෙතෙක් නිසි ලෙස ආවරණය නොවූ ගෘහස්ථ අංශයේ නිෂ්පාදනයන් මෙන්ම කලා හා පොදු විනෝදාත්මක කටයුතු, තොරතුරු තාක්ෂණය සහ තොරතුරු ආශ්‍රිත සේවා ක්‍රියාකාරකම්, විද්‍යාත්මක පර්යේෂණ හා සංවර්ධන වැනි ආර්ථික ක්‍රියාකාරකම් රැසක් පුළුල් ලෙස ආවරණය වේ. මෙහි දී සැලකිය යුතු වැදගත් කරුණක් වනුයේ මෙලෙස නව ආර්ථික කටයුතු ආවරණය වීමත් සමගම ද.දේ.නි. හි සංඛ්‍යාත්මක අගයෙහි වෙනස්වීමක් සිදුවිය හැකි වීමයි. කෙසේ වුවද, නව ක්‍රමවේදය යටතේ දැනට ඇතැම් ආර්ථික කටයුතුවල එකතු කළ අගය ගණනය කරන ක්‍රමවේදයන් ද වෙනස් වන බැවින් එය ද ද.දේ.නි. හි අගය අඩු/වැඩි වීමට බලපානු ඇත. මෙම වෙනස්කම්වල සමස්ත ප්‍රතිඵලය ලෙස ජනනය වන නව ද.දේ.නි., දැනට පවත්නා ක්‍රමය යටතේ ජනනය වන ද.දේ.නි. ට වඩා අඩු/වැඩි වීමට හැකිය. එසේම, ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස දක්වන දර්ශකයන් සඳහා ද මෙම අඩු/වැඩි වීම බලපානු ඇත. එබැවින් මෙම නව ක්‍රමවේදය යටතේ ජනනය වන ද.දේ.නි. පදනම් කරගෙන ගණනය කරන සාපේක්ෂ අගයන් දැනට පවත්නා ක්‍රමවේදය යටතේ ජනනය වන ද.දේ.නි. පදනම් කරගෙන ගණනය කරන සාපේක්ෂ අගයන් හා සෘජුව සංසන්දනය කළ නොහැකිය.

ත්‍රිවිධ ප්‍රවේශයන් යටතේ සහ නව ආංශික වර්ගීකරණය අනුව ද.දේ.නි. ඉදිරිපත් කිරීම

ද.දේ.නි. නිෂ්පාදන ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය සහ වියදම් ප්‍රවේශය යන ප්‍රවේශයන් තුන යටතේම දැනට ඇස්තමේන්තු කරයි. ඒ අනුව නිෂ්පාදන ප්‍රවේශය යටතේ කාර්තුමය හා වාර්ෂිකව ද වියදම් හා ආදායම් ප්‍රවේශය යටතේ වාර්ෂිකව ද දැනට ද.දේ.නි. ඉදිරිපත් කරයි. මෙහි දී, නිෂ්පාදන ප්‍රවේශය යටතේ ද.දේ.නි. ඉදිරිපත් කිරීමේ දී ඇති වන සුවිශේෂී වෙනස්කමක් වනුයේ මෙතෙක් ආර්ථිකයේ ප්‍රධාන අංශ ලෙස සලකන ලද කෘෂිකාර්මික, කාර්මික හා සේවාවලට අදාළ ආර්ථික ක්‍රියාකාරකම් නව ක්‍රමවේදය යටතේ “ආර්ථික කටයුතු” ලෙස හැඳින්වීමය. නව්‍යකරණ වැඩසටහන යටතේ අන්තර්ජාතික සම්මුතීන්ට

අනුව සිදුකරන ලද ආංශික වර්ගීකරණය (Sector Classification) අනුව යමින් නව ආංශික ප්‍රවේශයක් යටතේ ද.දේ.නි. ඉදිරිපත් කිරීමට නියමිතය. නව ක්‍රමවේදය යටතේ “අංශය” ලෙස හඳුන්වනුයේ ආර්ථික කටයුතු නොව ආංශික වර්ගීකරණයේ එන ආර්ථික කටයුතුවල නියුක්ත වන අංශයන් වන, “මූල්‍ය අංශය”, “මූල්‍ය නොවන අංශය”, “රාජ්‍ය අංශය”, “ගෘහ ඒකක අංශය” සහ “ලාභ නොලබා ගෘහ ඒකකයන්ට සේවා සපයන ආයතන අංශය” යන අංශයන්ය. ඒ අනුව, මෙම අංශ යටතේ සෑම ආර්ථික කටයුත්තකටම වෙන වෙනම ද.දේ.නි. ඇස්තමේන්තු සැකසෙනු ඇත. නවද, විදේශ ගනුදෙනු ගැලපීම සඳහා “විදේශීය අංශය” ද අවශ්‍ය පරිදි ඇතුළත් කෙරේ. මෙහි සුවිශේෂත්වය වනුයේ නව දෘෂ්ටිකෝණයකින් ද.දේ.නි. සම්බන්ධ දත්ත විශ්ලේෂණය කිරීමට මෙමගින් අවස්ථාව උදාවීමයි. ඒ අනුව, ආර්ථික කටයුතුවල නියුතු එක් එක් අංශයන් සමස්ත ආර්ථිකයට දක්වන දායකත්වය මෙන්ම එම අංශයන්හි සාපේක්ෂ වැදගත්කම මෙමගින් තක්සේරු කළහැකි වේ. නවද, ද.දේ.නි. ඇස්තමේන්තු කිරීමේ දී මෙවන් ආර්ථික වර්ගීකරණයක් සිදුකරන අනෙකුත් රටවල්වල දත්ත සමග සංසන්දනාත්මක විග්‍රහයන් සිදුකිරීමට ද මෙමගින් හැකියාව උදාවේ.

2015 වසරේ සිට ද.දේ.නි. නිෂ්පාදන හා වියදම් ප්‍රවේශයන්ට සමගාමීව ආදායම් ප්‍රවේශය යටතේ ද වාර්ෂිකව ඉදිරිපත් කිරීමට නියමිතය. ආදායම් ප්‍රවේශය යටතේ සේවක ආදායම්, මෙහෙයුම් අතිරික්ත, මිශ්‍ර ආදායම්, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය සහ නිෂ්පාදන ක්‍රියාවලිය මත වන බදු හා සහනාධාර යන අයිතමයන් මත ජනනය වන ආදායමට, නිෂ්පාදනය මත වන බදු හා සහනාධාර ගැලපීම් කර ද.දේ.නි. ගණනය කෙරේ. මෙහි දී සේවක ආදායම් ලෙස හඳුන්වන්නේ සමාගමක/ආයතනයක සේවකයන් සඳහා ගෙවන වැටුප් හා වේතන සහ සේවකයන් වෙනුවෙන් කරන වෙනත් වැයකිරීම්ය. මෙහෙයුම් අතිරික්තය යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රමය හැර අනෙකුත් නිෂ්පාදන සාධකයන්ගෙන් ජනනය වන ආදායම්වල එකතුවයි. මිශ්‍ර ආදායම ජනනය වන්නේ ගෘහ ඒකක අංශය සඳහා පමණක් වන අතර, එහි දී නිෂ්පාදන කටයුතුවලට ගෘහස්ථ ශ්‍රමය භාවිතා කිරීමෙන් ජනනය වන ආදායම සැලකේ. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන වියදම ලෙස හඳුන්වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්නා ස්ථාවර ප්‍රාග්ධන සම්පත් වෙනුවෙන් ජනනය වන ආදායමයි. නිෂ්පාදන ක්‍රියාවලියෙන් රජය වෙත ජනනය වන බලපත්‍ර ගාස්තු සහ ස්ථාවර ගෙවීම් ආදිය ආශ්‍රිත ආදායම්, නිෂ්පාදන ක්‍රියාවලිය මත අයකෙරෙන අනෙකුත්

බදු ලෙස හැඳින්වේ (භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු හැර). නිෂ්පාදන ක්‍රියාවලියේ දී ලබාදෙන සහනාධාර නිෂ්පාදන ක්‍රියාවලිය මත වන සහනාධාර ලෙස ද හැඳින්වේ. මෙම සෑම අයිතමයකටම අදාළ ආදායම් ඇස්තමේන්තු ඉහත විස්තර කළ පරිදි ආංශික වර්ගීකරණය අනුව අංශ පහම යටතේ ඉදිරිපත් කිරීමට නියමිතය.

නව්‍යකරණ වැඩසටහන යටතේ 2015 වසරේ සිට වියදම් ප්‍රවේශය යටතේ ද වාර්ෂිකව මෙන්ම කාර්තුමය වශයෙන් ද ද.දේ.නි. ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහි දී, අවසන් පරිභෝජන වියදම සහ දළ ප්‍රාග්ධන සම්පාදන ලෙස වියදම් කොටස් දෙකක් යටතේ ප්‍රධාන වශයෙන් ඇස්තමේන්තු කරන අතර එයට අපනයන සහ ආනයන වියදම් ගලපා වියදම් ප්‍රවේශයෙන් ද.දේ.නි. ඇස්තමේන්තු කෙරේ.

නිෂ්පාදන ප්‍රවේශය යටතේ ඇස්තමේන්තු මූලික මිල අනුව සැකසීම

නව ක්‍රමය යටතේ එක් එක් ආර්ථික කටයුතුවල එකතු කළ අගය ගණනය කරන්නේ මූලික මිල පදනම්කර ගෙනය. ජා.ගි.ක්‍ර. 2008 අනුව, මූලික මිලෙහි භාණ්ඩ හා සේවා මත පනවන බදු ඇතුළත් නොවූවද පාරිභෝගිකයා ගෙවන මිල අඩුවීමට හේතුවන රජය විසින් නිෂ්පාදකයාට ලබාදෙන සහනාධාර ඇතුළත් වේ. මූලික මිල ගණන් යටතේ ඇස්තමේන්තු කළ එක් එක් ආර්ථික කටයුතුවල එකතු කළ වටිනාකමෙහි සමස්ත අගයට නිෂ්පාදන හා සේවා මත වන බදු එකතු කර නිෂ්පාදකයා ලද සහනාධාර අඩු කිරීමෙන් වෙළඳ පොළ මිල යටතේ ද.දේ.නි. සකසා ගත හැකිය.

ඒක පුද්ගල ද.දේ.නි., 2013 වසරේ දී වාර්තා කළ රු. 423,484 හා සාපේක්ෂව 2014 වසරේ දී රු. 473,261 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. 2014 වසර තුළ දී වාර්තා කළ මෙම සියයට 11.8 ක වර්ධනය, පෙර වසරේ දී වාර්තා කළ සියයට 13.6 ක වර්ධනය හා සැසඳීමේ දී සුළු මන්දගාමීත්වයක් පෙන්නුම් කරයි. මේ සඳහා ද.දේ.නි. ගම්‍ය අවධානනය පහත වැටීම ප්‍රධාන වශයෙන් දායක විය. මැදි ආදායම් පරාසයෙහි ඉදිරියට යමින් එක්සත් ජනපද ඩොලර් අගයෙන් සලකන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ද.දේ.නි. 2013 වසරේ වාර්තා කළ එ.ජ.ඩොලර් 3,280 සිට 2014 වසර තුළ දී එ.ජ.ඩොලර් 3,625 ක් දක්වා වර්ධනය විය.


ද.දේ.නි. ට වි.ශු.සා.ආ. ගැලපීමෙන් ගණනය කරනු ලබන ද.ජා.නි. 2013 වසරේ දී වාර්තා කළ සියයට 13.8 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 13.0 කින් නාමික වශයෙන් වර්ධනය විය. පෙර වසරවල දී මෙන්ම, සාධක ආදායම් ගෙවීම්, සාධක

ආදායම් ලැබීම් ඉක්මවා යෑම හේතුවෙන් වි.ශු.සා.ආ. තවදුරටත් සෘණ අගයක පැවතුණි. කෙසේ වුවද, වි.ශු.සා.ආ. 2013 වසරේ දී වාර්තා කළ සියයට 46.0 ක පහත වැටීම හා සාපේක්ෂව 2014 වසරේ දී සියයට 6.2 කින් පමණක් පහත වැටිණි. මේ සඳහා වසර තුළ දී ආයෝජන ආදායම් සහ සේවක වැටුප් යන සාධක ආදායම් ලැබීම් එම සාධක ආදායම් ගෙවීම්වලට වඩා වැඩි වේගයකින් වර්ධනය වීම හේතු විය. වි.ශු.සා.ආ. හි සෘණ වර්ධනයෙහි මෙම සැලකිය යුතු පහළ යෑම හේතුවෙන් ද.දේ.නි. හි වර්ධනයට සාපේක්ෂව ද.ජා.නි. වඩා වැඩි අගයකින් වර්ධනය විය.

2.3 ආංශික නිමැවුම, ප්‍රතිපත්ති, ආයතනික පහසුකම් සහ ගැටලු

කෘෂිකාර්මික අංශය

කෘෂිකාර්මික අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 4.7 ක වර්ධනය හා සාපේක්ෂව 2014 වසරේ දී සියයට 0.3 කින් සීමිත ලෙස වර්ධනය වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් වසර තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් බලපාන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික අංශය විසින් 2013 වසරේ දී ද.දේ.නි. ට ලබාදුන් සියයට 10.8 ක දායකත්වය 2014 වසරේ දී සියයට 10.1 ක් දක්වා පහත වැටිණි. වසර තුළ දී වී සහ රබර් උප අංශයන්ගේ වර්ධනය ශීඝ්‍රයෙන් පහත වැටුණු අතර තේ උප අංශයෙහි වර්ධනය පෙර වසරට සාපේක්ෂව සුළු වශයෙන් මන්දගාමී විය. මේ අතරතුර, අනෙකුත් ආහාර භෝග, පොල් සහ ධීවර කර්මාන්ත උප අංශයන්හි වූ හිතකර ප්‍රසාරණය, කෘෂිකාර්මික අංශයේ වර්ධනයට ධනාත්මකව දායක වූ අතර සුළු අපනයන භෝග සහ අනෙකුත් කෘෂිකාර්මික භෝග උප අංශයන් හි වර්ධනය



වසර තුළ දී පහත වැටිණි. වී උප අංශයෙහි එකතු කළ අගය පහළ යෑමට, යල සහ මහ කන්න කුළ දී නිෂ්පාදනය පහත වැටීම හේතු විය. තේ උප අංශය ද, අයහපත් කාලගුණික තත්ත්වය සහ ඇතැම් තේ අපනයන පාර්ශ්වකාර රටවල්වලින් තේ සඳහා වූ ඉල්ලුම පහත වැටීම හේතුවෙන් බලපෑමට ලක්විය. මේ අතර, අනෙකුත් ආහාර හෝග උප අංශයෙහි වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් ගොඩ ගොවිතැන් හෝග මෙන්ම එළවළු නිෂ්පාදනයේ ද දක්නට ලැබුණු ධනාත්මක වර්ධනය උපකාරී විය. මේ සඳහා වසරේ පළමු භාගය තුළ දී පැවැති සීමිත ජල සැපයුම හේතුවෙන් ගොවීන් අතිරේක හෝග වගාවන් සඳහා යොමුවීම ද හේතු විය. තවද, පොල් උප අංශය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්වීම ද අනෙකුත් උප අංශයන්ගේ අයහපත් වර්ධනය හේතුවෙන් කෘෂිකාර්මික අංශයට වූ බලපෑම අවම කිරීමට දායක විය. මේ අතරතුර දී, පශු සම්පත්, වතු සංවර්ධනය සහ දැව සහ වන සම්පත් උප අංශයන් ද කෘෂිකාර්මික අංශයේ වර්ධනයට යහපත් ලෙස දායක විය.


වී

වියළි කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම මත 2014 වසර තුළ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.38 ක් දක්වා සියයට 27 කින් පහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස වසර තුළ නිපදවනු ලැබූ සහල් ප්‍රමාණ ද පහළ ගියේය. 2014 වසරේ වී නිෂ්පාදනය මෙසේ අඩු මට්ටමක් ගැනීම සඳහා යල සහ මහ වගා කන්න කුළ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගා කළ බිම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහළ යෑමත්, ඵලදාව අඩු මට්ටමක පැවතීමත් හේතු විය. 2014 වසරේ වී ඵලදාව 2013 වසරේ පැවති හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4,329 ට සාපේක්ෂව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4,264 ක් දක්වා පහත වැටීමත් අස්වැන්න නෙලා ගන්නා ලද ශුද්ධ බිම් ප්‍රමාණය පෙර වසරේ පැවති හෙක්ටයාර 1,067,338 සිට 2014 වසරේ හෙක්ටයාර 792,947 ක් දක්වා පහළ යෑමත්, 2014 වසරේ වී නිෂ්පාදනය පහළ යෑමට දායක වී ඇත. මෙහිදී සියයට 35.5 කින් වී නිෂ්පාදනය පහළ ගිය යල කන්නය තුළ වැඩි ම නිෂ්පාදනයේ පහළ යෑම වාර්තා වූ අතර, මහ කන්නය තුළ මෙම අඩු වීම සියයට 21.4 ක් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2014 වසරේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.1 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2013 වසර සඳහා ඇස්තමේන්තු කළ මෙට්‍රික් ටොන් මිලියන 2.9 ට සාපේක්ෂව සියයට 27.1 ක පසුබෑමකි. 2014 වසරේ සහල් නිෂ්පාදනය මාස 11 ක දේශීය සහල් පරිභෝජන අවශ්‍යතාව සඳහා පමණක් ප්‍රමාණවත් විය.

මේ අතර, යල කන්නය තුළ වාරි ජල සැපයුම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් අඩු ජල ප්‍රමාණයක් අවශ්‍යවන වෙනත් හෝග වී වගා බිම්වල වගා කිරීම සඳහා රජය මගින් ගොවීන් උනන්දු කරවන ලදී.

2014 වසර තුළ වී සැපයුමෙහි පැවති හිඟය සහල් සිල්ලර මිල ගණන් ඉහළ යෑමට බලපෑ අතර, රජය විසින් ආනයනික සහල් මගින් වෙළඳ පොළ සහල් සැපයුම ඉහළ දමමින් සහල් මිල ගණන් ඉහළ යෑම පාලනය කර ගැනීමට ක්‍රියාකරන ලදී. 2014 වසර තුළ විවෘත වෙළඳ පොළේ වී මිල ගණන් රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ රජය විසින් මිලදී ගනු ලැබූ සහතික මිලට වඩා ඉහළ අගයක පැවතුණි. ඒ අනුව, වසර තුළ වී මිල ඉහළ යෑමට අනුකූල ව වැඩිපුර ම පරිභෝජනය කරන සහල් ප්‍රභේද වන සම්බා සහ නාඩුවල සාමාන්‍ය සිල්ලර මිල ගණන් පිළිවෙළින් සියයට 16.3 කින් හා සියයට 27.2 කින් ඉහළ ගියේය. එහෙයින්, සහල් මිල ඉහළ යෑම පාලනය කර ගැනීම සඳහා සහල් ආනයනයට අදාළ තීරු බදු අඩු කිරීම, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ හදිසි අවශ්‍යතාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යෑම වැනි ක්‍රියාමාර්ග රජය විසින් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, ආනයනික සහල් ප්‍රභේද සඳහා බලපැවැත්වූ සඵල තීරු බදු අනුපාතය 2014 වසරේ දී කිලෝග්‍රෑමයකට රුපියල් 25 සිට රුපියල් 1 ක් දක්වා පහත හෙළන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2013 වසරේ ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 23,000 ට සාපේක්ෂව 2014 වසරේ දී සහල් මෙට්‍රික් ටොන් 600,000 ක් ආනයනය කරන ලදී. මෙසේ ආනයනය කරන ලද සහල්, දේශීය පරිභෝජන අවශ්‍යතාව සහ සහල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තවල අවශ්‍යතාව සපුරාලීම සඳහා ආධාර විය.

2.2 රූප සටහන සහල්: සැපයුම සහ ඉල්ලුම



තේ

ඉහළ ගිය තේ මිල ගණන්වල හිතකර බලපෑමක් වාර්තාගත ඉහළ නිෂ්පාදන මට්ටමක් හේතුවෙන් 2014 වසරේ තේ කර්මාන්තය ඉහළ කාර්යසාධන මට්ටමක් පෙන්නුම් කරන ලදී. 2013 වසරේ තේ කර්මාන්ත ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා වූ ඉහළ ම නිෂ්පාදන මට්ටම වන තේ කිලෝග්‍රෑම් මිලියන 340 ට සාපේක්ෂව 2014 වසරේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 338 ක් දක්වා සුළු වශයෙන් අඩු විය. මුළු තේ නිෂ්පාදනය තුළ සියයට 62.1 ක දායකත්වයක් දක්වන පහත් බිම් තේ නිෂ්පාදනය, 2014 වසර තුළ කිලෝග්‍රෑම් මිලියන 210 ක් දක්වා සියයට 0.8 කින් ඉහළ ගියේය. මේ අතර, උස් හා මැදි බිම් තේ නිෂ්පාදනය පිළිවෙළින් කිලෝග්‍රෑම් මිලියන 78.9 ක් හා කිලෝග්‍රෑම් මිලියන 49.2 ක් දක්වා සියයට 0.4 කින් හා සියයට 6.4 කින් පහළ ගියේය. පැවති අහිතකර කාලගුණික තත්ත්වයන් තේ නිෂ්පාදනය කෙරෙහි බලපෑමක් ඇති කළ ද 2014 වසරේ දී තේ නිෂ්පාදනය ඉහළ නිමවුම් මට්ටමක් කරා ළඟා විය. වසරේ පළමු කාර්තුව තුළ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් උස්, මැදි හා පහත් යන සියලු තේ වගා බිම්වල තේ නිෂ්පාදන කටයුතු අඩාල විය. කෙසේ වුව ද, පෙර වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව මැදි බිම් තේ නිෂ්පාදනය තෙවන කාර්තුව තුළ දී සැලකිය යුතු ලෙස පහළ ගියේය. කෙසේ නමුත්, තෙවන කාර්තුව තුළ දී සිදු වූ මැදි බිම් තේ නිෂ්පාදනයේ පහළ යෑම හේතුවෙන් මුළු තේ නිෂ්පාදනයට ඇති කළ අහිතකර බලපෑම, එම කාර්තුව තුළ දීම උස් සහ පහත් තේ බිම් නිමවුම්වල

ඇති වූ සැලකිය යුතු ඉහළ යෑම මගින් යථා තත්ත්වයට පත් කරන ලදී. ප්‍රධාන වශයෙන් පහත් බිම් ප්‍රදේශවල තේ වගා කටයුතු සිදු කරන කුඩා තේ වතු හිමියන්ගේ තේ නිෂ්පාදනය රටේ සමස්ත තේ නිෂ්පාදනයට ඇති දායකත්වය, 2013 වසරේ දී පැවති සියයට 72.1 සිට 2014 වසරේ දී සියයට 73.2 දක්වා ඉහළ ගිය අතර, මේ සඳහා අමු තේ දළ මිල ගණන් සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම උපකාරී විය.

වසරේ අවසන් කාර්තුව තුළ හැර අනෙකුත් කාර්තුවල දී කොළඹ තේ වෙන්දේසියේ තේ මිල ගණන් ඉහළ මට්ටමක පැවතුණි. වසරේ පළමු මාස නවය තුළ දී තේ මිල ගණන් සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පැවතීම සඳහා, පළමු කාර්තුව තුළ දී ගෝලීය සාම්ප්‍රදායික කළු තේ සැපයුමේ පැවති හිඟයත්, දෙවන කාර්තුව තුළ දී තේ අපනයන ඉල්ලුම වැඩි දියුණු වීමත් ප්‍රධාන වශයෙන් ඉවහල් විය. 2013 වසරේ කිලෝග්‍රෑමයකට රුපියල් 444.42 ක් වූ සාමාන්‍ය තේ මිල 2014 වසරේ දී රුපියල් 461.86 ක් දක්වා ඉහළ ගියේය. සාමාන්‍ය අපනයන මිල (නැ.වි.ස.) ද 2013 වසරේ පැවති කිලෝග්‍රෑමයකට රුපියල් 623.91 ක සිට රුපියල් 649.44 ක් දක්වා සියයට 4.1 කින් ඉහළ ගියේය. කොළඹ තේ වෙන්දේසියේ ඉහළ ම මිල වැඩි වීම සියයට 3.2 කින් මිල ඉහළ ගිය පහත් බිම් තේ වාර්තා කළ අතර, උස් බිම් තේ මිල ද සියයට 3.0 කින් ඉහළ ගියේය. කෙසේ වුවත්, මැදි බිම් තේ වල සාමාන්‍ය මිල සියයට 2.4 ක සුළු අඩු වීමක් පෙන්නුම් කරන ලදී. කුඩා තේ වතු හිමියන්ට අමු තේ දළ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු සාමාන්‍ය මිල 2013 වසරේ පැවති රුපියල් 65 සිට

2.2 සංඛ්‍යා සටහන **වි වගා අංශය පිළිබඳ සංඛ්‍යා**

අයිතමය	ඒකකය	2013 (අ)			2014 (ආ)		
		මහ	යල	එකතුව	මහ	යල	එකතුව
ව්‍යුත්පාදන ලද බිම් ප්‍රමාණය දළ වශයෙන්	හෙක්ටයාර දහස්	780	448	1,227	651	313	964
අස්වැන්න නෙලාගන්නා ලද දළ බිම් ප්‍රමාණය	හෙක්ටයාර දහස්	742	447	1,188	580	301	881
අස්වැන්න නෙලාගන්නා ලද ශුද්ධ බිම් ප්‍රමාණය	හෙක්ටයාර දහස්	665	403	1,067	521	272	793
නිෂ්පාදනය	මෙ.ටො.දහස්	2,846	1,774	4,621	2,236	1,145	3,381
	බුසල් දහස්	136,393	85,042	221,435	107,155	54,872	162,027
ඵලදාව (ඇ)	හෙක්ටයාරයට කි.ග්‍රෑ.	4,281	4,408	4,329	4,222	4,204	4,264
දෙන ලද ණය ප්‍රමාණය	රුපියල් මිලියන	3,444	1,880	5,324	3,122	1,414	4,537
සහල් ආනයනය	මෙ.ටො.දහස්	-	-	23	-	-	600
සහල් ආනයනයට සමාන වි ප්‍රමාණය	මෙ.ටො.දහස්	-	-	33	-	-	858

(අ) සංශෝධිත
 (ආ) තාවකාලික
 (ඇ) අස්වනු කැමීමේ සම්පූර්ණයන්ගෙන් රැස්කළ දත්ත පදනම් කොට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද සංඛ්‍යා තොරතුරු උපයෝගී කරගෙන මහ සහ යල කන්න සඳහා වූ හෙක්ටයාරයක ඵලදාව ගණනය කර ඇත. මුළු නිෂ්පාදනය අස්වැන්න නෙලාගන්නා ලද ශුද්ධ බිම් ප්‍රමාණයෙන් බෙදීමෙන් හෙක්ටයාරයක වාර්ෂික සාමාන්‍ය ඵලදාව ගණනය කෙරේ

මූලාශ්‍රයන් : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා රේගුව
 ශ්‍රී ලංකා මහ බැංකුව



2014 වසරේ දී රුපියල් 68 ක් දක්වා ඉහළ ගියේය. මේ අතර, භූ දේශපාලනික අර්බුද හමුවේ රුසියාවෙන් හා මැදපෙරදිග කලාපයෙන් තේ සඳහා පැවති ඉල්ලුම මන්දගාමී වීම සහ සම්බාධක හා ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල සැලකිය යුතු ලෙස පහළ යෑම හමුවේ රුසියානු ආර්ථිකය මන්දගාමී වීමත් හේතුවෙන් 2014 අගෝස්තු මස සිට තේ මිල ගණන් පහළ ගියේය.

රබර්

පැවති අයහපත් කාලගුණික තත්ත්වයන්හි බලපෑම සහ ස්වාභාවික රබර් සඳහා ජාත්‍යන්තර මිල ගණන් අඩු මට්ටමක පැවතීමත් හේතුවෙන් රබර් නිෂ්පාදනය අඛණ්ඩව තෙවන වසරටත් 2014 වසර තුළ දී පහළ යන ලදී. මේ අනුව, රබර් නිෂ්පාදනය 2013 වසරේ පැවති මෙට්‍රික් ටොන් 130,420 ට සාපේක්ෂව 2014 වසරේ මෙට්‍රික් ටොන් 98,573 ක් දක්වා සියයට 24.4 කින් පහළ ගියේය. රබර් නිෂ්පාදනයේ මෙම පහළ යෑමට වසරේ පළමු භාගයේ දී පැවති වියළි කාලගුණික තත්ත්වය හා තුන්වන කාර්තුවේ දී ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් රබර් කිරි අස්වනු නෙළීමේ කටයුතුවලට වූ බාධා ප්‍රධාන වශයෙන් ම හේතු විය. සමස්ත රබර් නිෂ්පාදනයෙන් සියයට 50 කට දායක වන ෂීට් රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 48,539 ක් දක්වා සියයට 22.7 කින් සැලකිය යුතු ලෙස පහළ ගියේය. මේ අතර, සමස්ත රබර් නිෂ්පාදනයෙන් සියයට 12.0 කට දායක වන ලේටෙක්ස් ක්‍රේප් රබර් නිෂ්පාදනය ද 2014 වසරේ දී මෙට්‍රික් ටොන් 11,832 ක් දක්වා සියයට 23.0 කින් පහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පහළ මට්ටමක පැවති ජාත්‍යන්තර ස්වාභාවික රබර් මිල ගණන්වලින් දිරිමත් වූ දේශීය රබර් ආශ්‍රිත නිමවුම්කරුවන් වැඩි වශයෙන් රබර් ආනයනය කෙරෙහි යොමු විය. මේ අනුව, 2013 වසරේ මෙට්‍රික් ටොන් 11,150 ක් වූ රබර් ආනයන 2014 වසරේ දී මෙට්‍රික් ටොන් 29,220 ක් දක්වා ඉහළ ගියේය. තවද, රබර් මිල පහළ යෑමේ බලපෑම හා කුඩා රබර් වතු හිමියන් ඔවුන්ගේ අස්වනු නෙළීමේ කටයුතු මන්දගාමී ව සිදු කිරීම හේතුවෙන් සමස්ත රබර් නිෂ්පාදනය තුළ කුඩා රබර් වතු හිමියන්ගේ දායකත්වය ද අඩු විය.

ස්වාභාවික රබර් සඳහා ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම හා ප්‍රධාන රබර් පරිභෝජනය කරන රටවල් සතුව විශාල රබර් සංචිත පැවතීම හේතුවෙන් 2014 වසරේ දී ගෝලීය ස්වාභාවික රබර් මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ ගියේය. 2014 වසරේ ලෝක වෙළඳ පොළේ ස්වාභාවික රබර් මෙට්‍රික් ටොන් එකක සාමාන්‍ය මිල 2013 වසරේ පැවති එ.ජ. ඩොලර් 2,795 ට සාපේක්ෂව එ.ජ. ඩොලර් 1,956 ක් දක්වා සියයට 30 කින් පහළ ගියේය. ස්වාභාවික රබර් සඳහා වන ලෝක ඉල්ලුමෙන් සියයට 95 කට පමණ දායකත්වය

සපයනු ලබන ආසියාතික රටවල ස්වාභාවික රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 10.8 ක් දක්වා සියයට 3 කින් පමණ අඩු වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මේ අතර, චීනය හා ජපානය සතු ස්වාභාවික රබර් සංචිත ද ඉහළ මට්ටමක පැවතුණි. තවදුරටත්, ස්වාභාවික රබර් මිල ගණන් පහළ යෑම මත පීඩනයක් ඇති කරමින්, ඛනිජතෙල් මිල ගණන් පහළ යෑම හේතුවෙන් කෘත්‍රීම රබර් සඳහා ඉල්ලුම ඉහළ ගියේය. ස්වාභාවික රබර් මිල ගණන් පහළ යෑම හේතුවෙන් ප්‍රධාන රබර් නිෂ්පාදනය කරන රටවල කුඩා වතු හිමියන් වෙතත් හෝග වගාවන්ට යොමු වීම හෝ වෙනත් කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වලට විතැන් වීම රබර් නිෂ්පාදනයේ මෙම පහළ යෑමට ප්‍රධාන ලෙස ම බලපෑවේය. ජාත්‍යන්තර ස්වාභාවික රබර් මිල ගණන්වල සිදු වූ වෙනස්වීම්වලට අනුකූල ව මෑත කාලයේ අඛණ්ඩව පහළ යමින් පැවති කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ද 2014 වසරේ දී එහි පහළම මට්ටමට අඩු විය. මේ අතරින්, වැඩිම මිල අඩු වීම දුම්රැසු ආර ෂීට් රබර් 1 (RSS1) ප්‍රභේදයෙන් වාර්තා විය (සියයට 24.1). තව ද, ලේටෙක්ස් ක්‍රේප් IX සහ ස්ක්‍රැප් ක්‍රේප් රබර් ප්‍රභේදයන්ගේ මිල ගණන් ද 2014 වසරේ දී පිළිවෙලින් සියයට 22.0 කින් හා සියයට 22.4 කින් පහළ ගියේය.

පොල්

2013 වසරේ දී ප්‍රධාන පොල් වගා කරන ප්‍රදේශවල පැවති ඉහළ වර්ෂාපතනයේ ප්‍රතිලාභ පිළිබිඹු කරමින් 2014 වසරේදී පොල් කර්මාන්තයේ වර්ධනය යථා තත්ත්වයට පත්වන ලදී. 2013 වසරේ දක්නට ලැබුණු හිතකර කාලගුණික තත්ත්වයන්ගේ පසු බලපෑම හේතුවෙන් 2014 වසරේ පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,870 දක්වා සියයට 14.2 කින් ඉහළ ගියේය. 2013 වසරේ පැවති මෙට්‍රික් ටොන් 29,198 ට සාපේක්ෂව 2014 වසරේ කපාපු පොල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 50,367 ක් දක්වා සියයට 72.5 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය විය. මේ අතර, පැවති ඉහළ අපනයන ඉල්ලුම හේතුවෙන් පොල් ක්‍රීම්, පිටි කළ පොල්කිරි හා පොල්කිරි සමස්ත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 24,708 ක් දක්වා සියයට 24.8 කින් වර්ධනය විය. එසේ වුවත්, ප්‍රධාන ලෙසම කපාපු පොල් නිෂ්පාදනය වැනි අනෙකුත් පොල් ආශ්‍රිත කර්මාන්ත විසින් පොල් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් පොල්තෙල් නිෂ්පාදනයට ලබාගත හැකි වූ පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 318 ක් දක්වා සියයට 8.9 කින් පහළ ගියේය. දේශීය පොල්තෙල් නිෂ්පාදනය පහළ යෑම හා ජාත්‍යන්තර වෙළඳපොළේ පාම්තෙල් මිල ගණන් පහළ යෑම හේතුවෙන් 2014 වසර තුළ දී පොල්තෙල් සඳහා සම්පූර්ණ ආදේශකයක් වන පාම්තෙල් ආනයනය මෙට්‍රික් ටොන් 141,993 ක් දක්වා සියයට 57.8 කින් ඉහළ ගියේය. නොඉඳුල් පොල්තෙල්

සඳහා පැවති ඉහළ අපනයන ඉල්ලුම හේතුවෙන් වසර තුළ දී පොල්තෙල් කර්මාන්තශාලා කිහිපයක් නොඉදුල් පොල්තෙල් නිපදවීම සඳහා නවීකරණය කරන ලද අතර, නව කර්මාන්තශාලා කිහිපයක් ද නොඉදුල් පොල්තෙල් නිපදවීමේ කටයුතු වසර තුළ ආරම්භ කරන ලදී. මේ අනුව, නොඉදුල් පොල්තෙල් අපනයන 2013 වසරේ පැවති මෙට්‍රික් ටොන් 2,101 සිට 2014 වසරේ දී මෙට්‍රික් ටොන් 7,278 ක් දක්වා ඉහළ ගියේය.

ගෝලීය වෙළඳ පොළ සැපයුමේ හිඟය, ඉහළ ගිය අපනයන ඉල්ලුම සහ දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ ඉහළ ඉල්ලුම 2014 වසරේ දී පොල් මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමට බලපාන ලදී. ඉහළ ගිය ඉල්ලුම හමුවේ පොල් ගෙඩියක් සඳහා සාමාන්‍ය ගොවි පොළ මිල 2013 වසරේ පැවති රුපියල් 31 සිට 2014 වසරේ දී රුපියල් 32 ක් දක්වා ඉහළ ගියේය. ඉහළ ගොවි පොළ මිලක් හේතුවෙන් පොල්වල සිල්ලර මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යෑම සහ කපාපු පොල්, පොල්තෙල් සහ අනෙකුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදනවල නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම සිදු විය. 2013 වසරේ දී රුපියල් 43.20 ක් වූ පොල් ගෙඩියක සාමාන්‍ය සිල්ලර මිල 2014 වසරේ දී රුපියල් 45.60 ක් දක්වා ඉහළ ගියේය. පොල්තෙල් ලීටරයක සාමාන්‍ය සිල්ලර මිල 2013 වසරේ පැවති රුපියල් 259 සිට 2014 වසරේ දී රුපියල් 282 ක් දක්වා ඉහළ ගියේය. කපාපු පොල්වල සාමාන්‍ය මිල ද 2013 වසරේ පැවති කිලෝග්‍රෑමයකට රුපියල් 239 සිට 2014 වසර තුළ දී රුපියල් 297 ක් දක්වා ඉහළ ගියේය. මේ අතර, ගෝලීය කපාපු පොල් සැපයුමේ ප්‍රමුඛයා වන පිලිපීනයේ පසුබෑම මධ්‍යයේ කපාපු පොල් සඳහා ගෝලීය ඉල්ලුම ඉහළ යෑම 2014 වසරේ දී කපාපු පොල් අපනයන සියයට 73 කින් පමණ වැඩි වීමට බලපාන ලදී.

සුළු අපනයන හෝග

ප්‍රධාන වගා ප්‍රදේශවල පැවති වියළි කාලගුණික තත්ත්වයන් සුළු අපනයන හෝග කෙරෙහි අහිතකර ලෙස බලපාන ලදී. කුරුඳු, කොකෝවා, කරදමුංගු හා බුලත් නිෂ්පාදනය ආන්තික ව වර්ධනය වූ අතර, ගම්මිරිස්, සාදික්කා, කරාබු නැටි, පැඟිරි සහ පුවක් නිෂ්පාදනය පහළ ගියේය. පැවති ඉහළ ඉල්ලුම පිළිබිඹු කරමින් ගම්මිරිස් මිල ගණන් ඉහළ ගිය අතර, මල් සහ එල හටගන්නා කාලවල දී අඛණ්ඩ ව නියඟය පැවතීම හේතුවෙන් ගම්මිරිස් අස්වැන්න අඩු වීම ගම්මිරිස් අපනයනය පහළ යෑමට හේතු විය. මේ අතර, දෙවසරකට වරක් ඉහළ අස්වැන්නක් ලබාදෙන කරාබු නැටි නිෂ්පාදනය 2014 වසරේ දී පහළ යෑමක් දක්නට ලැබිණි. කරාබු නැටි මිල ගණන් ද වසරේ දී සාපේක්ෂ ව ඉහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, මෑත වසරවල දී කපු වගා බිම් වල සිදු වූ ව්‍යාප්තිය හේතුවෙන් කපු මද නිෂ්පාදනය වසර තුළ සැලකිය යුතු ලෙස වර්ධනය

2.3 සංඛ්‍යා සටහන කෘෂිකර්මාන්ත නිෂ්පාදන දර්ශක (2007-2010=100) (අ)

අයිතමය	2013 (අ)	2014 (අ)	වර්ධන වේගය (%) 2013/14
කෘෂිකාර්මික සහ මත්ස්‍ය	121.9	118.6	-2.7
1. කෘෂිකර්මය	115.2	109.8	-4.7
1.1 කෘෂිකාර්මික හෝග	112.9	106.3	-5.9
තේ	109.1	108.5	-0.6
රබර්	97.2	73.5	-24.4
පොල්	88.7	101.3	14.2
වී	123.6	90.4	-26.8
අනෙකුත් හෝග	125.4	133.0	6.1
1.2 පශු සම්පත්	132.1	136.5	3.4
2. මත්ස්‍ය	153.7	160.4	4.3

(අ) නිෂ්පාදන දර්ශකය ගණනය කිරීමේදී මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව පදනම් අගයන් ලෙස භාවිත කළ 1997-2000 කාලපරිච්ඡේදය තුළ සාමාන්‍ය අගයන් වෙනුවට මෙම වසර තුළදී 2007-2010 කාලපරිච්ඡේදය තුළ සාමාන්‍ය අගයන් පදනම් අගයන් ලෙස භාවිත කර ඇත
(ආ) සංගෝධිත
(ඇ) තාවකාලික

විය. මේ අතර විශේෂයෙන්ම, ඉන්දියාවෙන් පුවක් සඳහා ඉහළ අපනයන ඉල්ලුමක් දැක ගත හැකි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර තුළ පුවක් මිල ගණන් ද ඉහළ ගියේය. ඒ අතර, කෝපි නිෂ්පාදනය වසර තුළ නොවෙනස් ව පැවතුණි.

වෙනත් ක්ෂේත්‍ර හෝග

ලාභදායී මිල ගණන් පැවතීමත් දේශීය වෙළඳ පොළ සැපයුම වර්ධනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිවල බලපෑමත් 2014 වසර තුළ දී වෙනත් ක්ෂේත්‍ර හෝග නිෂ්පාදනයන් ඉහළ යෑමට උපකාරී විය. 2014 වසර තුළ දී වෙනත් ක්ෂේත්‍ර හෝග නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,035,012 ක් දක්වා සියයට 7.2 කින් වර්ධනය වීම සඳහා මෙම හෝගයන්, 2013/14 මහ කන්නයේ දී සියයට 11.4 කින් වර්ධනය වීමත් 2014 යල කන්නයේ දී සියයට 0.6 කින් වර්ධනය වීමත් ආධාර විය. වගා කටයුතු සඳහා පැවති ජල සැපයුම සීමිත වූ බැවින් ජලය විධිමත් ව ප්‍රයෝජනයට ගැනීම සඳහා ගොවීන් සිය වි වගා බිම්වල වෙනත් ක්ෂේත්‍ර හෝග වගා කිරීමට උනන්දු විය. ආනයනය කරනු ලබන හෝග මත අය කළ ඉහළ විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතයන් හේතුවෙන් මෙම හෝග සඳහා දේශීය වෙළඳ පොළ තුළ ලාභදායී මිල ගණන් පැවතීම ද මෙම හෝග නිෂ්පාදනය වර්ධනය වීමට බලපා තිබේ. ඒ අනුව, බඩ ඉරිඟු, කුරක්කන්, උඳු, තල, මඤ්ඤොක්කා, රතු එෂු, ලොකු එෂු, සහ අබ නිෂ්පාදනය ඉහළ ගිය අතර, සෝගම්, සෝයා බෝංචි, රටකපු සහ බතල නිෂ්පාදනය පහත වැටිණි. නවදුරටත්, මෙම හෝග නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත මට්ටම කරා ළඟාවීමට රජය අඛණ්ඩව උපකාර කරන ලදී. ඒ අනුව, 2014 වසරේ බඩ ඉරිඟු,

රටකපු, තල සහ කවිපිය යන භෝගයන්හි දේශීය නිෂ්පාදනය එම භෝගයන්ගේ ඇස්තමේන්තුගත දේශීය අවශ්‍යතාව ඉක්මවා තිබිණි. සහන මිලට බීජ සැපයීමත් ව්‍යාප්ති වැඩසටහන් වැඩිදියුණු කිරීමත් තුළින් ලොකු එෂන් වගා කිරීමේ කටයුතු නව ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත කිරීමට රජය විසින් ගනු ලැබූ ප්‍රයත්න ආධාරයෙන් 2014 වසර තුළ ලොකු එෂන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 101,166 ක් දක්වා සියයට 45.3 කින් වර්ධනය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2014 වසර තුළ දී ලොකු එෂන් ආනයනය 2013 වසරේ පැවති මෙට්‍රික් ටොන් 168,900 සිට මෙට්‍රික් ටොන් 150,530 ක් දක්වා සියයට 10.9 කින් පහත වැටිණි.

එළවළු

2014 වසරේ එළවළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,279,155 ක් දක්වා සියයට 7 කින් ඉහළ ගියේය. 2013/14 මහ කන්නය තුළ එළවළු නිෂ්පාදනය සියයට 7.9 කින් ඉහළ යෑමත්, 2014 යල කන්නය තුළ සියයට 6.1 ක වර්ධනයත් හේතුවෙන් 2014 වසරේ සමස්ත එළවළු නිෂ්පාදනය වර්ධනය විය. 2014 ජනවාරි මස ආරම්භ වී අප්‍රේල් මස දක්වා වූ මහ කන්නයේ අස්වනු නෙළීමේ කාලය තුළ සැපයුම ඉහළ යෑමත් සමඟ එළවළු මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටිණි. කෙසේ වුවත්, පැවති නියඟ තත්ත්වය හේතුවෙන් යල කන්නයේ වගා කටයුතු ප්‍රමාද වීම සහ ජල සැපයුමේ පැවති හිඟය හේතුවෙන් වී අස්වනු නෙළීමෙන් පසු මාර්තු මාසයේ අන්තර් කන්න එළවළු වගාව බොහෝ ප්‍රදේශවල සිදු නොකරන ලද බැවින් වෙළඳ පොළ එළවළු සැපයුම 2014 වසරේ අප්‍රේල් මැද භගයේ සිට සැලකිය යුතු ලෙස පහත වැටිණි. එළවළු සැපයුම අඩු වීමත් සමඟ 2014 වසරේ මැයි මස සිට ජූලි මස මැද භාගය දක්වා කාලය තුළ එළවළු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. කෙසේ වෙතත්, යල කන්නයේ අස්වනු වෙළඳ පොළට ළඟා වීමත් සමඟ ජූලි මස මැද භාගයේ සිට මිල පහළ යෑමක් දැකගත හැකි විය. මේ අතර, වසර අග දී පැවති අධික වර්ෂාපතනය හා ගංවතුර නිසා වගා භානි සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් වෙළඳ පොළ එළවළු සැපයුම ශීඝ්‍ර ලෙස පහත වැටුණු අතර, මේ හේතුවෙන්, 2014 දෙසැම්බර් සහ 2015 ජනවාරි යන මාස තුළ දී එළවළු මිල ගණන් ඉහළ ගියේය.

සීනි

පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ සීනි නිෂ්පාදනය පහත වැටීම 2014 වසරේ දේශීය සීනි නිෂ්පාදනයේ වර්ධනය මන්දගාමී වීමට බලපාන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, දේශීය සීනි නිෂ්පාදනය 2014 වසරේ දී මෙට්‍රික් ටොන් 52,342 ක් දක්වා සියයට 1.4 කින් පහළ ගියේය. පැලවත්ත, සෙවනගල

2.4 සංඛ්‍යා සටහන **ප්‍රධාන කෘෂි භෝගවල උපනගිත්**

අයිතමය	ඒකකය	2013 (අ)	2014 (ආ)
1. තේ			
1.1 නිෂ්පාදනය (අැ)	කි.ග්‍රෑ. මිලියන	340.0	338.0
1.2 මුළු වගා බිම් ප්‍රමාණය	හෙක්ටයාර දහස්	222	222
1.3 දළ කැඩීම සිදුකරන ලද බිම් ප්‍රමාණය	හෙක්ටයාර දහස්	184	185
1.4 නිෂ්පාදන පිරිවැය (අැ)	රුපියල්/කි.ග්‍රෑ.	422.70	433.97
1.5 සාමාන්‍ය මිල			
- කොළඹ වෙන්දේසිය	රුපියල්/කි.ග්‍රෑ.	444.42	461.86
- අපනයන (නැ.වි.ස.)	රුපියල්/කි.ග්‍රෑ.	623.91	649.44
1.6 නැවත වගා කිරීම	හෙක්ටයාර	1,591	1,195
1.7 අළුතින් වගා කිරීම	හෙක්ටයාර	263	401
1.8 එකතු කළ අගය දැ.දේ.නි. ප්‍රතිශතයක් වශයෙන් (ඉ)		0.9	0.9
2. රබර්			
2.1 නිෂ්පාදනය	කි.ග්‍රෑ. මිලියන	130.4	98.6
2.2 මුළු වගා බිම් ප්‍රමාණය (ඊ)	හෙක්ටයාර දහස්	134	134
2.3 කිරි කපන ලද බිම් ප්‍රමාණය (ඊ)	හෙක්ටයාර දහස්	105	111
2.4 නිෂ්පාදන පිරිවැය	රුපියල්/කි.ග්‍රෑ.	150.00	160.00
2.5 සාමාන්‍ය මිල			
- කොළඹ වෙන්දේසිය (ආර්.එස්.එස්.1)	රුපියල්/කි.ග්‍රෑ.	376.78	285.76
- අපනයන (නැ.වි.ස.)	රුපියල්/කි.ග්‍රෑ.	389.81	362.96
2.6 නැවත වගා කිරීම (උ)	හෙක්ටයාර	2,024	1,475
2.7 අළුතින් වගා කිරීම (උ)	හෙක්ටයාර	2,979	1,304
2.8 එකතු කළ අගය දැ.දේ.නි. ප්‍රතිශතයක් වශයෙන් (ඉ)		0.2	0.1
3. පොල්			
3.1 නිෂ්පාදනය	ගෙඩි මිලියන	2,513	2,870
3.2 මුළු වගා බිම් ප්‍රමාණය	හෙක්ටයාර දහස්	392	418
3.3 නිෂ්පාදන පිරිවැය	ගෙඩියකට රුපියල්	13.58	13.67
3.4 සාමාන්‍ය මිල			
- නිෂ්පාදන මිල	ගෙඩියක් රුපියල්	29.59	31.51
- අපනයන (නැ.වි.ස.) (ඌ)	ගෙඩියක් රුපියල්	29.36	38.91
3.5 නැවත වගා කිරීම/ යටි වගාව (එ)	හෙක්ටයාර	4,541	5,796
3.6 අළුතින් වගා කිරීම (ඒ)	හෙක්ටයාර	23,668	30,771
3.7 එකතු කළ අගය දැ.දේ.නි. ප්‍රතිශතයක් වශයෙන් (ඉ)		0.8	0.8

(අ) සංශෝධිත
(ආ) තාවකාලික
(ඇ) හරිත තේ ඇතුළුව
(ඈ) අමු තේ දළ සැපයුම්කරුවන්ගේ ලාභාංශද ඇතුළත් වේ
(ඉ) වගා කිරීම සහ සැකසුම් කටයුතු සිදු කළ ප්‍රමාණය පමණි
(ඊ) රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන දත්ත මත පදනම් වේ
(උ) රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වගා සහන යෝජනා ක්‍රමය අනුව වගා කළ බිම් ප්‍රමාණය
(ඌ) ප්‍රධාන පොල් මද නිෂ්පාදන තුන සඳහා පමණි.
(එ) පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දෙනු ලබන වගා සහනාධාර ක්‍රමය යටතට අයත් ඉඩම් ආවරණය වේ
(ඒ) පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් බෙදා හරින ලද බීජ පැල සංඛ්‍යාව අනුව අළුතින් වගා කළ බිම් ප්‍රමාණය ගණනය කර ඇත. මෙහිදී පොල් බීජ පැල 158 ක් සඳහා හෙක්ටයාර එකක් අනුපාතය යොදා ගෙන ඇත

මූලාශ්‍රය : ශ්‍රී ලංකා තේ මණ්ඩලය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් සංවර්ධන අධිකාරිය වැවිලි කාර්මාන්ත අමාත්‍යාංශය වැවිලි සමාගම් ශ්‍රී ලංකා රේඛව ශ්‍රී ලංකා මහ බැංකුව

හා ගල්මිය යන සීනි කර්මාන්තශාලා මගින් සීනි නිෂ්පාදන කටයුතු සිදු කළ අතර, කන්තලේ කර්මාන්තශාලාව නිෂ්පාදන කටයුතුවල නොයෙදුණ ද, ඉදිරියේ දී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් උක් වගා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කළේය. පෙර හිඟුරාණ කර්මාන්තශාලාව ලෙස හැඳින් වූ වර්තමාන ගල්මිය සීනි කර්මාන්ත ශාලාවේ සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 19,961 ක් දක්වා සියයට 90 කින් ඉහළ යෑම සඳහා පෞද්ගලික අංශයේ උක් වගාකරුවන්ගේ උක් සැපයුම ඉහළ යෑම ආධාර විය. තවද, මේ සඳහා මෑත කාලීනව මෙම කර්මාන්තශාලාව ආශ්‍රිත ප්‍රදේශවල උක් වගාවේ ඉහළ ව්‍යාප්තිය සහ වගාව සඳහා ඉහළ ඵලදාවක් ලැබෙන උක් ප්‍රභේද හඳුන්වා දී තිබීම ද උපකාරී වී තිබේ. දේශීය සීනි නිෂ්පාදනය සඳහා අවශ්‍ය උක් වගා කිරීමේ කටයුතු සිදු කිරීමට ගොවීන් දිරිගැන්වීම උදෙසා උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 4,000 ත් රුපියල් 4,200 ත් අතර ඉහළ ගොවි පොළ මිලක් සීනි කර්මාන්ත ශාලා විසින් ලබා දෙන ලදී. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් වසර තුළ පැවති නියඟ තත්ත්වයේ බලපෑම මත, වර්ෂා ජලය මත වගා කටයුතු රඳා පවතින පැලවත්ත කර්මාන්තශාලාව ආශ්‍රිත ප්‍රදේශවල උක් ඵලදාව අඩු වීම හේතුවෙන්, පැලවත්ත කර්මාන්ත ශාලාවේ සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 17,964 ක් දක්වා සියයට 36.7 කින් පහළ ගියේය. මේ අතර, සෙවනගල කර්මාන්තශාලාවේ සීනි නිෂ්පාදනය 2013 වසරේ පැවති මෙට්‍රික් ටොන් 14,190 ට සාපේක්ෂව 2014 වසරේ දී මෙට්‍රික් ටොන් 14,417 ක් දක්වා සුළු වශයෙන් පමණක් වර්ධනය විය. සීනි නිෂ්පාදනය වසර තුළ සුළු වශයෙන් පහළ ගිය ද 2014 වසරේ දී රටේ සමස්ත සීනි පරිභෝජන ඉල්ලුමෙන් සියයට 9.2 ක් දේශීය සීනි නිෂ්පාදනයෙන් සපුරා ගැනීමට හැකි වූ අතර, 2013 වසරේ දී එය සියයට 8.8 ක් ව පැවතුණි.

ධීවර

2014 වසරේ දී ධීවර කටයුතුවල මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය සියයට 3.0 කින් වර්ධනය වීමත් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සියයට 13.2 කින් වර්ධනය වීමත් හේතුවෙන් 2014 වසරේ මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 535,050 දක්වා සියයට 4.3 කින් වර්ධනය විය. ගැඹුරු මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය සියයට 1.4 කින් වර්ධනය වීම හා කලපු ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදනය ද ඇතුළත් වෙරළබඩ මත්ස්‍ය නිෂ්පාදනය සියයට 4.1 කින් වර්ධනය වීම මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය වර්ධනයට බලපාන ලදී. කාලගුණ තත්ත්වයන්ගේ බලපෑම මත ධීවර කටයුතුවල සිදු වූ අඩාල වීම ගැඹුරු මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය අපේක්ෂිත පරිදි වර්ධනය

නොවීමට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2013 වසරේ දී සමස්ත මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය තුළ සියයට 40 ක් ලෙස පැවති ගැඹුරු මුහුදු මත්ස්‍ය නිෂ්පාදනයේ දායකත්වය 2014 වසරේ දී සියයට 39 ක් දක්වා පහත වැටිණි. මේ නිසා විශාල මත්ස්‍ය විශේෂයන්ගේ මිල ගණන් 2014 වසරේ දී පසුගිය වසර දෙකට සාපේක්ෂව ඉහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, වෙරළාශ්‍රිත හා කලපු ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදනයේ සිදු වූ වර්ධනය ආධාරයෙන් කුඩා මත්ස්‍ය විශේෂයන්ගේ මිල ගණන් වසර පුරා පහළ මට්ටමක පැවතුණි. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ දී, මිරිදිය ජලාශවල මසුන් නිෂ්පාදනය සියයට 25 කින් ද, ඉස්සන් ගොවි පොළ ආශ්‍රිත නිෂ්පාදන සියයට 16.3 කින් ද, වර්ධනය වූ අතර, ජල ජීවී වගා අංශය සියයට 76.1 ක අඩු වීමක් වාර්තා කරන ලදී. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ වැඩි කොටසක් වසරේ මුල් භාගයේ දී සිදු කරන ලද අතර, පසු භාගයේ නිෂ්පාදනය අඩාල වීමට පැවති වියළි කාලගුණික තත්ත්වය බලපාන ලදී. මේ අතර, 2014 වසරේ සාමාන්‍ය දෛනික ටින් මාළු නිෂ්පාදනය 2013 වසරේ දී පැවති මාළු ටින් 12,150 සිට 14,200 දක්වා සියයට 16.9 කින් වර්ධනය වූ අතර, ටින් මාළු ආනයනය 2013 වසරේ පැවති මෙට්‍රික් ටොන් 21,835 සිට 2014 වසරේ මෙට්‍රික් ටොන් 18,591 දක්වා සියයට 14.9 කින් අඩු විය.

පශු සම්පත්

2014 වසරේ දී කිරි නිෂ්පාදනය ලීටර මිලියන 330 ක් දක්වා සියයට 1.1 කින් වර්ධනය විය. එළකිරි නිෂ්පාදනය ලීටර මිලියන 273 ක් දක්වා සියයට 2.9 කින් වර්ධනය වූ අතර, මිකිරි නිෂ්පාදනය ලීටර මිලියන 60 ක් දක්වා සියයට 6.0 කින් අඩු විය. 2014 වසරේ දී කිරි නිෂ්පාදනයේ වර්ධනයට වසරේ පැවති වියළි කාලගුණික තත්ත්වයෙන් හා ගව මුඛ හා කුර රෝගය ව්‍යාප්තිය තුළින් බලපෑම් එල්ල විය. එහි ප්‍රතිඵලයක් ලෙස කිරි ලබා ගන්නා දෙනුන් සංඛ්‍යාව 384,280 දක්වා සියයට 6.0 කින් පහළ ගිය අතර, මෙයින් කිරි ලබාගන්නා මී දෙනුන් සංඛ්‍යාව 90,460 දක්වා සියයට 12.0 කින් සැලකිය යුතු ලෙස පහළ ගියේය. එසේ වුව ද, කිරි සඳහා වාසිදායක මිල ගණන් පැවතීමත්, දේශීය කිරි නිෂ්පාදනයන් සඳහා පාරිභෝගික ඉල්ලුම ඉහළ යමින් පැවතීමත්, මහා පරිමාණ කිරි නිෂ්පාදන සමාගම්හි කිරි ඉල්ලුම ඉහළ යෑමත් දේශීය කිරි නිෂ්පාදනයේ වර්ධනයට අනුබල ලබා දෙමින් ජාතික කිරි නිෂ්පාදනය ජාතික පශු සම්පත් සංවර්ධන සැලැස්මේ ඉලක්කයන් තුළ තබා ගැනීමට ආධාර විය. 2014 වසරේ දී මහා පරිමාණ කිරි නිෂ්පාදකයන් විසින් එකතු කරන ලද කිරි ප්‍රමාණය ලීටර මිලියන 202 ක් දක්වා සියයට 0.8 කින් වර්ධනය විය. ඒ අතර, ඉහළ ඵලදායීතාවකින් යුතු ආනයනිත එළ දෙනුන්ගේ

දායකත්වය ලැබීමෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, 2013 වසරේ නිපද වූ කිරි ලීටර් මිලියන 8.7 ට සාපේක්ෂව 2014 වසරේ දී කිරි ලීටර් මිලියන 10 ක් දක්වා නිමැවුම ඉහළ නංවා ගැනීමට සමත් විය. පසුගිය වසර දෙක තුළ දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඕස්ට්‍රේලියාවෙන් උසස් තත්ත්වයේ කිරි දෙනුන් 2,000 ක් ආනයනය කළ අතර, දේශීය කිරි නිෂ්පාදන සමාගම්වල වැඩි වෙමින් පවත්නා කිරි ඉල්ලුම සපුරාලීමට එය උපකාරී වී තිබේ.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය 2014 වසර තුළ දී තවදුරටත් වර්ධනය විය. බිත්තර නිෂ්පාදනය 2014 වසරේ දී මිලියන 1,741 ක් දක්වා සියයට 6.4 කින් වර්ධනය වූ අතර, කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 150,980 දක්වා සියයට 4.5 කින් වර්ධනය විය. වෙළඳ පොළ බිත්තර සැපයුම ඉහළ යෑම හේතුවෙන්, බිත්තරයක සාමාන්‍ය සිල්ලර මිල 2013 වසරේ දී පැවති රුපියල් 14.06 සිට 2014 දී රුපියල් 12.80 දක්වා අඩු විය. මේ අතර, මහා පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයන් දිරිගැන්වීමට මෑත වර්ෂවල රජය විසින් හඳුන්වා දුන් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මහා පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයන්ගේ වෙළඳ පොළ සැපයුම ඉහළ යන ලදී. කුකුළු මස් නිෂ්පාදනය ඉහළ ගිය ද, 2013 වසරට සාපේක්ෂව 2014 වසර තුළ කුකුළු මස් මිල ගණන් ද ඉහළ යන ලදී. සත්ත්ව ආහාර මිල ගණන් වසර තුළ දී ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළයාම මේ සඳහා මූලිකව ම බලපාන ලදී.

වන සම්පත්

2014 වසරේ දී ශ්‍රී ලංකාවේ වන ආවරණය අඩු විය. 2014 වසරේ දී දැව ලබා ගැනීම සඳහා හෙක්ටයාර 1,611 ක වන ආවරණය හෙළි කළ අතර, හෙක්ටයාර 904 ක් නැවත වන වගාව සිදු කරන ලදී. වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ වන ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 35 ක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව යි. මේ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන ගහනය පුළුල් කිරීමේ වැඩසටහනක් 2014 වසරේ දී ආරම්භ කරන ලදී.

කෘෂිකාර්මික ප්‍රතිපත්තින් සහ ආයතනික සහය

ශ්‍රී ලංකා තේ මණ්ඩලය (ශ්‍රී ලං.තේ.ම.), ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය (ශ්‍රී ලං.තේ.ප.ආ.) සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (කු.තේ.සං.අ.) තේ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා සිය නියාමන හා සංවර්ධන කටයුතු 2014 වසර තුළ අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන ලදී. තේ බිම් නැවත වගාව හා නව වගාව සඳහා ලබා දෙන සහනාධාර වැඩපිළිවෙළ යටතේ 2014 වසර තුළ දී

රුපියල් මිලියන 339 ක පිරිවැයක් දරමින් හෙක්ටයාර 1,309 ක නැවත හා නව තේ වගා කටයුතු සිදු කරන ලදී. ඒ අනුව, පසුගිය වසර පහ තුළ දී මෙම සහනාධාර වැඩ සටහන යටතේ, නැවත හා නව වගාව සිදු කරන ලද තේ බිම් ප්‍රමාණය හෙක්ටයාර 6,239 ක් වූ අතර එය තේ අස්වනු නෙළන මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 3.4 ක් වේ. තේ කර්මාන්තශාලා නවීකරණ සහනාධාර වැඩසටහන යටතේ 2014 වසරේ දී කර්මාන්තශාලා 15 ක් නවීකරණය කරන ලද අතර, ඒ අනුව 2007 වසරේ සිට මේ දක්වා ලංකාවේ ක්‍රියාත්මක මුළු තේ කර්මාන්තශාලා 713 න් කර්මාන්තශාලා 246 ක් මෙම වැඩසටහන යටතේ නවීකරණයට ආධාර කරන ලදී. මෙම නවීකරණ ක්‍රියාවලිය යටතේ ශ්‍රම ඵලදායීත්වය හා මනා නිෂ්පාදන භාවිතාවන් වැඩි දියුණු කිරීම මගින් නිම් තේවල ගුණාත්මක තත්ත්වය පවත්වා ගැනීමටත්, සාමාන්‍ය ශුද්ධ විකුණුම් මිල ගණන් ඉහළ නංවා ගැනීමටත් උපකාරී වූ බව අපේක්ෂිත ය. තවදුරටත්, ශ්‍රී ලං.තේ.ම. දේශීය තේ ජාත්‍යන්තර ව ප්‍රචලිත කිරීම හා අලෙවිය සඳහා 2010 වසරේ දී අරමුදලක් පිහිට වූ අතර, තේ අපනයනය මත පැන වූ විශේෂ බද්දක් මගින් මේ සඳහා අරමුදල් සම්පාදනය කර ගන්නා ලදී. 2014 වසරේ දී රුපියල් මිලියන 1,158 ක බදු මුදලක් මේ යටතේ රැස් කර ගන්නා ලද අතර, ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර ව ප්‍රචලිත කිරීමේ කටයුතු සඳහා මෙයින් රුපියල් මිලියන 800 ක් 2014 වසරේ දී වැය කරන ලදී. ශ්‍රී ලංකා තේ සඳහා පැවති ප්‍රබ්ධ මිල ගණන් හා ඉහළ අපනයන ආදායම් තුළින් මෙම ප්‍රවර්ධන වැඩසටහන්හි ප්‍රතිලාභ පිළිබිඹු විය. තවදුරටත්, ශ්‍රී ලං.තේ.ම. 'Best Leaf 60' නමින් ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාවට නැංවූ අතර, එමගින් කර්මාන්තශාලා වෙත ගෙන එන අමු තේ දළ අතරින් සියයට 60 ක ප්‍රමාණයක් නොමේරූ හා හානි නොවූ අමු තේ දළ ලෙස පවත්වා ගනිමින් තේ දළවල ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එසේම, දළ ප්‍රවාහනය, දළ එකතු කිරීමේ මධ්‍යස්ථාන හා තේ දළ ඇසුරුම් වැඩිදියුණු කිරීම සඳහා ද පියවර ගන්නා ලදී. ඒ අතරම, ශ්‍රී ලං.තේ.ම. විසින් මනා නිෂ්පාදන භාවිතයන්ට අනුකූල නොවීම හේතුවෙන් පහළ සාමාන්‍ය ශුද්ධ විකුණුම් අගයන් වාර්තා කළ තේ කර්මාන්තශාලා ලියාපදිංචිය අන්තිමට කීරණය කළ අතර, එබඳු කර්මාන්තශාලා සඳහා තේ පාලන පනත යටතේ පනවනු ලබන දඩ මුදල රුපියල් 50,000 සිට රුපියල් 500,000 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගන්නා ලදී. ඊට අමතරව, කුඩා තේ වතු හිමියන් විසින් තේ දළ නෙළීමේ දී යන්ත්‍ර භාවිතය ජනප්‍රිය කිරීම සහ එමගින් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමේ අරමුණින් තේ කර්මාන්තශාලා හරහා කුඩා තේ වතු හිමියන් වෙත යන්ත්‍රෝපකරණ බෙදා හැරීමේ

වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලං.තේ.ප.ආ. විසින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා එක්ව 2012 - 2016 කාලපරිච්ඡේදය තුළ දී තේ නිෂ්පාදනය තුළ බලශක්ති භාවිතය තවදුරටත් කාර්යක්ෂම ව ඉහළ නැංවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

දැනට පවත්නා රබර් වගාවන්හි ඵලදායීත්වය ඉහළ නැංවීම සහ අම්පාර, වවනියාව, මුලතිව් වැනි අනෙකුත් ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීම, රබර් වගා අංශය වැඩි දියුණුව සඳහා ක්‍රියාවට නංවන ලද ප්‍රධාන උපාය මාර්ගයන් විය. රබර් නැවත වගාව සඳහා වන සහනාධාරය (හෙක්ටයාරයකට රුපියල් 175,000) සහ නව වගාව සඳහා වන සහනාධාරය (හෙක්ටයාරයකට රුපියල් 150,000) 2014 වසර තුළ දී අඛණ්ඩ ව ක්‍රියාත්මක විය. 2014 වසර තුළ දී සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල නව වගා කිරීම් පිළිවෙලින් හෙක්ටයාර 723 ක් හා හෙක්ටයාර 582 ක් විය. ඒ අතර, කුඩා රබර් වතු අංශය තුළ සිදු කළ නැවත වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,341 ක් ලෙස වාර්තා විය. පසුගිය වසර පහක කාලය තුළ දී නැවත වගා කළ හා අලුතින් වගා කළ භූමි ප්‍රමාණය පිළිවෙලින් හෙක්ටයාර 15,734 ක් හා හෙක්ටයාර 13,569 ක් වූ අතර, එය මැදි කාලීන රබර් නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වනු ඇත. තවද, 2015 වසර සඳහා වූ අයවැය හා 2015 අතුරු අයවැය මගින් කුඩා රබර් වතු හිමියන් සඳහා සහතික මිලක් ලබාදීමේ වැඩසටහනක් යෝජනා කරන ලදී. මෙම වැඩසටහන යටතේ, කොළඹ රබර් වෙන්දේසියේ ආර්.එස්.එස්. රබර් ප්‍රභේදයන් හි මාසික සාමාන්‍ය මිල සහ රජයේ සහතික මිල (කිලෝග්‍රෑමයකට රුපියල් 350) අතර වෙනස කුඩා රබර් වතු හිමියන් වෙත ගෙවනු ලබයි. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ 2015 ජනවාරි මස අවසන් වන විට රුපියල් මිලියන 4 ක මුදලක් ප්‍රතිලාභීන් 2,000 ක් අතර බෙදා දෙන ලදී.

පොල් නැවත වගා කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීම, පොල් ආශ්‍රිත කර්මාන්ත නවීකරණය කිරීම, පර්යේෂණ හා වසංගත රෝග පැතිරීමට එරෙහිව කටයුතු කිරීම සඳහා ආයතනික සහයෝගය වසර තුළ දී අඛණ්ඩ ව ක්‍රියාත්මක විය. පොල් ආශ්‍රිත කර්මාන්ත

2.5 සංඛ්‍යා සටහන		මත්ස්‍ය නිෂ්පාදනය	
මෙ.ටො.දහස්			
උප අංශය	2013 (අ)	2014 (ආ)	
මුහුදු මත්ස්‍ය (අ)	446	459	
ජල ජීවී සහ මිරිදිය මසුන්	67	76	
එකතුව	513	535	
(අ) සංශෝධිත (ආ) තාවකාලික (ඇ) මුහුදුබඩ සහ ගැඹුරු මුහුදු ධීවර අංශයන්	මූලය : ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යාංශය		

සංවර්ධනය හා නවීකරණය කිරීම මෙන්ම නව පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සියයට 6 ක පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 2 ක් දක්වා මූල්‍ය පහසුකම් සපයන 'කප්රුක නිපැයුම් දිරිය' ණය වැඩ සටහන 2014 වසරේ දී තවදුරටත් ක්‍රියාත්මක විය. ඒ අනුව, 2014 වසරේ දී එම ණය වැඩසටහන යටතේ අයදුම් කළ ව්‍යාපෘති 61 ක් සඳහා ණය පහසුකම් ලබා දෙන ලදී. ඒ අතර, පොල් නිෂ්පාදන අංශයේ සංවර්ධනය සඳහා අදාළ රජයේ ආයතන විසින් 2014 වසරේ දී සිදු කළ ප්‍රාග්ධන වියදම 2013 වසරේ දී වැය කරන ලද රුපියල් මිලියන 751 ට සාපේක්ෂව රුපියල් මිලියන 767 දක්වා ඉහළ ගියේය. වසර අග දී දේශීය වෙළඳ පොළෙහි පැවති පොල් හිඟය හේතුවෙන් 2014 දෙසැම්බර් මස දී පොල් අපනයනය තහනම් කළ අතර, පොල් ආනයනය හා අපනයනය මත පනවා තිබූ බදු නොවෙනස් ව පැවතුණි.

පශු සම්පත් අංශයේ සංවර්ධනය උදෙසා සකස් කළ ප්‍රධාන සැලැස්ම යටතේ රජයේ ආයතන විසින් 2014 වසරේ දී ව්‍යාපෘතීන් සාර්ථක ව ක්‍රියාත්මක කළේය. අධි ව්‍යාධිජනක කුරුළු ඉන්ජෙලුවෙන්සාව (කුරුළු උණ රෝගය) පිළිබඳ කිසිදු සාක්ෂියක් ශ්‍රී ලංකාව තුළ හමු නොවූන ද ඒ සඳහා වූ ජාතික අධීක්ෂණ වැඩසටහන් 2014 වසරේ දී තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී. කෙසේ වුවද, රට තුළ ව්‍යාප්ත වූ ගව මුඛ හා කුර රෝගය 2014 වසරේ එළකිරි හා මිකිරි නිෂ්පාදනයට දැඩි බලපෑමක් සිදු කරන ලදී. ඒ අතර, ජා.ප.සං.ම. (NLDB) දැනටමත් ආනයනය කරන ලද දෙමුහුන් එළ දෙනුන් 2,000 ට අමතරව උසස් තත්ත්වයේ තවත් කිරි දෙනුන් 2,500 ක් 2015 වසරේ දී ආනයනය කිරීමට විදේශ සමාගමක් සමඟ ගිවිසුමකට එළඹුණි. වැඩි වන දේශීය කිරි අවශ්‍යතාවට සරිලන පරිදි නිෂ්පාදන ධාරිතාවය ඉහළ

2.6 සංඛ්‍යා සටහන		පශු සම්පත් අංශය පිළිබඳ සංඛ්‍යා	
උප අංශය	2013 (අ)	2014 (ආ)	
1. ජාතික ගවයන් සංඛ්‍යාව (මිලියන)	1.6	1.4	
එළගවයන්	1.2	1.1	
මීගවයන්	0.4	0.3	
2. ජාතික කිරි නිෂ්පාදනය (ලීටර් මිලියන)	329.2	332.9	
එළ කිරි	265.2	272.7	
මී කිරි	64.0	60.2	
3. කිරි ආහාර නිෂ්පාදනය (ලීටර් මිලියන)	37.0	42.0	
4. නිෂ්පාදන මිල - එළකිරි (රු./ලීටර්)	59.9	58.7	
5. ජාතික බිත්තර නිෂ්පාදනය (මිලියන)	1,636.8	1,741.4	
6. ජාතික කුකුළු මස් නිෂ්පාදනය (මෙ.ටො.දහස්)	144.5	151.0	
(අ) සංශෝධිත (ආ) තාවකාලික	මූලයන්: සමාජ සේවා සුභසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය		
	ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව		

නැංවීම සඳහා මිලකෝ ආයතනය සිය කර්මාන්තශාලා නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. මේ යටතේ පොළොන්නරුව කර්මාන්තශාලාව 2014 වසරේ දී නවීකරණය කරන ලද අතර, දිගන හා අඹේවෙල කර්මාන්තශාලාවන්හි නවීකරණ කටයුතු 2015 වසර අවසන් වන විට සම්පූර්ණ කිරීමට නියමිත ය. ඒ අතර, මිලකෝ සමාගමේ නාරාහේන්පිට කිරි කර්මාන්තශාලාව ඉහළ ම තාක්ෂණික තත්ත්වයන් යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ 'බඩල්ගම' ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කරන ලදී. මෙම නවීකරණයන් සමඟ මිලකෝ ආයතනය දේශීය කිරි ඉල්ලුමෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් එකතු කිරීමට හැකි වන පරිදි සිය නිෂ්පාදන ධාරිතාවය වැඩි දියුණු කිරීමට අපේක්ෂිත ය.

ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම හා උතුරු නැගෙනහිර ධීවර කටයුතු වැඩිදියුණු කිරීම මැදි කාලීන ධීවර ක්ෂේත්‍රයේ උපායමාර්ග අතර වැදගත් විය. මේ සඳහා වසර තුළ දී විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවන ලද අතර, පිටත එන්ජම සහිත යාත්‍රා 712 ක් සහ බහුදින යාත්‍රා 118 ක් අලුතින් එක් කිරීමෙන් කර්මාන්තයේ නියුතු ධීවර බෝට්ටු සංඛ්‍යාව ඉහළ නැංවීම සහ 'දියවර දිරිය' ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 40 ක පොලී සහනයක් සහිතව රුපියල් මිලියන 281 ක ණය මුදල් ලබාදීම වැනි ක්‍රියාමාර්ග ඒ අතර විය. තවද, ගැඹුරු මුහුදේ මත්ස්‍ය කර්මාන්තය සඳහා පහසුකම් සැපයීම පිණිස ධීවර වරායන් හා නැංගුම් පොළ අලුතින් ඉදිකිරීමට හා සංවර්ධනයට රුපියල් මිලියන 3,000 ක් වෙන් කරන ලදී. බහුදින ධීවර අංශය සඳහා පහසුකම් සැලසීමට විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රා දෙකක් (Mother Vessels) මිල දී ගැනීමට යෝජනා වූ අතර, රුපියල් මිලියන 326 ක් ඒ සඳහා වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන යාත්‍රාවන්ට වැඩි කාලයක් මුහුදේ ගත කළ හැකි වීමෙන් ධීවර කර්මාන්තයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ධීවර යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් කඩිනමින් ස්ථාපනය කිරීම සඳහා රජය විසින් මූලික පියවර ගන්නා ලදී. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා සියලු බහුදින යාත්‍රාවන්හි 'සම්ප්‍රේෂ ප්‍රතිවාරක' (Transponders) සවි කිරීම සඳහා අවශ්‍ය වන පිරිවැය ණය යෝජනා ක්‍රමයක් මගින් ධීවරයන් වෙත ලබාදීමට බලාපොරොත්තු වේ. 2014 වසරේ දී බහුදින යාත්‍රා 35 ක මෙබඳු යන්ත්‍ර සවි කරන ලදී. මෙම ධීවර යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය හඳුන්වා දීම මගින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රාවන් විසින් සිදුකරන නීති විරෝධී, නියාමනය නොවන හා තොරතුරු වාර්තා නොවන ධීවර කටයුතු (IUU) තුරන් කිරීමට මෙන්ම ගැඹුරු මුහුදු මත්ස්‍ය කර්මාන්තයට

අදාළ අන්තර්ජාතික ප්‍රමිතීන් හා නීතිරීතිවලට ඉහළ අනුකූලතාවක් දැක්වීම ද සිදු කළ හැක. ශ්‍රී ලංකාවේ ධීවරයන් අන්තර්ජාතික ප්‍රමිතීන් හා රෙගුලාසි නිසි පරිදි අනුගමනය නොකිරීම හේතුවෙන් යුරෝපා කොමිෂම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්ස්‍ය අපනයන වෙළඳ පොළ වන යුරෝපා කලාපයට සිදු කරන මත්ස්‍ය අපනයන මත 2015 ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි තහනමක් පනවන ලදී. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයට අදාළ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වෙමින් ක්‍රියාකාරී ධීවර යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීම යුරෝපා කලාපය හා ශ්‍රී ලංකාවේ අනෙකුත් මත්ස්‍ය නිෂ්පාදන අපනයන වෙළඳ පොළවල් රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් වනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ආයතන දේශීය කෘෂිකාර්මික ක්‍රියාකාරකම් දිරිගැන්වීමට වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවන ලදී. 2014 වසරේ දී නව වී ප්‍රභේදයන් 4 ක් හඳුන්වා දුන් අතර, ඉහළ අනුවර්තනතාවකින් හා ඵලදායීතාවකින් යුතු MIB01 නම් ලොකු එෂුණු ප්‍රභේදය දේශීය වගාවට හඳුන්වා දෙන ලදී. 2015 වසරේ දී ක්ෂේත්‍ර හෝග රැසක නව ප්‍රභේද නිකුත් කිරීමට නියමිත ය. දේශීය වශයෙන් වර්ධනය කරන ලද දෙමුහුන් මිරිස් ප්‍රභේද 6 ක් සඳහා ජාතික නියාමක විවිධත්ව පරීක්ෂණය (NCVT) සඳහා පිරික්සුම් සිදු කරන ලදී. ද්විත්ව පේළි ලොකු එෂුණු වගාව සඳහා ද ජාතික නියාමක විවිධත්ව පරීක්ෂණයට අදාළ පිරික්සුම් හා අනුවර්තන පිරික්සුම් සිදු කරන ලදී. 2014 වසරේ අග භාගයේ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මැදි කන්නයේ අනෙකුත් ක්ෂේත්‍ර හෝග වගාබිම් ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. තවද, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ විශේෂ වැඩසටහන යටතේ විවිධ අනු වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර, කවිපි, සෝයා බෝංචි, උඳු, රටකපු හා තල වගාව එම හෝග සාම්ප්‍රදායිකව වගා නොකරන හම්බන්තොට, වව්නියාව හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන්ට හඳුන්වා දෙන ලදී. ගොවීන් පුහුණු කිරීම, බීජ සහතික කිරීම හා කෘෂි අලෙවිසැල් පිහිටු වීම ආදී වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක විය. පසු අස්වනු තාක්ෂණ ආයතනය විසින් අතිරේක ක්ෂේත්‍ර හෝග පදනම් කරගත් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවලිත කිරීමේ වැඩසටහන මෙම වසරේ දීත් ක්‍රියාවට නංවන ලදී. තරුණ ප්‍රජාව කෘෂිකර්මය වෙත ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් 'තරුණ කෘෂි ව්‍යවසායකයා' වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා 800 කට වැඩි තරුණ කෘෂි ව්‍යවසායකයින් හඳුනා ගෙන පහසුකම් සැලසීම සිදු කරන ලදී. නව ගොවි පොළ 261 ක නිෂ්පාදන හැකියාවන් නැංවීමට අදාළ පහසුකම්

විශේෂ සටහන 3

පොහොර සහනාධාරය ලබා දීමේ විකල්ප ක්‍රමයක් ලෙස පොහොර මිලදී ගැනීමට ගොවීන්ට සෘජුවම මුදල් ලබාදීම

කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම හා ගොවීන්ට ඉහළ ආදායමක් ලබාදීම තහවුරු කිරීම පිණිස දශක පහකට වඩා වැඩි කාලයක් පැවති රජයන් විසින් පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරන ලදී. කිලෝ ග්‍රෑම් 50 ක පොහොර මල්ලක් රුපියල් 350 ක මිලට ලබාදෙන දැනට ක්‍රියාත්මක වන පොහොර සහනාධාර වැඩ සටහන 2005 වසරේ දී මූලිකව වී වගාව සඳහා හඳුන්වා දෙන ලදී. 2007 වසරේ දී මෙම සහනාධාරය වැවිලි හෝග සඳහා ද අවසාන වශයෙන් 2011 වසරේ සිට අනෙකුත් සියලුම හෝග සඳහා ද පුළුල් කරමින් මෙම හෝග සඳහා කිලෝ ග්‍රෑම් 50 ක පොහොර මල්ලක් රුපියල් 1,200 කට ලබා දෙන ලදී. ජාත්‍යන්තර වෙළඳ පොළෙහි සාමාන්‍ය මිල සැලකිල්ලට ගත් කල, පොහොර සහනාධාරය නොමැති වූයේ නම් 2014 වසරේ දී පොහොර කිලෝ ග්‍රෑම් 50 ක දේශීය වෙළඳ පොළ සාමාන්‍ය මිල රුපියල් 2,280 ක් වනු ඇත. 2005-2014 කාලපරිච්ඡේදය තුළ පොහොර සහනාධාරය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් බිලියන 238.3 කි. පොහොර සහනාධාරය සඳහා වැය වන වාර්ෂික වියදම රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස සාමාන්‍යයෙන් සියයට 2 ක් පමණ වේ.

පොහොර සහනාධාරය හඳුන්වාදීමත් සමඟ හෝගයන් හි ඵලදාව ඉහළ යාමක් සිදු වුව ද, එම වැඩසටහන හා බැඳුණු ගැටළු රාශියක් ද හඳුනා ගෙන ඇත.

අ) වී සඳහා එක් සහනාධාරයක් හා අනෙකුත් හෝග සඳහා තවත් සහනාධාරයක් ලෙස සහනාධාර ක්‍රමවේද 2 ක් පැවතීම හේතුවෙන් වී ගොවියන් විසින් පොහොර වැඩි මිලට අලෙවි කරනු ලබයි. ලාභ ලැබීමේ අරමුණින් සිදු කරනු ලබන වී ගොවීන්ගේ මෙම ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් ලෙස පොහොර සහනාධාර යටතේ වී අංශයේ භාවිත වෙනැයි අපේක්ෂිත පොහොර ප්‍රමාණය භාවිත නොවිය හැක.

ආ) ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව ප්‍රමාණවත් ප්‍රවාහන හා ගබඩා පහසුකම් නොතිබීමත්, අදාළ අරමුදල් හා සම්පත් ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවට බලපෑම් ඇති විය හැක. පොහොර ලබා දීමේ දිගු ප්‍රමාදයන් ඇතිවීම සහ පොහොර මලු නියමිත බරට වඩා අඩු වීම හේතුවෙන් ගොවීන්ට අමතර පිරිවැයක් දැරීමට සිදු වේ.


ඇ) පෞද්ගලික අංශයේ පොහොර ආනයනකරුවන්ට/ බෙදාහරින්නන්ට රජය විසින් මුදල් ගෙවීමට ප්‍රමාද වීම හේතුවෙන් වගා කාලයන්හි ඇතැම් විට වෙළඳ පොළ පොහොර හිඟයක් ඇති වූ අතර, උපරිම අස්වනු ලබා ගැනීම සඳහා නිසි අවස්ථාවේ පොහොර යෙදීමට ඉන් බාධා ඇතිවිය. ආනයනික පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳව ද විවේචන පැවතිණ.

ඈ) සහන මිලට පොහොර ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ක්ෂේත්‍රයන්හි සිදු වන පොහොර අධිභාවිතය පිළිබඳව ද අවධානය යොමු විය. ඒ සඳහා නිසි සුපරීක්ෂණ හා උපදේශනමක සේවාවක් නොමැති වීම ද මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කරන ලදී.


ඉ) පොහොර බෙදාහැරීමට සම්බන්ධ නිලධාරීන් විසින් විවිධ වාසි ලබා ගැනීමේ අරමුණින් දූෂිත ක්‍රියාවලිය දෙන බවට පැමිණිලි නැගිණි. ඒ හේතුවෙන් මෙම වැඩසටහන පරිපාලනය වඩාත් අභියෝගාත්මක වූ අතර, ඒ සඳහා වන පරිපාලන හා බෙදාහැරීමේ වියදම්වලට අමතරව එවැනි අක්‍රමිකතා නිසා වන අපතේ යෑම් අධීක්ෂණයට හා පාලනයට රජයට අමතර ක්‍රියාමාර්ග ගත යුතු විය.

මෙම දුර්වලතාන් ඒ සමඟම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සඳහා රාජ්‍ය වියදම් තාර්කිකරණය කිරීමේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන වැඩ සටහන තුළින් අපේක්ෂිත සමාජ ආර්ථික ප්‍රතිලාභ උපරිම වශයෙන් ලබා ගැනීම උදෙසා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් පවතින පොහොර සහනාධාර වැඩසටහන නැවත සමාලෝචනය කිරීම උචිත වේ.

රූප සටහන වි.ස. 3.1 ශ්‍රී ලංකාවේ පොහොර භාවිතය



රූප සටහන වි.ස. 3.2 පොහොර සහනාධාරය සඳහා වියදම



ඒ අනුව වෙනත් රටවල සහනාධාර බෙදා හැරීමේ දී අනුගමනය කරන ක්‍රමවේද සලකා බැලීම වැදගත් වේ. භූමිතෙල්, සහල්, පොහොර ආදී සහනාධාර භාණ්ඩ වශයෙන් ලබාදීම¹ වෙනුවට වූ විකල්ප වැඩ සටහනක් ලෙස බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල ක්‍රියාත්මක සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය (DCTS) සහනාධාර සෘජු ලෙස මුදල් වශයෙන් හෝ බැංකු ගිණුම් හරහා ප්‍රතිලාභීන් වෙතට ම ලබා දීමට කටයුතු කරනු ලබයි. මෙම ක්‍රමය තුළින් වෙළඳ පොළ විකෘතිතා ඇති නොකරමින් පෙර පැවති ක්‍රමය යටතේ සහන මිලකට බෙදා හරින ලද භාණ්ඩ, සාමාන්‍ය වෙළඳ පොළ මිල යටතේ බෙදා හැරීමට අවකාශ සලසයි. අරමුණු කරන ලද ප්‍රතිලාභ උපරිම වශයෙන් වෙළඳ පොළ ක්‍රමයක් තුළින් ලබා දීමට 2013 ජනවාරි මස සිට ඉන්දියානු රජය 'සෘජු ප්‍රතිලාභ ප්‍රේෂණ' (DBT) වැඩ සටහන ආරම්භ කළ අතර, තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය කරමින් පොහොර සහනාධාරය ඇතුළු ව සහනාධාර 7 ක් යටතේ සහනාධාර වටිනාකම මුදල් ලෙස ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට සෘජුව ම ප්‍රේෂණය කරනු ලබයි. ඉන්දියාව සහනාධාරය පොහොර ලෙස ලබා දීමේ ක්‍රමයෙන් වෙනස් වීමට හේතු වූයේ පොහොර සඳහා ද්විත්ව මිලක් පැවතීම, පාරිභෝගික අවශ්‍යතාවන්ට ප්‍රතිචාර නොදැක්වීම, නිවැරදි ලෙස ප්‍රතිලාභීන් ඉලක්කගත නොවීම, පොහොර අධි භාවිතය, පද්ධතියේ පවතින විකෘතිතා හා අපතේ යැම් යනාදිය යි. එසේ වුවද, මෙම ප්‍රතිපත්තීන්හි සාර්ථකත්වය ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ නිරවද්‍යතාව හා කාර්යක්ෂමතාවය මත රඳා පවතී. ප්‍රතිලාභීන් සඳහා සෘජු මුදල් ප්‍රේෂණ ලබාදීමේ දී ඉන්දියානු රජය මුහුණ පෑ තවත් බාධාවක් වූයේ දරිද්‍රතා මට්ටමින් පහළ බොහෝ පවුල් ඒකක සඳහා බැංකු ගිණුම් නොමැති වීම වූ අතර, බොහෝ ගම්මාන සඳහා බැංකු ශාඛාවක් හෝ නොතිබුණි.

පොහොර සහනාධාරය ලබා දීම සඳහා සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ දී ඇති වාසි මෙන්ම එවැනි ක්‍රමයකට පවතින සීමාකම් ද පහත දැක් වේ.

ප්‍රතිලාභ

සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය යටතේ ඉලක්ක ගත ප්‍රතිලාභීන් වෙත ම සහනාධාර මුදල් ලැබීම තහවුරු කරමින්, සහනාධාර මුදල් සෘජු ලෙස ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කරනු ලබයි. එසේ ප්‍රේෂණය කළ විට ප්‍රතිලාභීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය වෙළඳ පොළ මිල ගණන් යටතේ මිලදී ගත හැක. සහනාධාර මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රේෂණය වීම හේතුවෙන් ගොවි ප්‍රජාවගේ මූල්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ හැකියාව වැඩිදියුණු වන අතර, මූල්‍ය අන්තර්ග්‍රහණය දියුණු කිරීම තුළින් බහුවිධ ප්‍රතිලාභ

ලඟා කර ගනු ඇත. තවදුරටත් සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය (DCTS) පොහොර අධි භාවිතය වළකමින් කාර්යක්ෂම පොහොර භාවිතයකට ගොවීන් දිරිමත් කරනු ඇති අතර, එලදායී පිරිවැයක් සහිත වඩාත් කාර්යක්ෂම හා නිසි වේලාවට පොහොර බෙදා හැරීම සඳහා ද පහසුකම් සලසනු ඇත. වෙළඳ පොළ මිල විකෘතිතා ඇති වීම තවදුරටත් සිදු නොවන බැවින්, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවීන් දිරිමත් වනු ඇති අතර, එමගින් වඩා කාර්යක්ෂම හා තුලිත පොහොර භාවිතයකට අවස්ථාව සැලසෙනු ඇත. සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය සාපේක්ෂ වශයෙන් පරිපාලනය පහසු බැවින් අපතේ යැම් අඩු වනු ඇති අතර, එමගින් සහනාධාර වැඩසටහන පරිපාලනය සඳහා රජයට දැරීමට වන පිරිවැය අඩු වනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමයෙන් කාර්යක්ෂමතාව හා විනිවිද භාවය වැඩිදියුණු කිරීම මගින් නිවැරදි පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ගෙවීමේ හැකියාව ඇති වන අතර, රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමට ද ආයතන වනු ඇත.

සීමාකම්

නිවැරදි ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමයේ දුෂ්කරතම කාර්යය වන අතර, ඒ හේතුවෙන් මනා ලෙස සැලසුම් කළ ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්ෂණයක අවශ්‍යතාව ඇති වේ. කවර හෝ සහනාධාර වැඩසටහනක සිදු විය හැකි පරිදි ඉලක්කගත ප්‍රතිලාභීන්ගෙන් ඇතැමෙකු වැඩ සටහනට ඇතුළත් නොවිය හැකි අතර, ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොමැති ඇතැමෙකු වැඩ සටහනට ඇතුළත් විය හැක. තවදුරටත්, මූල්‍ය සේවා පහසුකම් සීමාසහිත වීම හා බැංකු සේවාවන් ලබා ගැනීමට බොහෝ දුර ගමන් කිරීමට සිදු වීම ආදී හේතුවෙන් සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙනු ඇත. ග්‍රාමීය ප්‍රදේශවල මූල්‍ය සාක්ෂරතාවය පහළ මට්ටමක පැවතීම හේතුවෙන් වත්මන් පොහොර සහනාධාර වැඩසටහන සඳහා සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය කාර්යක්ෂම විකල්පයක් වීමට නම් සියලුම ග්‍රාමීය බැංකු හා තැපැල් කාර්යාල විශාල බැංකු ජාලයකට සම්බන්ධ කළ යුතු අතර, ග්‍රාමීය ජනතාව අතර මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම ද කළ යුතුව ඇත. ඊට අමතර ව මෙම යෝජනා නව ක්‍රමය යටතේ ගොවීන්ට මුළුමනින් ම පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් මත යැපීමට සිදු වන අතර, ග්‍රාමීය ප්‍රදේශවල පෞද්ගලික අංශය සතු බෙදා හැරීමේ ජාලයේ විවිධ දුර්වලතා පැවතිය හැක. එමෙන්ම, ලෝක වෙළඳ පොළෙහි මිල වෙනස්වීම් හි ප්‍රතිඵලයක් ලෙස දේශීය වෙළඳ පොළ තුළ සිදු වන මිල ගණන්වල විචලනයන්ට ගොවීන්ට මුහුණදීමට සිදු වනු ඇති බැවින් අවිනිශ්චිත වෙළඳ පොළ පරිසරයක් නිර්මාණය විය හැක. පොහොර යෙදීම නිසි කාලයේ දී කළ යුතු බැවින් පූර්ණ කාර්යසාධනයක් සඳහා මුදල් ප්‍රේෂණය නිවැරදි අවස්ථාවේ දී සිදු විය යුතුය. මේ සියලුම දේට වඩා ඉතා වැදගත් කරුණක් වන්නේ සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය යටතේ

1 උදාහරණයක් ලෙස ගොවියෙකු වෙළඳ පොළ වටිනාකම රුපියල් 1,800 වන, එනමුත් පොහොර සහනාධාරය යටතේ රුපියල් 350 කට ලබාදෙන කිලෝ ග්‍රෑම් 50 පොහොර මලු 6 ක් භාවිත කරන්නේ යැයි සිතමු. එවිට, එම ගොවියා භාවිත කරන ලද පොහොර සඳහා මුළු සහනාධාර වියදම රුපියල් 1450 x 6 = රුපියල් 8,700 කි. එම සහනාධාරය ම සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය යටතේ ලබාදිය හැකි අතර එහිදී ගොවියාගේ බැංකු ගිණුමට සෘජුව ම රුපියල් 8,700 ක මුදලක් බැර කරනු ලබයි. එය පරිපාලන වියදම්, අපතේ යාම් හා වෙළඳ පොළ විකෘතිතා අඩු කරමින් ප්‍රශස්ත පොහොර භාවිතයකට ගොවීන්ට අවස්ථාව සලසා දෙනු ඇත.

ලැබෙන මුදල් පොහොර සඳහා ම භාවිත කිරීමට ගොවීන් බැඳී නොසිටින බැවින් කෘෂිකාර්මික හෝග වල ඵලදාව අඩු වී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායිතාවට අහිතකර ලෙස බලපෑ හැකි වීමයි.

ඒ අනුව, වත්මන් පොහොර සහනාධාර වැඩ සටහනෙහි පවතින දුර්වලතා ඉහත සාකච්ඡා කළ අතර, සහනාධාර සැපයීම සඳහා වෙනත් රටවල භාවිත වන විකල්ප ක්‍රමවේද විශ්ලේෂණය කරන ලදී. සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය, එහි ප්‍රතිලාභ හා සීමා කිරීම් පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී. වත්මන් පොහොර සහනාධාර ක්‍රමවේදය සෘජු මුදල් ප්‍රේෂණය වැනි විකල්ප වැඩ සටහන් මගින් ප්‍රතිස්ථාපනය කිරීමේ දී සියලු පාර්ශ්වකරුවන්ගේ නිසි උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, එවැනි ප්‍රතිස්ථාපනයක් සිදු කරන්නේ නම් කෙටිකාලීන අහිතකර ප්‍රතිඵලයක් ඇති නොවන සේ එම වෙනස්කම් ක්‍රමිකව සිදු කළ යුතුය. ප්‍රතිලාභීන් නිවැරදි ව හඳුනා ගැනීම, මූල්‍ය සාක්‍ෂරතාව හා මූල්‍ය අන්තර්ග්‍රහණය ඉහළ නැංවීම, කෘෂි ව්‍යාප්ති සේවාවන් වැඩිදියුණු කිරීම

හා සෘජු මුදල් ප්‍රේෂණ ක්‍රමය අවභාවිතයට ලක් කළ හැකි අවස්ථා අවම කිරීම සඳහා වන ඵලදායී අධීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාමාර්ග පිළිබඳව ද ඒ අතර තුර අවධානය යොමු කිරීම වැදගත් වේ.

මූලාශ්‍ර :

Central Bank Annual Reports (various years).

Ekanayake, H. K. J. (2006), "Impact of Fertiliser Subsidy in Paddy Cultivation in Sri Lanka". Staff Studies, Vol 36, Central Bank of Sri Lanka.

Government of India (2011), "Interim Report of the Task Force on Direct Transfer of Subsidies on Kerosene, LPG and Fertiliser". New Delhi, Ministry of Finance.

Jayalath, M., Wickramasinghe and Wickramasinghe, W. (2008), "Analysis of Fertiliser Subsidy Policy in the Small Farming Sector: A Study Conducted in Anuradhapura District".

Kishore, A., Praveen, and Roy. D. (2013), "Direct Cash Transfer System for Fertilisers: Why it Might be Hard to Implement", Economic and Political Weekly, Vol XLVIII.

Weeraweha, J., Kodithuwakku, S. and Ariyawardana, A. (2010), "The Fertiliser Subsidy Programme in Sri Lanka", Cornell University, New York.

'වාණිජ ගොවි පොළ' වැඩ සටහන යටතේ වසර තුළ දී සපයන ලදී. කාබනික පොහොර භාවිතය ප්‍රවලිත කිරීමේ වැඩසටහන වසර තුළ දී ක්‍රියාත්මක වූ අතර, වකුගඩු රෝගීන් බහුල ලෙස වාර්තා වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශවල කාබනික ගොවි පොළවල් පිහිටුවීමට උපකාර කරන ලදී.

'දින 100' වැඩසටහන යටතේ, 2015 කෘෂි ආර්ථිකයේ අභිවෘද්ධිය උදෙසා 2015 වසර සඳහා වූ අතුරු අයවැය මගින් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් යෝජනා විය. රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ, සම්බා සඳහා කිලෝග්‍රෑම් 1 කට රුපියල් 50 ක් ද, නාඩු කිලෝග්‍රෑම් 1 කට රුපියල් 45 ක් ද වන පරිදි සහතික මිල ඉහළ දැමීමට අවශ්‍ය විධිවිධාන සලසන ලදී. තවදුරටත්, අර්තාපල් හා අමු තේ දළ සඳහා නිෂ්පාදක මිල කිලෝ ග්‍රෑමයකට රුපියල් 80 ක් ලෙස ඉහළ නැංවීමට පියවර ගන්නා ලදී. එසේම, රුපියල් 300 ක්ව පැවති දුම් ගැසු දාර සහිත රබර් (RSS) කිලෝග්‍රෑම් 1 ක සහතික මිල රුපියල් 350 දක්වා ඉහළ නංවන ලදී. ඒ අතර, කිරි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා දැනට පවතින මිල (ලීටරයක් සඳහා රුපියල් 60) රුපියල් 10 කින් ඉහළ නංවන ලදී. අතුරු අයවැයෙහි යෝජනා තුළින් පවතින පොහොර සහනාධාර වැඩපිළිවෙළෙහි කිසිදු වෙනසක් සිදු නොකළ ද, එම වැඩසටහන යටතේ බෙදාහරින පොහොරවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ඊට අමතරව,

රුපියල් 100,000 ක උපරිමයකට යටත්ව වාණිජ බැංකු විසින් ගොවීන්ට ලබා දී ඇති හිඟහිටි ණය හා අන්තිකාරම් වලින් සියයට 50 ක් කපා හැරීමට ද යෝජනා කරන ලදී.

කාර්මික අංශය

කාර්මික අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 9.9 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 11.4 කින් වර්ධනය විය. මෙම වර්ධනය සඳහා සියලුම ප්‍රධාන උප අංශයන්ගේ ධනාත්මක දායකත්වය හේතු විය. ඒ අනුව කාර්මික අංශය, ද.දේ.නි. ට දැක්වූ දායකත්වය පෙර වසරේ පැවැති සියයට 31.1 ක අගය හා සැසඳීමේ දී මෙම වසර තුළ දී සියයට 32.3 ක් දක්වා ඉහළ යන ලදී. මෙහි දී ඉදිකිරීම් උප අංශය කාර්මික අංශයේ දක්නට ලැබුණු ඉහළ වර්ධනය සඳහා දායකත්වය සපයමින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. මේ අතරතුර දී, කර්මාන්තශාලා නිෂ්පාදන උප අංශයේ ඉහළ වර්ධනයත් සමගම නිෂ්පාදන කර්මාන්ත උප අංශය ද වසර තුළ දී යහපත් ලෙස වර්ධනය විය. එමෙන්ම, ඉදිකිරීම් කටයුතුවල සිදු වූ වර්ධනයෙහි ප්‍රතිඵලයක් වශයෙන් පහල් සහ කැණීම් උප අංශය ද වර්ධනය වනු දක්නට ලැබිණි. මේ අතර, වැඩි එකතු කළ අගයක් ජනනය කරනු ලබන ජල විදුලිබල උත්පාදනය පහළ යෑම හේතුවෙන් විදුලිය, ගැස් සහ ජලය උප අංශයේ වර්ධනය පෙර වසරට සාපේක්ෂව මන්දගාමී විය.

පතල් සහ කැණීම්

පතල් සහ කැණීම් උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 11.5 ක වර්ධනය හා සැසඳීමේ දී 2014 වසරේ දී සියයට 11.0 කින් වර්ධනය විය. මෙම උප අංශය මැණික් සහ අනෙකුත් පතල් කැණීම් ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් සමන්විතය. මෙහි දී, පතල් සහ කැණීම් උප අංශය සඳහා සියයට 83.7 ක දායකත්වයක් සපයමින් අනෙකුත් පතල් කැණීම් කටයුතු 2013 වසරේ දී වාර්තා කළ සියයට 11.6 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 13.8 කින් වර්ධනය විය. ඉදිකිරීම් කටයුතුවල දක්නට ලැබුණු වර්ධනයන් සමගම කළුගල්, වැලි, හුණුගල් ආදිය සඳහා වූ ඉල්ලුම ඉහළ යෑම මෙම වර්ධනය සඳහා බෙහෙවින් උපකාරී විය. තවද, අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ යෑම ද මෙම වර්ධනය කෙරෙහි ධනාත්මකව දායක විය. ඒ අනුව, ග්‍රැෆයට නිෂ්පාදනය 2013 වසරේ දී වාර්තා කළ පහත වැටීමට සාපේක්ෂව මෙම වසර තුළ දී සුළු වශයෙන් වර්ධනය විය. එමෙන්ම, පොහොර නිෂ්පාදන කර්මාන්තය තුළින් උත්පාදනය වූ ඉහළ ඉල්ලුම හේතුවෙන් පොස්පේට් නිෂ්පාදනය ද වසර තුළ දී තවදුරටත් ඉහළ ගියේය. තවද, පසුගිය වසරේ දී පහත වැටුණු ඛනිජ වැලි නිෂ්පාදනය මෙම වසර තුළ දී ඉහළ වේගයකින් වර්ධනය වූ අතර මේ බව ඛනිජ ද්‍රව්‍ය අපනයන පරිමා දර්ශකයෙහි වූ සැලකිය යුතු ඉහළ යෑම මගින් ද පිළිබිඹු විය. කෙසේ වුවද, මැණික් පතල් කැණීම් කටයුතුවල එකතු කළ අගය මත වටිනාකම 2014 වසර තුළ දී සියයට 1.6 කින් පහත වැටෙනු දක්නට ලැබුණු අතර එය මැණික් අපනයන පරිමාව පහත වැටීම තුළින් ද පිළිබිඹු විය.

නිෂ්පාදන කර්මාන්ත

සැකසුම්


තේ, රබර් සහ පොල් සැකසුම් කර්මාන්තවලින් සමන්විත සැකසුම් උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 0.6 ක ආන්තික වර්ධනයට සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 4.8 කින් වර්ධනය විය. පොල් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්වීම මෙම උප අංශයෙහි වර්ධනය සඳහා බෙහෙවින් දායක විය. මෙය පොල් මද සහ අනෙකුත් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන පරිමා ඉහළ යෑම මගින් ද පිළිබිඹු විය. තේ සැකසුම් කර්මාන්තයෙහි ප්‍රගතිය පිළිබිඹු කරමින්, සැපයුම් සහ ඉල්ලුම් යන දෙයාංශයන්ම ඇති වූ අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුවද, තේ අපනයන පරිමා පෙර වසරට සාපේක්ෂව ඉහළ වේගයකින් වර්ධනය විය. පැවැති අහිතකර කාලගුණික

තත්ත්වයන් තේ නිෂ්පාදනය කෙරෙහි යම්තාක් දුරට බලපාන ලදී. තවද, රුසියාව සහ මැද පෙරදිග රටවල ඇති වූ භූ දේශපාලනික හා ආර්ථිකමය නොසන්සුන්කාරී වාතාවරණය තේ අපනයන සඳහා වන ඉල්ලුම කෙරෙහි අහිතකර ලෙස බලපාන ලදී. මේ අතර, රබර් සැකසුම් කටයුතු සඳහා ද සැපයුම් සහ ඉල්ලුම් යන දෙයාංශයන්ම අහිතකර බලපෑම් ඇති විය. අහිතකර කාලගුණික වාතාවරණය රබර් සැපයුම පහළ යෑම සඳහා ද ලෝක වෙළඳ පොළ තුළ ස්වභාවික රබර් සඳහා වන මිල පහළ යෑම මත රබර් ආනයන ඉහළ යෑම දේශීය රබර් සඳහා වූ ඉල්ලුම පහළ යෑමට ද හේතු විය.

කර්මාන්තශාලා නිෂ්පාදන

දළ දේශීය නිෂ්පාදිතයට සියයට 16 ක පමණ දායකත්වයක් සපයන කර්මාන්තශාලා නිෂ්පාදනය එකතු කළ අගය අනුව 2013 වසරේ දී වාර්තා කළ සියයට 7.9 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 8.5 ක ඉහළ වර්ධනයක් වාර්තා කළේය. කර්මාන්තශාලා නිෂ්පාදනයට අයත් සියලුම අංශවල ක්‍රියාකාරිත්වය ඉහළ යෑම මෙම සමස්ත වර්ධනයට දායක විය. කර්මාන්තශාලා නිෂ්පාදනයේ මෙම වර්ධනයට දේශීය මෙන්ම විදේශීය ඉල්ලුම ඉහළ යෑම සහ මෙම කාල සීමාව තුළ රට තුළ පැවති හිතකර සාර්ව ආර්ථික පරිසරය විශාල වශයෙන් දායක විය. විදේශීය වෙළඳ පොළ ඉලක්ක කරගත් කර්මාන්ත වන රෙදිපිළි, ඇඟලුම් සහ සම් නිෂ්පාදිත අංශය සහ රසායන ද්‍රව්‍ය, ඛනිජ තෙල්, ගල් අඟුරු, රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදිත අංශය එකතු කළ අගය අනුව පිළිවෙළින් සියයට 11.5 ක සහ සියයට 8.5 ක ඉහළ වර්ධනයන් වාර්තා කරන ලදී. අඩු පොලී අනුපාතික පැවතීම, උද්ධමනය පහළ යෑම සහ ව්‍යාපාරික හා පාරිභෝගික

2.3 රූප සටහන නිෂ්පාදන කර්මාන්ත උප අංශයේ එකතු කළ අගය (2002 ස්ථාවර මිල)



විශ්වාසය ඉහළ යෑම තුළින් දිරිමත් වූ දේශීය වෙළඳ පොළ ඉලක්ක කරගත් කර්මාන්ත වන ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය 2014 වසරේ දී විශිෂ්ට ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරමින් සියයට 8.1 ක වර්ධනයක් වාර්තා කරන ලදී.

කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකය

නිෂ්පාදන කර්මාන්ත උප අංශයට වැඩි වශයෙන්ම දායක වන කර්මාන්තශාලා නිෂ්පාදනය 2014 වසරේදීත් අඛණ්ඩව වර්ධනය වූ අතර, හිතකර දේශීය සාර්ව ආර්ථික වාතාවරණයක් පැවතීම මෙන්ම විදේශීය සහ දේශීය ඉල්ලුම ඉහළ යෑම මේ සඳහා ඉවහල් විය. කර්මාන්තශාලා නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක දර්ශකයක් වන කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකය¹ ප්‍රධාන උප අංශයන්හි වර්ධනය හේතුවෙන් 2014 වසරේ දී සියයට 6.3 ක සමස්ත වර්ධනයක් වාර්තා කළේය. මිල ස්ථායීතාව පවත්වා ගෙන යෑමත් සමඟ අඩු පොලී අනුපාතික වාතාවරණය අඛණ්ඩව පැවතීම, දේශීය ඉල්ලුම ඉහළ නැංවීමට සහ 2014 වසරේ දී කර්මාන්තශාලා නිමැවුම වර්ධනය වීමට හේතු විය. ඇඟලුම් සහ රබර් නිෂ්පාදන වැනි අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත, කර්මාන්තශාලා නිමැවුම සඳහා තවදුරටත් ප්‍රධාන දායකත්වයක් සපයන ලදී. කෙසේ වුවද, ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ සහ ඛනිජ නිෂ්පාදන වැනි එකතු කළ අගය ඉහළ දැමිය හැකි කර්මාන්තයන් පූර්ණ විභවතාවෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතුව ඇත. එබැවින්, රට තුළ ඇති ප්‍රයෝජනයට නොගත් විභවතාවන්ගේ උපරිම ඵල නෙලා ගැනීම පිණිස කාර්මික අංශය නගා සිටුවීම උදෙසා නව තාක්ෂණය දායක කර ගැනීමට යෝග්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් සපයන ක්ෂේත්‍රයක් මෙන්ම අපනයන ඉලක්ක කරගත් ප්‍රමුඛ කර්මාන්තයක් වන ඇඟලුම් උප අංශය සිය වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනු ලැබීය. යුරෝපා සංගමයේ සහ එක්සත් ජනපදයේ වෙළඳ පොළ වෙත උසස් තත්ත්වයෙන් යුතු ඇඟලුම් තරගකාරී මිලට සපයන ප්‍රමුඛ සැපයුම්කරුවකු ලෙස ස්ථාවර වෙමින් ඇඟලුම් උප අංශය 2014 වසරේ දී සියයට 19.7 කින් වර්ධනය විය. හිතකර ව්‍යාපාරික වාතාවරණය සහ භූගෝලීය වශයෙන් වාසි සහගත පිහිටීම ශ්‍රී ලාංකීය

ඇඟලුම් කර්මාන්තය ප්‍රාදේශීය වශයෙන් ආකර්ෂණීය තත්ත්වයකට ගෙන ඒමට හේතු විය. දේශීය රෙදිපිළි සඳහා සංචාරකයින් වෙතින් ලද ඉල්ලුම ඉහළ යෑම සහ දේශීය රෙදිපිළි සඳහා ඇඟලුම් කර්මාන්තයෙන් ලද ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් රෙදිපිළි උප අංශය 2014 වසරේ දී සියයට 3.4 කින් වර්ධනය විය.

පාන වර්ග උප අංශය ද 2014 වසරේ දී සියයට 9.2 කින් වර්ධනය විය. 2014 වසරේ දී මිලියන 1.5 ක් ඉක්ම වූ විදේශීය සංචාරකයින්ගේ පැමිණීමත් සමඟ සංචාරක හා විවේක පහසුකම් කර්මාන්තයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම මෙම උප අංශයේ වර්ධනය මගින් පිළිබිඹු කෙරේ. පාන වර්ග උප අංශයෙන් සියයට 60 කට පමණ දායක වන මත්පැන් නිෂ්පාදනය සියයට 8.3 ක වාර්ෂික වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වුවද, සිසිල් බීම, බනිජ

2.7 සංඛ්‍යා සටහන කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකය 2010 = 100

කාණ්ඩය	දර්ශකය		
	2013 (අ)	2014 (ආ)	වාර්ෂික වෙනස්වීම %
1. ආහාර නිෂ්පාදන (23.7%)	105.3	103.4	-1.8
2. පාන වර්ග (8.1%)	102.4	111.8	9.2
3. දුම්කොළ නිෂ්පාදන (8.4%)	96.7	87.6	-9.3
4. රෙදිපිළි (1.6%)	128.5	132.9	3.4
5. ඇඟලුම් (23.1%)	124.9	149.5	19.7
6. සම් සහ ආශ්‍රිත නිෂ්පාදන (0.8%)	98.3	98.2	-0.1
7. ගෘහ භාණ්ඩ හැර, දැව සහ දැව නිෂ්පාදන (0.1%)	114.6	108.9	-4.9
8. කඩදාසි සහ කඩදාසි නිෂ්පාදන (0.1%)	123.4	126.6	2.6
9. මුද්‍රණය සහ නැටි පිටපත් කිරීම (0.7%)	110.3	112.4	1.9
10. පිරිපහදු කළ බනිජ තෙල් නිෂ්පාදන (2.2%)	83.4	86.0	3.1
11. රසායන ද්‍රව්‍ය සහ රසායන ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන (6.3%)	74.1	82.2	10.8
12. ඖෂධ, ඖෂධීය සහ උද්භිද විද්‍යාත්මක නිෂ්පාදන (0.1%)	185.1	142.8	-22.9
13. රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන (10.5%)	118.2	134.2	13.6
14. අනෙකුත් ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන (7.2%)	103.2	102.9	-0.3
15. මූලික ලෝහ නිෂ්පාදන (1.0%)	102.4	112.9	10.3
16. යන්ත්‍රෝපකරණ සහ උපකරණ හැර, සකස් කළ ලෝහ නිෂ්පාදන (3.8%)	111.2	97.1	-12.7
17. විදුලි උපකරණ (2.3%)	107.6	99.5	-7.6
කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකය	108.3	115.1	6.3

(අ) සංශෝධිත මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව (ආ) තාවකාලික සටහන : 1 කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකයේ (2010=100) බර තැබීම වරහන් තුළ දැක්වා ඇත 2 කාර්මික නිෂ්පාදන දර්ශකය, කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකය ලෙස 2013 වසරේ දී නැවත නම් කරන ලදී

¹ කර්මාන්ත උප අංශ 17 ක් ආවරණය කරමින් කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකය ගණනය කර ඇත. 2010 වසර පදනම් වසර ලෙස සලකා එක් එක් කර්මාන්ත උප අංශ සඳහා බරතැබීම සිදු කර ඇත. කෙසේ වුවද, කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකයේ මූලික සංශෝධනය 2015 වසරේ දී සිදු කිරීමට නියමිත අතර, 2010 වසරෙන් පසු කාර්මික අංශයේ සිදු වූ කැපී පෙනෙන ව්‍යුහාත්මක වෙනස්කම්වල බලපෑම එම සංශෝධනයේ දී සලකා බැලෙනු ඇත.



2.4 රූප සටහන **කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකය**




ලවණ අඩංගු පානීය ජලය සහ බෝතල් කළ ජලය නිෂ්පාදනය 2014 වසරේ දී සුළු වශයෙන් පහත වැටිණි.

දේශීය රබර් නිෂ්පාදනය පහළ ගියද, ලෝක වෙළඳ පොළේ ස්වභාවික රබර් මිල ගණන් පහළ යෑම හේතුවෙන් අමුද්‍රව්‍ය වශයෙන් රබර් ආනයනය ඉහළ යෑම කුළින් ප්‍රතිලාභ ලැබූ රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදිත උප අංශය 2014 වසරේ දී තවදුරටත් වර්ධනය විය. කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකයට අනුව 2013 වසරේ දී සියයට 1.1 කින් වර්ධනය වූ රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදිත උප අංශය, රබර් ටයර්, ටියුබ් සහ අනෙකුත් රබර් ආශ්‍රිත නිෂ්පාදිත සඳහා වූ දේශීය සහ විදේශීය ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් 2014 වසරේ දී සියයට 13.6 කින් වර්ධනය විය. රබර් නිෂ්පාදිතයන්ගේ නිමැවුමට විශාල වශයෙන් දායක වන ඝන ටයර් සහ ටියුබ් ටයර් නිෂ්පාදනය විදේශීය සහ දේශීය මෝටර් රථ කර්මාන්තයේ හිතකර වර්ධනයන් හමුවේ තවදුරටත් වැඩි විය. එමෙන්ම, රබර් අත්වැසුම් සඳහා සතුටුදායක අපනයන ඉල්ලුමක් පැවතීම අපනයන වෙළඳ පොළ ඉලක්ක කරගත් කාර්මික, වෛද්‍ය සහ ගෘහස්ථ පරිභෝජනය සඳහා වන අත්වැසුම් නිෂ්පාදනයේ ඉහළ වර්ධනයට ඉවහල් විය. ඒ අතර, රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන උප අංශයේ සමස්ත වර්ධනයට උපකාරී වෙමින් ප්ලාස්ටික් නිෂ්පාදිතයන්ගේ නිමැවුම 2014 වසරේ දී සියයට 22.3 කින් වර්ධනය විය.

රසායන ද්‍රව්‍ය සහ රසායන ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදිත උප අංශයේ නිමැවුම වසර තුළ දී සතුටුදායක ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකයට අනුව, රසායන ද්‍රව්‍ය සහ රසායන ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදිත උප අංශය 2014 වසරේ දී සියයට

2.5 රූප සටහන **කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකයේ සංයුතිය - 2014**



10.8 ක වාර්ෂික වර්ධනයක් වාර්තා කළේය. රසායනික පොහොර, සබන්, පවිත්‍රකාරක සහ තීන්ත හා වාර්නිෂ් නිෂ්පාදනය ඉහළ යෑම මෙම උප අංශයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක විය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් පිරිපහදු කරන ඛනිජ තෙල් නිෂ්පාදිතවලින් මුළුමනින්ම සමන්විත වන ගල්අඟුරු සහ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිත උප අංශය 2014 වසරේ දී පසුගිය වසරට සාපේක්ෂව සියයට 3.1 ක වර්ධනයක් වාර්තා කළේය. වඩාත් සුදුසු බොර තෙල් සංයෝග (ඕමාන් සහ මර්බන්) භාවිතා කිරීම හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ධාරිතා උපයෝජනය සහ නිමැවුම වැඩිදියුණු විය. ගැසෝලීන් සහ ඩීසල් වැනි ඉහළ තලයේ නිෂ්පාදනවල පිරිපහදු ඵලදායීතාවය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 6.3 ක සහ සියයට 27.3 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්වීය.

2014 වසර තුළ දී ආහාර නිෂ්පාදිත උප අංශය යථාතත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කරමින් මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්වීය. කර්මාන්තශාලා නිෂ්පාදන දර්ශකයට අනුව 2014 වසරේ පළමු භාගයේ දී ආහාර නිෂ්පාදිත උප අංශය යම් පසුබෑමක් පෙන්නුව ද වසරේ දෙවන භාගයේ දී නැවත එහි වර්ධන ප්‍රවණතාව අත්කර ගන්නා ලදී. කෙසේ වුවද, ආහාර නිෂ්පාදිත උප අංශය වසර තුළ දී සමස්තයක් ලෙස සියයට 1.8 කින් මන්දගාමී විය. ආහාර නිෂ්පාදිත වන බේකරි නිෂ්පාදිත, කිරි නිෂ්පාදිත, පිෂ්ඨය සහ පිෂ්ඨමය නිෂ්පාදිත, සකස් කළ ආහාර සහ සත්ත්ව ආහාර නිෂ්පාදිතවල නිමැවුම මෙම කාලය තුළ දී පහත වැටිණි. තිරිඟු පිටි ආනයන මත ඉන්දුනීසියාව විසින් පනවන ලද ඉහළ බදු

හේතුවෙන් ප්‍රධාන වශයෙන් අපනයනය සඳහා සකස් කළ තිරිඟු පිටි නිෂ්පාදන වලින් සමන්විත වන පිෂ්ඨය සහ පිෂ්ඨමය නිෂ්පාදන වසර තුළ දී පහත වැටිණි. කෙසේ වුවද, 2014 වසරේ දී කොකෝවා නිෂ්පාදන, වොක්ලට්, රස කැවිලි, මස් වර්ග සැකසීම හා කල්තබා ගැනීම සහ මාළු නිෂ්පාදන ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්වීය.

ප්‍රධාන වශයෙන් ඉල්ලුම පහත වැටීම හේතුවෙන් 2013 වසරට සාපේක්ෂව 2014 වසරේ දී දුම්කොළ නිෂ්පාදන උප අංශය සියයට 9.3 කින් පහත වැටිණි. නිෂ්පාදන බදු වැඩිවීම හේතුවෙන් සිගරට් මිල ඉහළ යෑම සහ දුම්කොළ පරිභෝජනය හේතුවෙන් ඇති වන සෞඛ්‍ය ගැටළු පිළිබඳ පාරිභෝගිකයින්ගේ සැලකිල්ල වැඩි වීම හේතුවෙන් මෙම කාලපරිච්ඡේදය තුළ දී දුම්කොළ නිෂ්පාදන සඳහා වන ඉල්ලුම අඩු විය. දුම්කොළ ඇසුරුම් මත සියයට 80 ක ප්‍රමාණයක් රූපමය අවවාද ප්‍රදර්ශනය අනිවාර්ය කිරීමට රජය නීති පැනවීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයින්ගේ දැනුම්වත්වීම ඉහළ යෑම හේතුවෙන් ඉදිරි වසරවල දී දුම්කොළ නිෂ්පාදන සඳහා ඉල්ලුම තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන උප අංශය 2014 වසරේ දී සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වීය. ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන උප අංශයෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයකට දායක වන සිමෙන්ති, හුණු සහ බදාම නිෂ්පාදන 2014 වසරේ දී මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්වූ අතර, පිගන් මැටි සහ අනෙකුත් සෙරමික් නිෂ්පාදනවල නිමැවුම පහත වැටීම ද ලෝහ නොවන ඛනිජ නිෂ්පාදිතවල ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන ලදී. කෙසේ වුවද, දියමන්ති කැපීම, හැඩගැන්වීම හා ඔප දැමීමට අදාළ නිෂ්පාදන උප අංශය 2014 වසරේ දී වර්ධනයක් වාර්තා කරන ලදී.

ප්‍රධාන වශයෙන් නැව් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම යනාදියෙන් සමන්විත වන සකස් කළ ලෝහ නිෂ්පාදන උප අංශය 2014 වසරේ දී මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්වීය. කලාපීය රටවලින් නැව් ඉදිකිරීම සඳහා එල්ල වූ අධික තරගකාරීත්වය හේතුවෙන් 2014 වසරේ දී ශ්‍රී ලංකාවේ නැව් ඉදිකිරීමේ කර්මාන්තය යම් ප්‍රමාණයක පසුබෑමකට ලක් විය. කෙසේ වුවද, 2014 වසර තුළ දී නැව් අලුත්වැඩියා කිරීමේ උප අංශය ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්වීය. තවද, රටෙහි බොහෝ ස්ථානවල පිහිටි නිකේතන වරායන්හි සිදු වූ මෑතකාලීන සංවර්ධනය හේතුවෙන් ඉදිරි කාලයේ දී එම උප අංශයේ නව ආයෝජන ආකර්ෂණයත්, නව අවස්ථා නිර්මාණය වීමත් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාර්මික ප්‍රතිපත්තිය සහ ආයතනික සහාය

රාජ්‍ය මූල්‍ය සහන සැපයීම, තාක්ෂණික සහයෝගිතාවය ලබා දීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා කාර්මික ජනපද පිහිටුවීම තුළින් කාර්මික අංශයේ සංවර්ධනය සඳහා ආයතනික සහාය ලබාදීම 2014 වසරේ දී ද අඛණ්ඩව සිදු කරන ලදී. ප්‍රාදේශීය කාර්මිකරණය සඳහා සහාය වෙමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, කාර්මික ජනපදවලට අදාළ වැඩකටයුතු ශීඝ්‍ර ලෙස සිදුකරන ලදී. දැනට පවතින කාර්මික ජනපද 27 තුළ කාර්මික ඒකක 304 ක් වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර තවත් කාර්මික ඒකක 38 ක් ඉදිවෙමින් පවතී. ඒ අතරින් කාර්මික ඒකක 29 ක් බස්නාහිර පළාතෙන් පිටත ඉදිකිරීමට නියමිතය. ත්‍රිකුණාමලය කාර්මික ජනපදයේ පළමු අදියරට අදාළ සංවර්ධන කටයුතු අවසන් වූ අතර එහි කාර්මික ඒකක 5 ක් වාණිජමය වශයෙන් නිෂ්පාදනය අරඹා රැකියා අවස්ථා 875 ක් ලබා දී ඇති අතර, තවත් කාර්මික ඒකක 2 ක් ඉදිවෙමින් පවතී. ත්‍රිකුණාමලය කාර්මික ජනපදයේ දෙවන අදියර ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. 2014 වසරේ දී මන්නාරම කාර්මික ජනපදයට අදාළ සංවර්ධන වැඩ කටයුතු අවසන් වූ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ තිරයිමඩු කාර්මික ජනපදය පිහිටුවීමට අදාළ කටයුතු ද ආරම්භ කරන ලදී. ආයෝජන මණ්ඩල අනුමැතිය ලද රූපියල් මිලියන 506 ක ආයෝජනයක් සහිත ඇඟලුම් කර්මාන්තශාලා 2 ක් මන්නාරම කාර්මික ජනපදය තුළ වාණිජමය නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදී. තවත් කර්මාන්තශාලාවක් මාළු කෑම හා මාළු තෙල් නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. නැගෙනහිර පළාතේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, අම්පාර නවගම්පුර කාර්මික ජනපදයේ ඇඟලුම් කර්මාන්තශාලා ඇරඹීම සඳහා කර්මාන්ත ගොඩනැගිලි 3 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඇඟලුම් කර්මාන්තශාලා 10 කින් සමන්විත ඇඟලුම් කර්මාන්තය සඳහාම කැප වූ කාර්මික ජනපද 2 ක් වැලිමය සහ මුසාලිහි පිහිටුවීමට ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සංවර්ධනය සඳහා ආයතනික පහසුකම් සැපයීම 2014 වසරේ දී ද අඛණ්ඩව සිදු කරන ලදී. දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමේ ව්‍යවසායකයන් සඳහා ව්‍යාපාර සංවර්ධන සේවාවන් ලබාදීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමේ අරමුණින්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ “දිස්ත්‍රික් ව්‍යවසාය සංසඳ” හා “ප්‍රාදේශීය ව්‍යවසාය සංසඳ” පිළිබඳ කටයුතු 2014



වසරේ දී ද අධි-ණඩව සිදු කරන ලදී. ග්‍රාමීය මට්ටමේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් “ගමට ඔබින ව්‍යාපාර වැඩසටහන” යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් හම්බන්තොට හා වවුනියා දිස්ත්‍රික්කවල තරගකාරී ව්‍යාපාර අවස්ථා සහ තරගකාරී ව්‍යාපාර අංශ වැඩිදියුණු කිරීම සඳහා පවතින ගැටළු හා නිර්දේශයන් හඳුනාගැනීම සඳහා අධ්‍යයන වැඩමුළු පවත්වන ලදී. විශ්වවිද්‍යාලවල වෘත්තීය මාර්ගෝපදේශක ඒකකවල සහයෝගය ඇතිව විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. තවද, වෘත්තීය අභ්‍යාසලාභීන්ගේ ව්‍යවසායකත්ව කුසලතාවන් වැඩිදියුණු කිරීමටත්, ව්‍යාපාරවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් හා නව තාක්ෂණය සැපයීමටත් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පවත්වන ලදී. උතුරු හා නැගෙනහිර පළාත්වල හස්ත කර්මාන්ත, අත්යන්ත්‍ර හා ලුහු ඉංජිනේරු කර්මාන්ත ආවරණය කරමින් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළු කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත. මීට අමතරව, මූලතිව් සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල අත්යන්ත්‍ර පේෂකර්ම ගම්මාන පිහිටුවීමට ද නියමිතය. තවද, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රාදේශීය මට්ටමේ විවිධ ව්‍යවසාය සංසදයන් තුළින් මතු වන්නා වූ ප්‍රශ්න විපරම් කර බැලීම සඳහා පහසුකම් සැපයීම පිණිස, ඒ සඳහා උපකාරී වන "Issue Tracker" නම් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ප්‍රශ්න විපරම් කර බැලීම සඳහා වන තාක්ෂණික මෙවලමක් ලෙස භාවිතා කළ හැකි මෘදුකාංග පැකේජයක් ද සකස් කරන ලදී.

නව තාක්ෂණය භාවිතා කිරීම ඉහළ නැංවීම මගින් කර්මික නිෂ්පාදනය හා ඵලදායකත්වය ඉහළ නැංවීමත්, නිෂ්පාදන පිරිවැය අඩුකිරීමත් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙන ලදී. බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ පහසුකම සහිත රාජ්‍ය අයිතිය ඇති ප්‍රථම ආයතනය ලෙස ශ්‍රී ලංකා ගැමා ආයතනය 2014 වසරේ දී බියගම පිහිටුවන ලදී. මෙම පහසුකම ලේටෙක්ස් අත්වැසුම්, කෘෂිකාර්මික නිපැයුම්, ආහාර, කුළුබඩු සහ ජීවානුහරණය කිරීම අවශ්‍ය වන්නා වූ අනෙකුත් අපනයන නිපැයුම් සඳහා ප්‍රවිකිරණ පහසුකම් සපයනු ඇත. මෙය ඖෂධ හා කෘෂිකර්මාන්තය ඇතුළු අංශ ගණනාවක උන්නතියට හේතු වන අතර, දේශීය නිපැයුම්වල තත්ත්වය ඉහළ නැංවීමෙන් අපනයන වෙළඳ පොළ ප්‍රසාරණය වීමට උපකාරී වනු ඇත. ඉදිකිරීම්, බර යන්ත්‍රෝපකරණ, නෞකා නිෂ්පාදනය, අභ්‍යාවකාශ යනාදී කර්මාන්ත සඳහා නිර්විනාශන පරීක්ෂණ සේවා සැපයීම සඳහා කැප වූ ආයතනයක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් නිර්විනාශන පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය කැලණියේ පිහිටුවන ලදී. මෙම පහසුකම

කාර්මික සංරචක, ඵකලස්කිරීම් හා ආකෘතීන්වල ගුණාත්මක බව, සුරක්ෂිත බව හා විශ්වසනීයත්වය තහවුරු කිරීම මගින් කර්මික අංශයේ සංවර්ධනයට සහාය වනු ඇත. නැනෝ තාක්ෂණය දිරිගැන්වීම උදෙසා ජාතික මට්ටමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය, තාක්ෂණික ඉන්කුබේටර් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. මෙම ඉදිකිරීම සඳහා අරමුදල් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සපයන ලද අතර, එහි ඉදිකිරීම් කටයුතු 2015 සැප්තැම්බර් මාසය වනවිට අවසන් කිරීමට නියමිතය. තවද, ජාතික නැනෝ තාක්ෂණික ආයතනය සංශ්ලේෂණ කාබනික රසායන විද්‍යාත්මක වැඩසටහනක් ආරම්භ කරන ලද අතර දැනට විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන “සක්‍රිය රසායන ක්‍රියාකාරී සංයෝග” නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර ඇත. තවද, ශ්‍රී ලංකා ඉල්මනයිට්, ටයිටේනියම් ඩයොක්සයිඩ් බවට පරිවර්තනය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියක් ද ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය විසින් ආරම්භ කරන ලදී.

අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන වෙළඳ පොළ මූලික කරගත් කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා වෙළඳ සල්පිල්, පුහුණු වැඩසටහන් සහ වෙනත් ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කරන ලදී. ගෝලීය රබර් කර්මාන්තයේ ප්‍රවීණයන්, දේශීය රබර් නිෂ්පාදකයන් සහ රබර් අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් යුතුව ගෝලීය රබර් සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වතාවට පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණය තුළින් නියාමන අධිකාරීන්ට සහ රබර් කර්මාන්තයේ වාණිජ වශයෙන් නියැලෙන ක්‍රියාකාරීන්ට රබර් කර්මාන්තයේ වර්තමාන ප්‍රවණතා පිළිබඳව සහ අනාගතයේ දී ඇතිවිය හැකි අභියෝග පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දෙන ලදී. දේශීය සහ විදේශීය නියෝජිතයන් 300 ට අධික ප්‍රමාණයක සහභාගිත්වයෙන් යුක්තව ප්‍රථම අන්තර්ජාතික විසිතුරු මත්සර වෙළඳ සම්මන්ත්‍රණය ද ශ්‍රී ලංකාවේ දී පවත්වන ලදී. මෙමගින්, ගෝලීය ධීවර විශේෂඥයින්ට සහ මත්සර අපනයනකරුවන්ට දකුණු ආසියාවේ දී එක් ස්ථානයක දී මුණගැසීමට ප්‍රථම වතාවට අවස්ථාව ලබාදෙන ලදී.

දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදනය සහ දේශීය වශයෙන් අගය එකතු කිරීම දිරිගැන්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාකාරකම් රාශියක් ඇතුළත් 2015 වසර සඳහා වන අතුරු අයවැය යෝජනාවලිය මගින් කර්මාන්ත අංශය සඳහා රජය දක්වන සහයෝගය තවදුරටත් ශක්තිමත් විය. මෙමගින් ඉදිකිරීම් කර්මාන්තයේ ඉහළ ගිය අමුද්‍රව්‍ය පිරිවැය අවම කිරීමට සහ එම කර්මාන්තය තවදුරටත් නගාසිටුවීමට සීමෙන්ති සහ වානේ බීලට්ටලට අදාළ තීරුබදු ඉවත් කරන ලදී. දේශීය නිෂ්පාදන සහ දේශීය

වශයෙන් අගය එකතු කිරීම දිරිගන්වනු පිණිස යතුරු පැදි සහ ත්‍රීරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කිරීමේ නියැලෙන පාර්ශවයන් සඳහා අමතර කොටස් ආනයනය කිරීමට අදාළ වන බදු මුළුමනින්ම ඉවත් කරන ලදී. මෙයට අමතරව, එළවළු සහ ආහාර සැකසුම්කරුවන් දිරිගැන්වීම සඳහා එම ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ගේ බදු සියයට 50 කින් අඩු කිරීමට ද යෝජනා විය. දේශීය ඉදිකිරීම් සමාගම්වලට සිය කටයුතු විදේශීය රටවල ව්‍යාප්ත කිරීම දිරිගැන්වීම සඳහා එවැනි කටයුතුවලින් ඔවුන් උපයන ලාභ ආදායම් බදුවලින් නිදහස් කිරීමට යෝජනා විය. මේ අතර, 2014 නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද අයවැය මගින් අපනයන ආශ්‍රිත කර්මාන්ත දිරිගැන්වීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදී. අපනයන කර්මාන්ත සහ ආනයන සමග තරගකාරී වන කර්මාන්ත පිහිටුවීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි කර්මාන්තශාලා 300 ක් ස්ථාපනය කිරීමත්, රුපියල් මිලියන 500 ට වඩා වැඩි ආයෝජන සිදු කරන ආයෝජකයන් සඳහා වසර 7 ක බදු සහන කාලයක් ලබාදීමත් යනාදිය මෙම යෝජනාවලට ඇතුළත් විය. මෙම ක්‍රියාමාර්ග තුළින් දේශීය කර්මාන්ත අංශයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත් එතුළින් ජාතික නිෂ්පාදිතයට එහි ඇති දායකත්වය ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ.

ගෘහ කර්මාන්ත

ගෘහ කර්මාන්ත උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 5.1 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 2.5 කින් වර්ධනය විය. සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය වැනි ආයතන විසින් ගෘහ කර්මාන්ත සඳහා කුසලතා සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය, මූල්‍යයන පහසුකම් සැපයුම් වැඩි කිරීම සහ වෙළඳ පොළ පහසුකම් වර්ධනය කිරීම වැනි අංශ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග මේ සඳහා දායක විය. තවද, විදේශීය ඉල්ලුමට සරිලන පරිදි ආවේණික සහ ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය දිරි ගන්වමින් අත්යන්තූ රෙදිපිළි විවිධ මධ්‍යස්ථාන දියුණු කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන් ද මෙම උප අංශයෙහි වර්ධනයට දායක විය. එසේම, තල් කර්මාන්තය නගාසිටුවීම සඳහා, නවීන තාක්ෂණය භාවිතය දිරිගන්වමින් යන්ත්‍රසූත්‍ර සහ අනෙකුත් උපකරණ මෙන්ම අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට තල් සංවර්ධන මණ්ඩලය මගින් පියවර ගන්නා ලදී. මෙම ක්‍රියාමාර්ගයන් මෙන්ම ඉදිකිරීම් සහ සංචාරක කටයුතු වල දක්නට ලැබුණු අඛණ්ඩ වර්ධනය ද මෙම උප අංශයේ ප්‍රසාරණය සඳහා ධනාත්මකව දායක විය.

විදුලිය, ගෘස් සහ ජලය

විදුලිය, ගෘස් සහ ජලය උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 10.3 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 4.5 කින් ප්‍රසාරණය විය. මෙම උප අංශය සඳහා විශාලතම දායකත්වය දක්වන විදුලිය උප අංශය, පසුගිය වසරේ දී වාර්තා කළ සියයට 11.3 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසරේ දී සියයට 4.2 කින් වර්ධනය විය. විශේෂයෙන්ම, වසරේ පළමු භාගය තුළ දී ජල පෝෂක ප්‍රදේශවල පැවැති වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වැඩි එකතු කළ අගයක් ජනනය කරනු ලබන ජල විදුලිබල උත්පාදනය සියයට 34.3 කින් පහත වැටීම විදුලිය උප අංශයේ එකතු කළ අගය පහළ යෑමට හේතු විය. තවද, ඉහළ පිරිවැය හේතුවෙන් ජල විදුලිබලයට සාපේක්ෂව අඩු එකතු කළ අගයක් සහිත තාප විදුලිබල ජනනය සියයට 58.8 ක ඉහළ වර්ධනයක් වාර්තා කරන ලදී. කෙසේ වුවද, වසරේ තෙවන කාර්තුව තුළ දී ලක්විජය ගල් අගුරු බලාගාරයේ දෙවන අදියර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමත් සමග අනෙකුත් තාප විදුලි ජනනයන්ට සාපේක්ෂව අඩු පිරිවැයකින් යුත් ගල් අගුරු ආශ්‍රිත විදුලි නිෂ්පාදනය වැඩිවීම විදුලිය උප අංශයෙහි වර්ධනය සඳහා ධනාත්මකව දායක විය. මේ අතරතුර දී, ගෘස් උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 1.6 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසර තුළ දී සියයට 9.3 කින් වර්ධනය විය. සමස්ත ගෘස් විකුණුම් 2013 වසරේ දී වාර්තා කළ සියයට 3.2 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 6.4 කින් වර්ධනය වීම මගින් මෙම උප අංශයෙහි වර්ධනය පිළිබිඹු කරයි. මේ අතර, ජලය උප අංශය පසුගිය වසරේ දී වාර්තා කළ සියයට 3.8 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 5.1 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් බෙදා හරින ලද ජල පරිමාව සියයට 9.0 කින් වර්ධනය වීම මෙන්ම පාරිභෝගික ගිණුම් සංඛ්‍යාව සියයට 7.3 කින් ඉහළ යෑම මගින් මෙම උප අංශයෙහි වර්ධනය පිළිබිඹු කෙරේ.

ඉදිකිරීම්

ඉදිකිරීම් උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 14.4 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 20.2 ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගන්නා ලදී. මෙහි දී ඉදිකිරීම් උප අංශයේ වර්ධනය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා වූ රාජ්‍ය අංශයේ ඉහළ ආයෝජන තුළින් ද පිළිබිඹු වෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර, කොළඹ පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියර, උතුරු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සහ ඇදුරු ඔය

බහුකාර්ය ජලාශ ව්‍යාපෘතිය වසර තුළ දී ක්‍රියාත්මක වූ රාජ්‍ය අංශයේ ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් වේ. තවද, රාජ්‍ය අංශයේ නිවාස සංවර්ධන ව්‍යාපෘති යටතේ තාවකාලික නිවාස හිමි පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ කටයුතු ද ක්‍රියාවට නංවන ලදී. මේ අතර, ඉදිකිරීම් උප අංශය තුළ පෞද්ගලික අංශයේ දායකත්වය පිළිබිඹු කරමින් වාණිජ බැංකු මගින් ඉදිකිරීම් කටයුතු සඳහා පෞද්ගලික අංශය වෙත ලබාදෙන ණය, පසුගිය වසරේ දී වාර්තා කළ සියයට 16.6 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසර තුළ දී සියයට 22.3 කින් වර්ධනය විය. මේ අතරතුර දී, පුද්ගලික නිවාස ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑම පිළිබිඹු කරමින් වාණිජ බැංකු මගින් පුද්ගලික නිවාස ඉදිකිරීම සඳහා ලබාදෙන ණය ප්‍රමාණය ද 2013 වසරේ දී වාර්තා වූ සියයට 9.1 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 28.7 කින් වර්ධනය විය. තවද, හෝටල් ව්‍යාපෘති සහ මහල් නිවාස සංකීර්ණ වැනි පෞද්ගලික අංශයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතීන් ද ඉදිකිරීම් උප අංශයේ මෙම වර්ධනයට දායක විය.

සේවා අංශය

ද.දේ.නි. සඳහා සියයට 57.6 ක දායකත්වයක් සපයන ආර්ථිකයේ විශාලතම අංශය වන සේවා අංශය, 2013 වසරේ දී වාර්තා කළ සියයට 6.4 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 6.5 කින් වර්ධනය විය. මෙම වර්ධනය සඳහා ප්‍රධාන ලෙස දේශීය වෙළඳාම් සහ ආනයන වෙළඳාම් උප අංශයන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් වර්ධනය වූ තොග සහ සිල්ලර වෙළඳාම් උප අංශය දායක විය. තවද, බැංකු, රක්ෂණ සහ දේපළ වෙළඳාම් උප අංශය ද පෙර වසරට සාපේක්ෂව වඩා වැඩි වේගයකින් වර්ධනය වනු දක්නට ලැබිණි. එසේම ප්‍රවාහනය සහ සන්නිවේදනය උප අංශයේ දක්නට ලැබුණ වර්ධනය ද සේවා අංශයේ ප්‍රසාරණය සඳහා ඉවහල් විය. තවද, හෝටල් සහ ආපනශාලා උප අංශය ද පසුගිය වසරට සාපේක්ෂව අඩු වේගයකින් වුවද සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය. මේ අතරතුර දී, රාජ්‍ය සහ පෞද්ගලික සේවා උප අංශ ද 2013 වසරට සාපේක්ෂව අඩු වේගයකින් වර්ධනය විය.

තොග සහ සිල්ලර වෙළඳාම

2014 වසර තුළ දී සේවා අංශය සඳහා සියයට 39.5 ක දායකත්වයක් සපයනු ලැබූ තොග සහ සිල්ලර වෙළඳාම් උප අංශය, 2013 වසරේ දී වාර්තා කළ සියයට 5.5 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසර තුළ දී සියයට 8.0 ක වර්ධනයක් වාර්තා කරන ලදී. 2013 වසරට සාපේක්ෂව, ආනයන වෙළඳාම් උප අංශයෙහි

එකතු කළ වටිනාකම 2014 වසර තුළ දී ඉහළ වේගයකින් වර්ධනය වූ අතර අපනයන වෙළඳාම් උප අංශය වඩා අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර, වෙළඳ කටයුතුවල වර්ධනයෙහි ප්‍රධාන සාධකය බවට පත්වෙමින් දේශීය වෙළඳාම් උප අංශය එහි අඛණ්ඩ ධනාත්මක වර්ධන ප්‍රවණතාව 2014 වසරේ දී ද පවත්වා ගන්නා ලදී.

ආනයන වෙළඳාම් උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 2.9 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 9.4 කින් වර්ධනය විය. ආනයන පරිමා දර්ශකය 2013 වසරේ දී වාර්තා කළ සියයට 1.5 ක පහත වැටීමට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 9.5 කින් වර්ධනය වීම මගින් මෙම උප අංශයෙහි ඇති වූ වර්ධනය පිළිබිඹු කරයි. ඒ අනුව, පාරිභෝගික භාණ්ඩ ආනයනය 2013 වසරේ දී වාර්තා කළ සියයට 6.6 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසරේ දී සියයට 20.2 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර මේ සඳහා ආහාර සහ පාන මෙන්ම අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සඳහා ද වූ ඉල්ලුම ඉහළ යෑම හේතු විය. මෙහි දී, වාහන ආනයන ශීඝ්‍ර ලෙස ඉහළ යෑම අනෙකුත් පාරිභෝගික භාණ්ඩ ආනයන වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. තවද, ආනයන පරිමා දර්ශකයෙහි වැඩිම ප්‍රතිශතය නියෝජනය කරන අන්තර් භාණ්ඩ ආනයනය 2013 වසරේ දී වාර්තා කළ සියයට 6.1 ක පහත වැටීමට සාපේක්ෂව මෙම වසරේ දී සියයට 10.6 කින් වර්ධනය විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් 2013 වසරේ දී පහත වැටුණු ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්තර් භාණ්ඩ ආනයන කාණ්ඩ දෙක වන බනිජ තෙල් නිෂ්පාදන සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන මෙම වසරේ දී නැවත යථා තත්ත්වයට පත්වීම හේතු විය. කෙසේ වුවද, ආයෝජන භාණ්ඩ ආනයනය, 2013 වසරේ දී වාර්තා කළ සියයට 1.0 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසරේ දී සියයට 0.3 ක අඩු වර්ධනයක් වාර්තා කරන ලදී. වසර තුළ දී ප්‍රවාහන උපකරණ ආනයනය ඉහළ වර්ධනයක් වාර්තා කළ ද, ප්‍රධානම ආයෝජන භාණ්ඩ ආනයන කාණ්ඩ දෙක වන යන්ත්‍රසූත්‍ර හා උපකරණ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය පහත වැටීම මේ සඳහා හේතු විය.

අපනයන වෙළඳාම් උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 6.7 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 4.6 කින් වර්ධනය විය. වසරේ පළමු කාර්තුවේ දී ඉහළ වර්ධනයක් වාර්තා කළ අපනයන වෙළඳාම් උප අංශය සෙසු කාර්තුවල දී ක්‍රමික පසුබෑමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව, 2013 වසරේ දී සියයට 6.7 කින් වර්ධනය වූ අපනයන පරිමා දර්ශකය 2014 වසරේ දී සියයට 4.3 ක් දක්වා

පහළ ගිය අතර වසරේ සිව්වන කාර්තුවේ දී දක්නට ලැබුණු පසුබැස්ම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. රටෙහි භාණ්ඩ අපනයනයට ප්‍රධානම දායකත්වය සපයන කාර්මික භාණ්ඩ අපනයනය, පරිමාව අනුව 2013 වසරේ දී වාර්තා කළ සියයට 7.0 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 3.6 කින් වර්ධනය විය. වසරේ සිව්වන කාර්තුව තුළ දී රෙදිපිළි සහ ඇඟළුම් අපනයන පහත වැටීම මෙම මන්දගාමීත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන පරිමාවෙහි වර්ධනය පෙර වසරේ දී වාර්තා කළ මට්ටමෙහිම පැවැතිණි. මෙහි දී, පොල් සහ තේ අපනයන සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ ද රබර් අපනයනය අඛණ්ඩව පහත වැටිණි. කෙසේ වුවද, ධනිෂ්ඨ ද්‍රව්‍ය අපනයන පරිමාව පෙර වසරේ දී වාර්තා කළ පහත වැටීමට සාපේක්ෂව 2014 වසර තුළ දී ඉහළ වර්ධනයක් පෙන්නුම් කළේය.

තොග සහ සිල්ලර වෙළඳාම් උප අංශයේ වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන දේශීය වෙළඳාම් උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 6.9 ක වර්ධනය හා සැසඳීමේ දී 2014 වසරේ දී සියයට 8.1 ක වර්ධනයක් අත්කර ගන්නා ලදී. මෙම වර්ධනය සඳහා පොලී අනුපාතික පහළ මට්ටමක පැවැතීම සහ ආදායම් මට්ටම් ඉහළ යෑම හේතුවෙන් ඇති වූ පාරිභෝගික ඉල්ලුම ඉහළ යෑම සැලකිය යුතු ලෙස දායක විය. දේශීය වෙළඳාම් උප අංශයේ අඛණ්ඩ වර්ධනය සඳහා, කර්මාන්ත අංශයේ නිෂ්පාදන ඉහළ යෑම හේතුවෙන් ඇති වූ සැපයුම් අංශයේ වර්ධනය ද බෙහෙවින් දායක විය. මේ අතර, යල මෙන්ම මහ කන්නයේ දී ද ඇති වූ වි නිෂ්පාදිතයේ පහත වැටීම හමුවේ වුවද, ගොඩ ගොවිතැන් හෝග සහ එළවළු නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනය ද දේශීය වෙළඳාම් උප අංශයේ වර්ධනයට හේතු විය. තවද, මාර්ග පද්ධතියේ සහ සන්නිවේදන ජාලයේ වර්ධනයත් සමග වෙළඳ සබඳතා පහසුවෙන් පවත්වා ගැනීමට හැකිවීම ද දේශීය වෙළඳාම් උප අංශයේ වර්ධනයට බෙහෙවින් දායක විය.

හෝටල් සහ ආපනශාලා

හෝටල් සහ ආපනශාලා උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 22.3 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසරේ දී සියයට 11.5 කින් වර්ධනය විය. මෙහි දී, සංචාරකයන්ගේ පැමිණීම 2013 වසරේ දී වාර්තා කළ සියයට 26.7 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 19.8 ක් දක්වා අඩු විය. කෙසේ වුවද, මෙම වර්ධනය, 2014 වසර සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) විසින් නිකුත් කරන ලද

දකුණු ආසියාව සඳහා සහ සමස්ත ලෝකය සඳහා වූ පිළිවෙළින් සියයට 7.1 ක හා සියයට 4.7 ක වාර්ෂික සංචාරක වර්ධන ඇස්තමේන්තු වලට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ අගයකි. තවද, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත ශ්‍රේණිගත හෝටල්වල කාමර උපයෝජන අනුපාතය 2013 වසරේ පැවැති සියයට 71.7 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 74.3 ක් දක්වා වර්ධනය විය. මේ අතර, සංචාරක අංශයේ ඉපැයීම් වසර තුළ දී එ.ජ.ඩොලර් බිලියන 2 ක් පසුකරමින් සියයට 41.7 ක වාර්ෂික වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වුවද, මෙම උප අංශයේ එකතු කළ අගය ඉහළ මට්ටමක අඛණ්ඩව රඳවා ගැනීම සඳහා ඉහළ ආදායම් උපයන සංචාරකයන් තවදුරටත් ආකර්ෂණය කර ගැනීම ඉතා වැදගත් වේ.

ප්‍රවාහනය සහ සන්නිවේදනය

ප්‍රවාහනය සහ සන්නිවේදනය උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 9.4 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 7.3 ක වර්ධනයක් අත්කර ගන්නා ලදී. පෙර වසර හා සාපේක්ෂව ප්‍රවාහනය මෙන්ම තැපැල් සහ විදුලි සංදේශ උප අංශ අඩු වේගයකින් වර්ධනය වීම මෙම උප අංශයේ වර්ධනය මන්දගාමී වීමට හේතු විය. කෙසේ වුවද, පසුගිය වසරට සාපේක්ෂව භාණ්ඩ මෙහෙයවීම - වරාය සහ සිවිල් ගුවන් සේවා උප අංශය, විදේශ වෙළඳ කටයුතුවල ප්‍රගතිය හා සමගාමීව වර්ධනය විය.

ප්‍රවාහනය උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 9.4 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 7.3 ක වර්ධනයක් වාර්තා කරන ලදී. මෙම උප අංශය සඳහා ප්‍රධාන දායකත්වය සපයන මගී හා භාණ්ඩ ප්‍රවාහන උප අංශය 2013 වසරේ වාර්තා කළ සියයට 9.5 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 7.3 කින් වර්ධනය විය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් සේවාවන් මගින් මෙහෙයවන ලද සමස්ත මගී කිලෝමීටර් ප්‍රමාණය 2013 වසරේ වාර්තා කළ පිළිවෙළින් සියයට 2.5 ක හා සියයට 2.7 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 4.1 ක හා සියයට 8.2 ක වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අතර, දුම්රිය ප්‍රවාහන උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 2.2 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 4.0 කින් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් මෙහෙයවන ලද මගී කිලෝමීටර් ප්‍රමාණය වසර තුළ දී සියයට 9.3 කින් වර්ධනය වී ඇත. තවද, ශ්‍රී ලංකා දුම්රිය සේවය

මගින් ප්‍රවාහනය කරන ලද භාණ්ඩ ටොන් කිලෝමීටර් ප්‍රමාණය 2013 වසරේ වාර්තා කළ සියයට 7.3 ක පහත වැටීමට සාපේක්ෂව 2014 වසරේ සියයට 13.2 ක වර්ධනයක් අත්කර ගනිමින් යථා තත්ත්වයට පත්විය. මේ අතර, දුම්රිය මාර්ග පද්ධතිය තවදුරටත් පුළුල් කරමින් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රවාහන කටයුතු මෙම වසරේ දී ආරම්භ කරන ලදී. කෙසේ වුවද, ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා යන ගුවන් සේවා මගින් මෙහෙයවන ලද මගී කිලෝමීටර් ප්‍රමාණය 2013 වසරේ වාර්තා කළ සියයට 4.7 ක වර්ධනයට සාපේක්ෂව, 2014 වසරේ දී සියයට 2.7 කින් පහත වැටිණි. තවද, ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවා මගින් ප්‍රවාහනය කරන ලද භාණ්ඩ ටොන් කිලෝමීටර් ප්‍රමාණය 2013 වසරේ වාර්තා කළ සියයට 0.7 ක පහත වැටීමට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 1.0 කින් තවදුරටත් පහත වැටිණි. කෙසේ නමුත්, ප්‍රවාහන උප අංශයට දක්වන ධනාත්මක දායකත්වය පවත්වා ගනිමින් අභ්‍යන්තර ගුවන් සේවා මගින් මෙහෙයවන ලද මගී කිලෝමීටර් ප්‍රමාණය වසර තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය විය.

භාණ්ඩ මෙහෙයවීම - වරාය සහ සිවිල් ගුවන් සේවා උප අංශය පසුගිය වසරේ දී වාර්තා කළ සියයට 3.1 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 4.0 කින් වර්ධනය විය. වසර තුළ දී විදේශ වෙළඳ කටයුතුවල දක්නට ලැබුණු ප්‍රගමනය මෙම වර්ධනය සඳහා බෙහෙවින් හේතු විය. ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දකුණු ආසියානු පිවිසුම් පර්යන්ත සමාගම සහ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව හසුරුවන ලද අධි විස්සට සමාන බහාලුම් ඒකකවලින් (TEUs) යුත් බහාලුම් ප්‍රමාණය සහ ප්‍රති නැව්ගත කිරීම් (නැව්ගත ඇසිරීම් හැර) පසුගිය වසරේ දී වාර්තා කළ සියයට 3.8 ක සීමිත වර්ධනයට සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 13.8 කින් වර්ධනය විය. තවද, මෙරට වරායයන් මගින් හසුරුවන ලද ටොන් නෞභාරය 2013 වසරේ දී අත්කර ගත් සියයට 2.0 ක ආන්තික වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 12.3 කින් වර්ධනය විය. එමෙන්ම, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ මගින් හසුරුවන ලද ගුවන් භාණ්ඩ ප්‍රමාණය ද මෙම වසර තුළ දී වර්ධනය විය.

නැපැල් සහ විදුලි සංදේශ උප අංශය 2013 වසරේ දී අත්කර ගත් සියයට 11.4 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 8.0 කින් වර්ධනය විය. රැහැන් රහිත ස්ථාවර දුරකථන සම්බන්ධතාවන්හි අධික වශයෙන් පහත වැටීම මධ්‍යයේ වුවද ජංගම දුරකථන ග්‍රාහක සංඛ්‍යාවේ ඉහළ යෑම සහ රැහැන් සහිත ස්ථාවර දුරකථන ග්‍රාහකයන්ගේ ක්‍රමික වර්ධනය ද හේතුවෙන්

දුරකථන ඝනත්වය, 2013 වසරේ දෙසැම්බර් මස අවසන් වන විට පැවැති පුද්ගලයින් සියයකට දුරකථන 112.4 සිට 2014 වසරේ දෙසැම්බර් මස අවසන් වන විට පුද්ගලයින් සියයකට දුරකථන 120 ක් දක්වා වර්ධනය විය. තවද, දත්ත සන්නිවේදන සේවාවන් සඳහා වූ ඉල්ලුම පිළිබිඹු කරමින් ජංගම පුළුල් පරාස සබඳතාවන්හි ශීඝ්‍ර වර්ධනයක් සමගම ස්ථාවර මෙන්ම ජංගම සන්නිවේදන කටයුතුවල දී පුළුල් පරාස දත්ත භාවිතය අධික වර්ධනය විය. ජංගම දුරකථන භාවිතයෙන් ගනුදෙනු හා බැංකු කටයුතු කිරීම සහ සමාජ ජාල වැනි සේවාවන් සඳහා ඇති නැඹුරුව හේතුවෙන් මෙන්ම, තෙවන පාර්ශ්වීය ජංගම යෙදවුම් (Mobile Applications) ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති විවෘත - ප්‍රභව (Open - Source) මෘදුකාංග සහිත නවීන පහසුකම් වලින් යුත් සන්නිවේදන උපකරණ (Smart Devices) භාවිතය ප්‍රවලිත වීම මෙම දත්ත භාවිතයේ ඉහළ වර්ධනයට උපකාරී විය. මේ අතර, නැපැල් සේවය ද මෙම උප අංශය කෙරෙහි සිය දායකත්වය අධික වශයෙන් පවත්වාගෙන ගිය අතර ලිපි බෙදාහැරීමේ කටයුතුවල ඉහළ යෑමෙන් මේ බව පිළිබිඹු විය.

බැංකු, රක්ෂණ සහ දේපළ වෙළඳාම්

බැංකු, රක්ෂණ සහ දේපළ වෙළඳාම් උප අංශය 2013 වසරේ දී වාර්තා කළ සියයට 5.9 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 6.6 කින් වර්ධනය විය. වසරේ පළමු භාගයේ දී වාර්තා වූ මන්දගාමී ක්‍රියාකාරිත්වය අභිබවා යමින් වසරේ දෙවන භාගයේ දී මෙම උප අංශය ඉහළ අගයකින් වර්ධනය විය. බැංකු අංශයෙහි ශුද්ධ ලාභය, 2013 වසරේ වාර්තා කළ සියයට 9.8 ක පහත වැටීම හා සාපේක්ෂව, 2014 වසරේ දී සියයට 17.9 කින් වර්ධනය වෙමින් යථා තත්ත්වයට පත්විය. ඒ අනුව, බැංකු අංශයෙහි ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය 2013 වසරේ දී වාර්තා වූ සියයට 16.0 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 16.5 ක් දක්වා වර්ධනය විය. බැංකු අංශයේ ශුද්ධ ණය සහ අන්තිකාරම් ප්‍රමාණය 2013 වසර අවසානයේ දී වාර්තා කළ සියයට 8.8 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසර අවසානයේ දී ශීඝ්‍ර ලෙස සියයට 13.7 කින් වර්ධනය වීමෙන් වසර තුළ දී බැංකු ව්‍යාපාර කටයුතුවල ඇති වූ වර්ධනය පිළිබිඹු වේ. මේ අතර, බැංකු නොවන මූල්‍ය ආයතන ද 2014 වසර තුළ දී ඉහළ ලාභාන්තික හේතුකොට ගෙන සැලකිය යුතු ලෙස ලාභ ඉපැයීමේ වර්ධනයක් වාර්තා කරමින් 2013 වසරට සාපේක්ෂව යහපත් ක්‍රියාකාරිත්වයක් පෙන්නවන ලදී. කෙසේ වුවද, වාරික ආදායම් සහ ආයෝජන ආදායම් වර්ධනය හමුවේ වුවද හිමිකම් ගෙවීම් වැඩිවීම

හේතුවෙන් රක්ෂණ සේවා අංශයෙහි බදු වලට පෙර ලාභය අඩු විය. මේ අතර, පොලී අනුපාතික අඛණ්ඩව පහත වැටීමත් සමගම දේපළ වෙළඳාම් කටයුතුවල ද සාපේක්ෂ වශයෙන් ඉහළ ක්‍රියාකාරීත්වයක් වාර්තා විය.

රාජ්‍ය සේවා

රාජ්‍ය සේවා උප අංශය 2013 වසර තුළ දී වාර්තා කළ සියයට 2.8 ක වර්ධනයට සාපේක්ෂව, 2014 වසර තුළ දී සියයට 1.4 කින් වර්ධනය විය. රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය 2014 වසර තුළ දී ඉහළ යෑම තුළින් මෙම උප අංශය වාර්තා කළ වර්ධනය පිළිබිඹු කරයි. කෙසේ වුවද, සාපේක්ෂව අඩු එකතු කළ වටිනාකමක් සහිත ප්‍රාථමික මට්ටමේ සේවකයන්, ජ්‍යෙෂ්ඨ, තෘතීයික සහ ද්විතීයික සේවකයන්ගේ වර්ධනයට වඩා ඉහළ අගයකින් වර්ධනය විය.

පෞද්ගලික සේවා

පෞද්ගලික සේවා උප අංශයෙහි එකතු කළ අගය මත වටිනාකම 2013 වසරේ වාර්තා වූ සියයට 7.3 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 5.4 කින් වර්ධනය විය. මෙහි දී, වැය කළ හැකි ආදායම් මට්ටමෙහි ඉහළ යෑමත් සමගම පෞද්ගලික සේවාවන් සඳහා ඇති ඉල්ලුම වර්ධනය වීම එම සේවාවන්හි ප්‍රවර්ධනයට දායක විය. ඒ අනුව, ඡායාරූපකරණය,

රූපලාවන්‍ය කටයුතු සහ විනෝදාස්වාදය සැපයීම වැනි සේවා සඳහා ඉහළ ඉල්ලුමක් පැවැති අතර ගෘහ සේවා සැපයීම වැනි කටයුතු වඩාත් විධිමත් මට්ටමකට පැමිණ ඇත. තවද, පෞද්ගලික අධ්‍යාපනය වැනි සේවාවන් හුදු උපකාරක පංති මට්ටමින් ඔබ්බට යමින්, සියලුම අධ්‍යාපන අංශ ආවරණය කරන අතර, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පශ්චාත් උපාධිය දක්වා සිය විෂය පථය පුළුල් කරමින්, පෞද්ගලික විශ්ව විද්‍යාල මට්ටමට පරිවර්තනය වී ඇත. තවද, ඉල්ලුම ඉහළ යෑමත් සමග තවදුරටත් නවීන තාක්ෂණය සහ වෛද්‍ය සේවා හඳුන්වා දෙමින්, පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් ද අඛණ්ඩව වර්ධනය වීම පුද්ගලික සේවා අංශයේ වර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුනි.

2.4 වියදම

වියදම් ප්‍රවේශයෙහි ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව, 2014 වසර තුළ දී පරිභෝජන වියදම මෙන්ම ආයෝජන වියදම ද මූර්ත වශයෙන් වර්ධනය වූ අතර ශුද්ධ අපනයන පහත වැටිණි. සමස්ත පරිභෝජන සහ ආයෝජන වියදම්වලින් සමන්විත වන දළ දේශීය වියදම (ද.දේ.වි.) 2013 වසරේ දී වාර්තා කළ සියයට 4.9 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසර තුළ දී සියයට 8.7 කින් වර්ධනය විය. මෙය 2014 වසර තුළ දී මූර්ත වශයෙන් ආයෝජන වියදම සියයට 11.5 කින්

අයිතමය		පවත්නා වෙළඳ මිල අනුව			2002 ස්ථාවර මිල අනුව		
		2012	2013 (අ)	2014 (ආ)	2012	2013 (අ)	2014 (ආ)
1. දේශීය ඉල්ලුම							
පරිභෝජනය		6,295,894	6,940,569	7,716,177	2,555,330	2,638,171	2,838,734
(% වෙනස)		13.7	10.2	11.2	5.5	3.2	7.6
දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය		2,318,253	2,560,214	2,904,987	881,172	968,014	1,079,593
(% වෙනස)		18.3	10.4	13.5	6.5	9.9	11.5
මුළු දේශීය ඉල්ලුම		8,614,147	9,500,783	10,621,164	3,436,502	3,606,185	3,918,326
(% වෙනස)		14.9	10.3	11.8	5.7	4.9	8.7
2. විදේශීය ඉල්ලුම							
භාණ්ඩ සහ සේවා අපනයන		1,730,467	1,949,158	2,185,039	804,793	852,276	894,038
(% වෙනස)		14.7	12.6	12.1	0.2	5.9	4.9
භාණ්ඩ සහ සේවා ආනයන		2,766,060	2,775,711	3,021,530	1,196,008	1,192,420	1,305,700
(% වෙනස)		12.4	0.3	8.9	0.5	-0.3	9.5
ශුද්ධ විදේශීය ඉල්ලුම		-1,035,593	-826,553	-836,491	-391,215	-340,144	-411,662
(% වෙනස)		-8.8	20.2	-1.2	-1.2	13.1	-21.0
3. මුළු ඉල්ලුම							
		7,578,554	8,674,230	9,784,672	3,045,288	3,266,041	3,506,664
(% වෙනස)		15.8	14.5	12.8	6.3	7.2	7.4

(අ) සංශෝධිත (ආ) තාවකාලික මූලාශ්‍රයන්: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව



වර්ධනය වීම මෙන්ම පරිභෝජන වියදම සියයට 7.6 කින් වර්ධනය වීමෙහි සමස්ත ප්‍රතිඵලයකි. ආයෝජන වියදම ඉහළ යෑම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන කටයුතු වර්ධනය වීම මෙන්ම රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන ආයෝජන වියදමෙහි ඉහළ යෑම ද බෙහෙවින් දායක විය. මේ අතරතුර දී, පරිභෝජන වියදමෙහි සිදු වූ වර්ධනය පාරිභෝගික භාණ්ඩ ආනයනයෙහි දක්නට ලැබුණු සැලකිය යුතු වර්ධනය තුළින් පිළිබිඹු විය. තවද, දේශීය පොලී අනුපාතික අඛණ්ඩව පහළ යෑම සහ වැය කළ හැකි ආදායම ඉහළ යෑම ද දේශීය පරිභෝජනය දිරිගැන්වීමට හේතු විය. කෙසේ වුවද, 2014 වසරේ දී අපනයන හා සාපේක්ෂව ආනයන ඉහළ වේගයකින් වර්ධනය වීම හේතුවෙන් ශුද්ධ අපනයන මූර්ත වශයෙන් සියයට 21.0 කින් පහත වැටිණි. මෙහි දී, ලෝක වෙළඳ පොළ මිල ගණන් පහත යෑමත් සමග පාරිභෝගික සහ අන්තර් භාණ්ඩ ආනයන ඉහළ යෑම, සමස්ත ආනයන ඉහළ යෑම කෙරෙහි මූලිකව හේතු විය. ඉහත වර්ධනයන්හි සමස්ත ප්‍රතිඵලයක් ලෙස 2014 වසර තුළ දී සියයට 8.7 ක් වූ ද.දේ.වි. හි වර්ධනයට සාපේක්ෂව ද.දේ.නි. මූර්ත වශයෙන් සියයට 7.4 ක අඩු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. එසේම ද.දේ.නි. නාමික වශයෙන් 2013 වසරේ දී වාර්තා කළ සියයට 14.5 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසරේ දී සියයට 12.8 ක අඩු වර්ධනයක් වාර්තා කරන ලදී. මේ සඳහා ද.දේ.නි. ගම්‍ය අවධමනකය 2013 වසරේ දී වාර්තා කළ සියයට 6.7 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසර තුළ දී සියයට 5.1 ක් දක්වා පහත වැටීම හේතු විය. ඒ අනුව, ද.දේ.නි. හි නාමික වටිනාකම 2013 වසරේ දී වාර්තා කළ රුපියල් බිලියන 8,674 ට සාපේක්ෂව 2014 වසර තුළ දී රුපියල් බිලියන 9,785 ක් දක්වා වර්ධනය විය.

පරිභෝජනය

ප්‍රධානතම වියදම් කාණ්ඩය වන පරිභෝජන වියදම නාමික වශයෙන් 2013 වසරේ දී වාර්තා කළ සියයට 10.2 ක වර්ධනය ඉක්මවා යමින් 2014 වසර තුළ දී රුපියල් බිලියන 7,716 ක් දක්වා සියයට 11.2 කින් වර්ධනය විය. කෙසේ වුවද, සමස්ත පරිභෝජන වියදම සඳහා ප්‍රධානතම දායකත්වය දක්වන පෞද්ගලික පරිභෝජන වියදම, 2014 වසර තුළ දී රාජ්‍ය අංශයේ පරිභෝජන වියදමට වඩා අඩු වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2014 වසර තුළ දී පෞද්ගලික පරිභෝජන වියදම, සමස්ත පරිභෝජන වියදමෙන් සියයට 82.9 කට දායකත්වය සපයමින් සියයට 10.3 කින් වර්ධනය වූ

අතර සමස්ත පරිභෝජන වියදමෙන් සියයට 17.1 කට දායකත්වය දක්වන ලද රාජ්‍ය පරිභෝජන වියදම සියයට 15.9 කින් වර්ධනය විය. පාරිභෝගික භාණ්ඩ ආනයන, වටිනාකම අනුව මෙන්ම ප්‍රමාණාත්මකව ද ඉහළ යෑම තුළින් පාරිභෝගික භාණ්ඩ සඳහා පැවැති ඉහළ ඉල්ලුම පිළිබිඹු වේ.

පෞද්ගලික පරිභෝජන වියදම සඳහා ප්‍රධානතම දායකත්වය සපයනු ලබන ආහාර, පාන සහ දුම්කොළ කාණ්ඩය නාමික වශයෙන් 2013 වසරේ දී වාර්තා කළ සියයට 7.6 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 5.6 කින් වර්ධනය විය. මෙහි දී, ආදායම් මට්ටම් ඉහළ යෑමත් සමග ආහාර පාන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වූ වියදම ප්‍රතිශතයක් ලෙස අඩු වීම හේතුවෙන් මෙම කාණ්ඩය සමස්ත පෞද්ගලික පරිභෝජන වියදමට දක්වන දායකත්වයෙහි අඛණ්ඩව පහත වැටීමක් දක්නට ලැබුණි. මෙය 2012/13 ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණයෙහි කුටුම්භයක සමස්ත වියදමෙන් ආහාර සහ පාන සඳහා සිදු කරන වියදමෙහි අනුපාතය පහළ යෑම මගින් ද පෙන්නුම් කෙරිණි. ඒ අනුව, ආහාර, පාන සහ දුම්කොළ කාණ්ඩය පෞද්ගලික පරිභෝජන වියදමට දක්වන දායකත්වය 2013 වසරේ දී වාර්තා කළ සියයට 36.9 ක සිට මෙම වසර තුළ දී සියයට 35.3 ක් දක්වා පහත වැටිණි. කෙසේ වුවද, වසර තුළ දී පැවැති අතිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන සැලකිය යුතු අන්දමින් පහත වැටීම තුළ වටිනාකම අනුව මෙන්ම ප්‍රමාණාත්මකව ද ආහාර සහ පාන ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු දක්නට ලැබිණි. මේ අතරතුර දී, ජනතාවගේ ජීවන රටාවේ වෙනස්කම් සමග ඇති වූ පාරිභෝගික හැසිරීමෙහි වෙනස් වීම නිරූපණය කරමින් රෙදිපිළි සහ පාවහන් සඳහා වූ වියදම සැලකිය යුතු ලෙස වර්ධනය විය. මෙම කාණ්ඩය සඳහා වූ ඉහළ ඉල්ලුම, වසර තුළ දී රෙදිපිළි හා උපාංග ආනයන, වටිනාකම අනුව මෙන්ම ප්‍රමාණාත්මකව ද ඉහළ යෑම තුළින් ද පිළිබිඹු විය.

නිවාස කටයුතු, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන සඳහා වූ පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම 2013 වසරේ දී වාර්තා කළ සියයට 17.4 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 13.1 කින් වර්ධනය විය. මෙම වසර තුළ දී ගෘහස්ථ අංශය සඳහා බෙදාහරින ලද විදුලිය සහ ජලය ඒකක ප්‍රමාණය මෙන්ම ගෘහස්ථ ගෑස් පරිභෝජනය ද තවදුරටත් ඉහළ යෑම තුළින් මෙම කාණ්ඩය කෙරෙහි කුටුම්භ අංශයෙන් පැවැති ඉල්ලුම ඉහළ යෑම පිළිබිඹු වේ. කෙසේ වුවද, වසරේ පළමු මාස අටක කාලය තුළ දී

2.9 සංඛ්‍යා සටහන **පවත්නා වෙළඳ මිල අනුව පෞද්ගලික පරිභෝජන වියදමේ සංයුතිය**

කාණ්ඩය	මුළු පෞද්ගලික පරිභෝජන වියදමට දායකත්වය (%)			වෙනස්වීමේ අනුපාතය (%)	
	2012	2013 (අ)	2014 (ආ)	13/12	14/13
1. ආහාර, පාන සහ දුම්කොළ	37.7	36.9	35.3	7.6	5.6
2. රෙදිපිළි සහ පාවහන්	5.4	5.4	5.7	10.0	15.4
3. නිවාස කටයුතු, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන	12.4	13.2	13.6	17.4	13.1
4. ගෘහ භාණ්ඩ, ගෘහස්ථ උපකරණ සහ නෛත්‍යක නිවාස නඩත්තුව	3.9	3.8	3.9	6.4	12.4
5. සෞඛ්‍යය	1.6	1.6	1.6	11.0	11.6
6. ප්‍රවාහනය	23.5	23.3	22.8	9.0	7.7
7. විනෝද සේවා සහ සංස්කෘතික කටයුතු	1.9	1.9	2.2	9.1	26.6
8. අධ්‍යාපනය	0.4	0.4	0.5	26.7	30.1
9. හෝටල් සහ ආපනශාලා	1.7	2.0	2.4	29.5	32.3
10. විවිධ භාණ්ඩ සහ සේවා	3.9	3.8	3.6	7.8	3.8
11. ශ්‍රී ලාංකිකයින් එතෙරේ කරන වියදම්	11.1	12.3	13.1	22.2	17.0
12. අඩු කළා : විදේශිකයින් මෙතෙරේ කරන වියදම්	3.5	4.7	4.5	45.4	7.4
මුළු පෞද්ගලික පරිභෝජන වියදම	100.0	100.0	100.0	10.0	10.3

(අ) සංශෝධිත (ආ) තාවකාලික මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ද්‍රව පෙට්‍රෝලියම්, ජලය, විදුලිය සහ ගෑස් වැනි සේවාවන්හි පාලිත මිල ගණන් ස්ථාවර මට්ටමක පැවැතුණු අතර වසරේ අවසාන භාගයේ දී මෙම මිල ගණන් පහත දමනු ලැබිණි. මෙසේ මිල මට්ටම් පහත යෑම මෙම කාණ්ඩයෙහි පරිභෝජන වියදමේ නාමික වර්ධනය 2013 වසර හා සාපේක්ෂව මන්දගාමී වීමට හේතු විය.

ප්‍රවාහනය සඳහා වූ පෞද්ගලික පරිභෝජන වියදම 2013 වසරේ දී වාර්තා කළ සියයට 9.0 ක නාමික වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 7.7 ක් දක්වා අඩු වේගයකින් වර්ධනය විය. වසර තුළ දී ඉන්ධන මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවැතීම හේතුවෙන් බස් සහ දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු නොවෙනස්ව පැවැතීම මේ සඳහා ප්‍රධාන ලෙස දායක විය.

සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා වූ පෞද්ගලික පරිභෝජන වියදම 2013 වසරේ දී නාමික වශයෙන් වාර්තා කළ පිළිවෙළින්, සියයට 11.0 ක හා සියයට 26.7 ක වර්ධනයන්ට සාපේක්ෂව 2014 වසරේ දී පිළිවෙළින්, සියයට 11.6 කින් හා සියයට 30.1 කින් අඛණ්ඩව වර්ධනය විය. මෙම සේවා ලබා ගැනීම සඳහා සිදු කරන පරිභෝජන වියදම ඉහළ යෑම තුළින් පෞද්ගලික සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා කෙරෙහි ඇති ඉහළ පාරිභෝගික ඉල්ලුම පිළිබිඹු කෙරෙයි. තවද, මෙම සේවාවන් ලබා ගැනීමේ පහසුව, ඉහළ

ගුණාත්මක භාවයකින් යුතු සේවා ලබා ගැනීම සඳහා ඇති පාරිභෝගික කැමැත්ත, මෙම සේවාවන් සුලභ වීම සහ ඒ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි සේවා සැපයීමට හැකිවීම වැනි කරුණු පෞද්ගලික සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑමට හේතු වී ඇත. කෙසේ වුවද, රාජ්‍ය අංශය විසින් තවදුරටත් නොමිලේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා සපයමින්, එම ක්ෂේත්‍ර තුළ ඉහළ මට්ටමක දායකත්වයක් සැපයීම හේතුවෙන් මෙම සේවාවන් සඳහා වන පෞද්ගලික පරිභෝජන වියදම් තවදුරටත් සාපේක්ෂව අඩු මට්ටමක පවතී.

විනෝද සේවා සහ සංස්කෘතික කටයුතු මෙන්ම හෝටල් සහ ආපනශාලා යන කාණ්ඩයන් සඳහා වූ පෞද්ගලික පරිභෝජන වියදම 2013 වසරේ දී නාමික වශයෙන් වාර්තා කළ පිළිවෙළින්, සියයට 9.1 ක හා සියයට 29.5 ක වර්ධනයන්ට සාපේක්ෂව 2014 වසරේ දී පිළිවෙළින්, සියයට 26.6 කින් හා සියයට 32.3 කින් වර්ධනය විය. වැය කළ හැකි ආදායම ඉහළ යෑමත් සමග ජනතාවගේ ජීවන රටාවන්හි ඇති වූ වෙනස්වීම් සහ රට තුළ ගමනාගමන කටයුතු ඉහළ යෑම මෙම වර්ධනය සඳහා බෙහෙවින් දායක විය. ඒ අනුව, විනෝද කටයුතු සඳහා වූ පාරිභෝගික ඉල්ලුම පිළිබිඹු කරමින්, 2014 වසර තුළ දී මෙම කාණ්ඩ දෙක තුළින් පෞද්ගලික පරිභෝජන වියදම සඳහා වූ දායකත්වය, අනුපිළිවෙළින් සියයට 2.2 ක් සහ සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.



රාජ්‍ය පරිභෝජන වියදම නාමික වශයෙන් 2013 වසරේ දී වාර්තා කළ සියයට 11.3 ක වර්ධනය හා සැසඳීමේ දී 2014 වසරේ දී සියයට 15.9 කින් වර්ධනය විය. ප්‍රධාන වශයෙන් රාජ්‍ය අංශයෙහි සේවකයන් සඳහා ලබාදුන් රුපියල් 1,200 ක ජීවන වියදම් දීමනාව සහ රාජ්‍ය සේවය සඳහා නව සේවකයන් බඳවා ගැනීම හේතුවෙන් වැටුප් සහ වේතන සඳහා වූ රාජ්‍ය වියදම වසර තුළ දී සියයට 12.1 කින් ඉහළ යන ලදී. මේ අතර, රාජ්‍ය පරිභෝජන වියදමෙහි වර්ධනයට දායක වෙමින් වෙනත් භාණ්ඩ සහ සේවා මිල දී ගැනීම සඳහා වූ රාජ්‍ය වියදම ද සියයට 36.2 කින් ඉහළ ගියේය.

ආයෝජන

ආයෝජන වියදම 2013 වසරේ දී නාමික වශයෙන් වාර්තා කළ සියයට 10.4 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 13.5 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 2,905 ක් දක්වා ඉහළ ගියේය. වසර තුළ දී රාජ්‍ය සහ පෞද්ගලික යන දෙයාංශයෙහි ම ආයෝජන කටයුතු වර්ධනය වීම, ආයෝජන වියදම ඉහළ යෑමට බෙහෙවින් ඉවහල් විය. ආයෝජන සඳහා ප්‍රධානම දායකත්වය සපයන ඉදිකිරීම් කටයුතුවල දක්නට ලැබුණු පුළුල් වීම මෙම වර්ධනය සඳහා මූලිකව හේතු විය. මේ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කළින් රාජ්‍ය අංශය ද නේවාසික සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු කළින් පෞද්ගලික අංශය ද දායකත්වය දක්වන ලදී. ඉදිකිරීම් කටයුතුවල ප්‍රවර්ධනයට, වසර තුළ පැවැති අඩු පොලී අනුපාතික හේතුවෙන් ඉදිකිරීම් අංශය සඳහා ලබාදෙන ණය ප්‍රමාණය වර්ධනය වීම ද හේතු විය. එසේම, වසර තුළ දී තොග වෙනස්වීම ද වැඩි වේගයකින් වර්ධනය විය. කෙසේ වුවද, යන්ත්‍රසූත්‍ර සහ උපකරණ මෙන්ම ඉඩම් හා වැවිලි සංවර්ධන කටයුතු සඳහා වූ ආයෝජන 2013 වසරට සාපේක්ෂව මෙම වසර තුළ දී අඩු වේගයකින් වර්ධනය විය. ඒ අනුව, ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස සමස්ත ආයෝජන 2013 වසරේ දී වාර්තා කළ සියයට 29.5 ක අනුපාතයට සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 29.7 ක් දක්වා වර්ධනය විය.


විදේශීය සෘජු ආයෝජන ද ඇතුළත් වන පෞද්ගලික අංශයේ ආයෝජන 2014 වසර තුළ දී සමස්ත ආයෝජන සඳහා සියයට 77.0 ක දායකත්වයක් සපයමින් නාමික වශයෙන් සියයට 13.8 කින් වර්ධනය විය. වසර තුළ දී ඉදිකිරීම් කටයුතු සඳහා වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දෙන ලද ණය ප්‍රමාණයේ සියයට 22.3 ක වර්ධනය කළින් පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ යෑම පිළිබිඹු වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පෞද්ගලික නිවාස, මහල් නිවාස සංකීර්ණ සහ

හෝටල් ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය බෙහෙවින් දක්නට ලැබිණි. ඒ අනුව, ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශයේ ආයෝජන 2013 වසරේ දී වාර්තා කළ සියයට 22.7 ක අනුපාතයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 22.9 ක් දක්වා ඉහළ ගියේය.

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් වෙත 2014 වසරේ දී ලැබුණු ණය ද ඇතුළත් විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය එ.ජ. ඩොලර් මිලියන 1,528 ක් වූ අතර, එය 2013 වසරේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,391 ට සාපේක්ෂව සියයට 10 ක පමණ වර්ධනයකි. මෙම කාලය තුළ ලද සමස්ත මූල්‍ය ප්‍රවාහ අතුරෙන් සියයට 33 ක් පමණ (එ.ජ. ඩොලර් මිලියන 506 ක්) සේවා අංශය ආශ්‍රිත හෝටල් සහ ආපන ශාලා, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර කටයුතු බාහිර මූලාශ්‍ර වෙත පැවරීම වැනි ව්‍යාපෘති සඳහා විය. සමස්ත මූල්‍ය ප්‍රවාහ ප්‍රමාණයෙන් සියයට 45 ක් පමණ (එ.ජ. ඩොලර් මිලියන 682 ක්) යටිතල පහසුකම් සංවර්ධනය ආශ්‍රිත ව්‍යාපෘති වෙත ලැබුණු අතර, නිෂ්පාදන කර්මාන්ත අංශය වෙත වූ මූල්‍ය ප්‍රවාහය එ.ජ. ඩොලර් මිලියන 334 ක් විය.

ආයෝජන මණ්ඩල පනතේ 17 සහ 16 වන වගන්ති යටතේ අනුමත කළ ව්‍යාපෘති වෙත ලැබුණු ඇස්තමේන්තුගත සමස්ත ආයෝජන ප්‍රමාණය 2014 වසරේ දී රුපියල් බිලියන 250 ක් විය. සේවා අංශය සඳහා අනුමත කරන ලද ආයෝජන වටිනාකම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, ලෝභ නොවන බනිජ නිෂ්පාදිත අංශයේ අනුමත ව්‍යාපෘති සඳහා වන ඇස්තමේන්තුගත ආයෝජන ප්‍රමාණය ද පසුගිය වසරට සාපේක්ෂව පහළ මට්ටමක පැවතුණි. කෙසේ වෙතත්,

2.6 රජයේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යවසායයන් හි විදේශීය සෘජු ආයෝජන* (එ.ජ.ඩොලර් මිලියන)



* ණය ද ඇතුළත්ව

2.10 සංඛ්‍යා සටහන

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වූ ව්‍යවසායයන්හි ආයෝජන සහ සේවා හියුක්තිය

	ව්‍යාපෘති සංඛ්‍යාව		ඇස්තමේන්තුගත ආයෝජන (රු. මිලියන)						සේවා හියුක්තිය	
	2013 (අ)	2014 (ආ)	2013 (අ)			2014 (ආ)			2013 (අ)	2014 (ආ)
			විදේශීය	දේශීය	එකතුව	විදේශීය	දේශීය	එකතුව		
ආයෝජන මණ්ඩලය (1978 අංක 4 දරන පනත යටතේ)										
අනුමත කළ ව්‍යාපෘති	214	194	341,863	251,415	593,277	95,010	155,230	250,240	39,104	30,192
17 වන වගන්තිය යටතේ (අ)	176	170	337,103	251,184	588,287	93,391	154,892	248,283	37,050	27,006
16 වන වගන්තිය යටතේ	38	24	4,760	230	4,990	1,619	338	1,957	2,054	3,186
17 වන වගන්තිය යටතේ ගිවිසගත් ව්‍යාපෘති (අ)	145	145	370,654	248,044	618,698	98,833	154,976	253,809	41,768	24,669
17 වන වගන්තිය යටතේ දැනට කර ඇති ආයෝජන (අ) (ඉ)	1,997	1,951	958,958	553,063	1,512,021	1,133,006	622,696	1,755,702	෧෭,෩෧෦	෧෭,෩෧෦
වාණිජ කටයුතු වල නිරතවූ ව්‍යාපෘති (අ)	2,649	2,718	351,230	4,032,999	4,384,229	423,102	4,096,373	4,519,475	396,493	409,949
17 වන වගන්තිය යටතේ (අ)	1,937	2,000	329,552	4,022,783	4,352,335	400,113	4,085,780	4,485,893	362,987	373,026
16 වන වගන්තිය යටතේ	712	718	21,678	10,216	31,894	22,989	10,593	33,582	33,506	36,923
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ලියාපදිංචි වූ සමාගම් (අ)	2,100	2,192	-	-	202,219	-	-	203,764	305,161	306,781

(අ) සංශෝධිත
(ආ) තාවකාලික
(ඇ) පුළුල් කළ ව්‍යාපෘති ද ඇතුළත්ව
(ඈ) වර්ෂය අවසානයේ සම්මුඛිත අගය
(ඉ) සම්මුඛිත සැබෑ ආයෝජන අගයන් දක්වා ඇත
සටහන: ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අනුමත කළ හා ගිවිසගත් ව්‍යාපෘති, ආයෝජන උපරිමයන් හෝ වෙනත් නම් කරන ලද විශේෂිත අවශ්‍යතාවන්ට යටත්ව තීරණය සහ විනිමය පාලන විධිවිධාන වලින් නිදහස් වේ

මූලාශ්‍රය: ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය

ආහාර, පාන වර්ග සහ දුම්කොළ, රෙදිපිළි, ඇඟලුම් සහ සම් නිෂ්පාදිත, රසායන ද්‍රව්‍ය, ඛනිජතෙල්, ගල්අගුරු, රබර් සහ ජ්‍යෝතික, සකස් කළ ලෝහ නිෂ්පාදිත, යන්ත්‍රසූත්‍ර සහ ප්‍රවාහන උපකරණ වැනි අංශවල ව්‍යාපෘති සඳහා ලැබුණු ඇස්තමේන්තුගත ආයෝජන ප්‍රමාණය ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසර තුළ දී ඉහළ ගියේය. ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ගිවිසගත් ව්‍යාපෘතිවල ආයෝජන වටිනාකම 2013 වසරට වඩා සියයට 60 කින් අඩු වූ අතර, එය 2014 වසරේ දී රුපියල් බිලියන 254 ක් විය. 2014 වසර අවසාන වනවිට ආයෝජන මණ්ඩල පනතේ 17 සහ 16 වගන්ති යටතේ වාණිජ කටයුතුවල නිරත වූ ව්‍යාපෘතිවල ඇස්තමේන්තුගත ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 4,519 ක් විය. ආයෝජන මණ්ඩලය යටතේ දැනට කර ඇති ආයෝජනවල සම්මුඛිත අගය 2014 අවසානය වනවිට රුපියල් බිලියන 1,756 ක් විය.

රාජ්‍ය අංශයේ ආයෝජන වියදම නාමික වශයෙන් 2013 වසරේ දී වාර්තා කළ සියයට 13.7 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 12.3 කින් වර්ධනය විය. මූලික වශයෙන් භෞතික යටිතල පහසුකම් සංවර්ධනය සහ අනෙකුත් ග්‍රාමීය සංවර්ධන

කටයුතු සඳහා රාජ්‍ය අංශයේ ආයෝජන යොමු විය. ඒ අනුව, වසර තුළ දී, මාර්ග, දුම්රිය මාර්ග, බලශක්ති, ජල සම්පාදන හා වාරිමාර්ග සංවර්ධන කටයුතු ආශ්‍රිත ඉදිකිරීම් සඳහා රාජ්‍ය අංශයේ ආයෝජන වැඩි දායකත්වයක් දක්වනු ලැබීය. රාජ්‍ය අංශයේ ආයෝජන, 2013 වසරේ දී ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස වාර්තා කළ සියයට 6.9 ක අනුපාතයට සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 6.8 ක් ලෙස වාර්තා විය.

පවත්නා සම්පත් සහ උපයෝජනය

ආර්ථිකය සතු සමස්ත සම්පත් ප්‍රමාණය නාමික වශයෙන් 2013 වසරේ දී වාර්තා කළ රුපියල් බිලියන 11,450 ක් දක්වා වූ සියයට 10.7 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසර තුළ දී රුපියල් බිලියන 12,806 ක් දක්වා සියයට 11.8 කින් වර්ධනය විය. 2013 වසරට සාපේක්ෂව, ද.දේ.නි. සියයට 12.8 ක අඩු වේගයකින් වුවද වර්ධනය වීම මෙන්ම, විදේශ සම්පත් සියයට 8.9 ක වැඩි වේගයකින් වර්ධනය වීම මෙයට හේතු විය. තවද, ඉහළ යන දේශීය ඉල්ලුම පවත්වාගෙන යෑමට දේශීය සම්පත්හි දායකත්වය 2013 වසරේ දී සමස්ත සම්පත්හි ප්‍රතිශතයක් ලෙස වාර්තා කළ සියයට 75.8 ක

අනුපාතයේ සිට 2014 වසරේ දී සියයට 76.4 ක් දක්වා වැඩි විය. මූර්ත අගයන් සලකා බැලීමේ දී ද, විදේශ සම්පත් ලබාගැනීමේ හැකියාව ඉහළ යෑම පිළිබිඹු කරමින් දැනේ. හි වර්ධන වේගයට වඩා ඉහළ වේගයකින් භාණ්ඩ ආනයනය වර්ධනය විය. ඒ අනුව, භාණ්ඩ සහ සේවා ආනයනය මූර්ත වශයෙන් 2013 වසරේ දී වාර්තා කළ සියයට 0.3 ක පහත වැටීමට සාපේක්ෂව 2014 වසර තුළ දී සියයට 9.5 කින් වර්ධනය වූ අතර දැනේ. 2013 වසරේ දී වාර්තා කළ සියයට 7.2 ක වර්ධන වේගයට සාපේක්ෂව සියයට 7.4 කින් වර්ධනය විය.



පවත්නා සම්පත්, පරිභෝජනය, ආයෝජනය සහ අපනයන කටයුතු සඳහා උපයෝජනය කරගනු ලැබිණි. මෙහි දී, සමස්ත සම්පත් උපයෝජනයෙන් සියයට 60.3 කට දායකත්වය දක්වන පරිභෝජන කටයුතු සඳහා සම්පත් වැඩි වශයෙන් උපයෝජනය කොට ඇත. කෙසේ වුවද, දළ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ සහ තොග වෙනස්වීම්වල එකතුවෙන් සමන්විත වන ආයෝජන සඳහා වූ සම්පත් උපයෝජනය,

2.11 සංඛ්‍යා සටහන **සම්පත් සංයුතිය සහ උපයෝජනය (පවත්නා වෙළඳ මිල අනුව)**

අයිතමය	ප්‍රතිශතාත්මක දායකත්වය		ප්‍රතිශතාත්මක වර්ධනය	
	2013 (අ)	2014 (ආ)	2013 (අ)	2014 (ආ)
1. සම්පත්				
වෙළඳ මිල අනුව දැනේ.	75.8	76.4	14.5	12.8
භාණ්ඩ සහ සේවා ආනයන	24.2	23.6	0.3	8.9
එකතුව	100.0	100.0	10.7	11.8
2. උපයෝජනය				
පරිභෝජනය	60.6	60.3	10.2	11.2
දළ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය	22.2	21.5	15.8	8.5
පෞද්ගලික	17.0	16.5	14.9	8.9
රජය	5.2	4.9	19.2	7.3
තොග වෙනස්වීම්	0.2	1.2	-81.7	548.1
භාණ්ඩ සහ සේවා අපනයන	17.0	17.1	12.6	12.1
එකතුව	100.0	100.0	10.7	11.8

(අ) සංශෝධිත මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (ආ) තාවකාලික මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

2.7 රූප සටහන **2014 වසරේ ආර්ථිකය (පවත්නා වෙළඳ මිල අනුව)**



පරිභෝජන සහ භාණ්ඩ හා සේවා අපනයන සඳහා වූ සම්පත් උපයෝජනය හා සාපේක්ෂව සියයට 13.5 ක ඉහළ වේගයකින් වර්ධනය විය. තවද, භාණ්ඩ හා සේවා අපනයන සමස්ත සම්පත් උපයෝජනය සඳහා දක්වන දායකත්වය, 2014 වසරේ දී සියයට 17.1 ක අගයක් වාර්තා කළ අතර, එය ආසන්න වශයෙන් 2013 වසරේ දී වාර්තා කළ මට්ටමට සමාන විය.

ඉතුරුම්

දේශීය ඉතුරුම් 2013 වසරේ දී වාර්තා කළ සියයට 35.2 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී රුපියල් බිලියන 2,068 ක් දක්වා සියයට 19.3 කින් වර්ධනය විය. මෙලෙස ඉතුරුම් වර්ධනය සාපේක්ෂව අඩුවීමට වසර තුළ දී පෞද්ගලික ඉතුරුම් අඛණ්ඩව වර්ධනය වීම හමුවේ වුවද, රජයේ නිර්-ඉතුරුම් සැලකිය යුතු ලෙස වර්ධනය වීම ප්‍රධාන වශයෙන් හේතු විය. රජයේ නිර්-ඉතුරුම් සැලකිය යුතු ලෙස වැඩි වීම කෙරෙහි වසර තුළ දී රජයේ පුනරාවර්තන වියදම් වර්ධනය වීමට සාපේක්ෂව රාජ්‍ය ආදායම අඩු වේගයකින් වර්ධනය වීම මූලික වශයෙන් හේතු විය. තවද, 2013 වසරට සාපේක්ෂව දේශීය ඉතුරුම්හි දක්නට ලැබුණු මන්දගාමී වර්ධනය, ඉහළ වේගයකින් වර්ධනය වූ පරිභෝජන වියදම තුළින් ද පිළිබිඹු විය. මෙම තත්ත්වයන් යටතේ දී දැනේ. හි ප්‍රතිශතයක් ලෙස පෙර වසරේ දී සියයට 20.0 ක් වූ දේශීය ඉතුරුම් මෙම වසර තුළ දී සියයට 21.1 ක් දක්වා වර්ධනය විය.

2.12 සංඛ්‍යා සටහන

පරිභෝජනය, ආයෝජන සහ ඉතිරිකිරීම් (පවත්නා වෙළඳ මිල අනුව)

කාණ්ඩය	රුපියල් මිලියන		ප්‍රතිශතක වෙනස		ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස	
	2013 (අ)	2014 (ආ)	2013 (අ)	2014 (ආ)	2013 (අ)	2014 (ආ)
1. වෙළඳ මිල අනුව ද.දේ.නි.	8,674,230	9,784,672	14.5	12.8	100.0	100.0
2. පරිභෝජන වියදම	6,940,569	7,716,177	10.2	11.2	80.0	78.9
පෞද්ගලික	5,803,277	6,398,345	10.0	10.3	66.9	65.4
රජය	1,137,291	1,317,832	11.3	15.9	13.1	13.5
3. ආයෝජන	2,560,214	2,904,987	10.4	13.5	29.5	29.7
පෞද්ගලික	1,965,012	2,236,841	9.5	13.8	22.7	22.9
රජය	595,202	668,147	13.7	12.3	6.9	6.8
4. දේශීය ඉතුරුම්	1,733,661	2,068,496	35.2	19.3	20.0	21.1
පෞද්ගලික	1,801,394	2,196,187	32.2	21.9	20.8	22.4
රජය	-67,733	-127,692	14.9	-88.5	-0.8	-1.3
5. දේශීය ඉතුරුම්-ආයෝජන පරතරය	-826,553	-836,491	20.2	-1.2	-9.5	-8.5
6. විදේශීය ශුද්ධ සාධක ආදායම	-226,086	-240,065	-46.0	-6.2	-2.6	-2.5
7. විදේශීය ශුද්ධ ජංගම සංක්‍රාම	728,678	813,128	5.8	11.6	8.4	8.3
8. ජාතික ඉතුරුම්	2,236,253	2,641,560	23.1	18.1	25.8	27.0

(අ) සංශෝධිත
(ආ) තාවකාලික

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

ජාතික ඉතුරුම් 2013 වසරේ දී වාර්තා කළ සියයට 23.1 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසර තුළ දී රුපියල් බිලියන 2,642 ක් දක්වා සියයට 18.1 කින් වර්ධනය විය. 2013 වසරේ දී වාර්තා කළ සියයට 5.8 ක වර්ධනයට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 11.6 ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ විදේශීය ශුද්ධ ජංගම සංක්‍රාම, ජාතික ඉතුරුම් වර්ධනය වීම කෙරෙහි අඛණ්ඩව දායක විය. තවද, වි.ශු.සා.ආ. හි සෘණ වර්ධනය මන්දගාමී

වීම ද ජාතික ඉතුරුම් වර්ධනය වීම කෙරෙහි හිතකර අන්දමින් බලපාන ලදී. ඒ අනුව, ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස ජාතික ඉතුරුම් 2013 වසරේ දී වාර්තා කළ සියයට 25.8 ක අනුපාතයට සාපේක්ෂව මෙම වසර තුළ දී සියයට 27.0 ක් දක්වා වර්ධනය විය. මෙම ප්‍රවණතා අනුව, ඉතුරුම්-ආයෝජන පරතරය ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස 2013 වසරේ දී පැවැති සියයට 3.7 ක සිට 2014 වසරේ දී සියයට 2.7 ක් දක්වා අඩු විය.